

# 6

## රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හා රාජ්‍ය මූල්‍ය කටයුතු

### 6.1 සමස්ත නිරක්ෂණ

 යටුය නිගය සහ රජයේ තෙය බර අඩු කර ගැනීම සඳහා, ආදායම වර්ධනය කර ගැනීම උදෙසා වූ බුදු ප්‍රතිපාදිකාරණ අවධාරණය කෙරෙහින්, ආදායම පාදක කරන් රාජ්‍ය මූල්‍ය එකාග්‍රතා උපායමාර්ගය 2017 වසර තුළදී අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, ද.දේ.නි.යෙහි ප්‍රතිකාලයක් ලෙස බඳු ආදායම 2016 වසරේ පැවති සියයට 12.3 සිට 2017 වසරේදී සියයට 12.6 දක්වා ඉහළ තිය අතර ඒ මගින් පෙර වසරේදී ප්‍රධාන බඳු ආදායම මූල්‍ය වෙත සිදු කරන ලද වෙනසක්මිනි බලපෑම නිරුපණය විය. කෙසේ වෙතන්, බුදු නොවන ආදායම අඩු විම හේතුවෙන්, ද.දේ.නි.යෙහි ප්‍රතිකාලයක් ලෙස මූල්‍ය ආදායම 2016 වසරේ පැවති සියයට 14.2 සිට 2017 වසරේදී සියයට 13.8 දක්වා අඩු විය. රජය සතු වාණිජ ව්‍යවසායයන්ගේ දුරටත මූල්‍ය කාර්යසාධනය නිසා එම ව්‍යවසායයන්ගෙන් ලද ලොඡාක පැවරුම් පහළ යැම හේතුකොටගෙන ද.දේ.නි.යෙහි ප්‍රතිකාලයක් ලෙස බඳු නොවන ආදායම පහළ තියේය. මේ අතර, ප්‍රනරාවරිතන වියදම් පහළ යැම නිරුපණය කෙරෙහින් 2017 වසරේදී ද.දේ.නි.යෙහි ප්‍රතිකාලයක් ලෙස මූල්‍ය වියදම් හා ගුද්ධ තෙයදීම් පෙර වසරේ පැවති සියයට 19.6 සිට සියයට 19.4 දක්වා අඩු විය. ප්‍රධාන වශයෙන්ම, වැටුප් හා වෙනත සහ වර්තන පැවරුම් වර්ධනය අඩු විම හේතුවෙන් ද.දේ.නි.යෙහි ප්‍රතිකාලයක් ලෙස ප්‍රනරාවරිතන වියදම් 2016 වසරේ පැවති සියයට 14.8 සිට 2017 වසරේදී සියයට 14.5 දක්වා අඩු විය. කෙසේ වෙතන්, ද.දේ.නි.යෙහි ප්‍රතිකාලයක් ලෙස පොලී ගෙවීම් 2016 වසරේ පැවති සියයට 5.1 සිට 2017 වසරේදී සියයට 5.5 දක්වා ඉහළ තියේය. ආදායම සහ පොලී නොවන වියදම් අතර වෙනස පෙන්වුම් කරනු ලබන, අයවැයෙහි ප්‍රාථමික ගිණුමේ අතිරික්තය වෙත ගැනීම් ඇති අයවැය විය.

කරන ලදී. 1992 වසරින් පසු ප්‍රථම වරට සහ 1955 වසරින් පසු දෙවන වරට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීමට රජය සමන් වූ හෙයින් එය 2017 වසරේ අයවැය මෙහෙයුම් කියාකාරින්වයෙහි ප්‍රධානතම ජයග්‍රහණයක් විය. ප්‍රාථමික ගිණුමේ අතිරික්තය මගින් 2017 වසරේදී පොලී නොවන රජයේ වියදම්, ආදායම තුළින් පියවා, අතිරික්තයක්ද පවත්වා ගැනීමට සමන් වූ බව පිළිබඳ වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ තෙය පහසුකම යටතේ වන ප්‍රමාණාත්මක කාර්යසාධන ඉක්කයක් (Quantitative Performance Criteria) වූ රුපියල් බලියන 23.0 ක ප්‍රාථමික ගිණුමේ නිගය ඉක්මවා යැමට ද 2017 වසරේ ලද අතිරික්තය සමන් විය. මේ අතර, ආදායම සහ ප්‍රනරාවරිතන වියදම් අතර වෙනස පෙන්වුම් කරනු ලබන වර්තන ගිණුමේ නිගය ද.දේ.නි.යෙහි ප්‍රතිකාලයක් ලෙස 2016 වසරේ වාර්තා වූ සියයට 0.6 සිට 2017 වසරේදී සියයට 0.7 දක්වා සුළු වශයෙන් ඉහළ තියේය. තවද, පොලී ගෙවීම් හා ආපදා සහන කියාමාර්ග සඳහා වූ වියදම් ඉහළ යැම සහ බඳු නොවන ආදායම පහළ යැම හේතුවෙන් 2017 වසරේදී අයවැය නිගය, ද.දේ.නි.යෙහි ප්‍රතිකාලයක් ලෙස පෙර වෙනස වාර්තා වූ සියයට 5.4 සිට සියයට 5.5 දක්වා ඉහළ තියේය. 2017 වසරේ අයවැය නිගය මූල්‍යනය කිරීමේදී රජය ප්‍රධාන වශයෙන්ම විදේශීය මූල්‍ය මත රඳා පැවතුනාද අයවැය නිගය මූල්‍යනයේදී දේශීය මූල්‍ය හරහා තෙය ලබා ගැනීමේ ප්‍රතිකාලය පෙර වෙනසට සාපේක්ෂව ඉහළ තියේය. තවද, තෙය එකරුයි වීමේ වෙනස අඩු විම සහ ද.දේ.නි.යෙහි නාමික වර්ධනය ඉහළ යැම හේතුවෙන් මධ්‍යම රජයේ තෙය, ද.දේ.නි.යෙහි ප්‍රතිකාලයක් ලෙස 2016 වසරේ අග පැවති සියයට 78.8 සිට 2017 වසරේ අග වන විට සියයට 77.6 දක්වා අඩු විය.

බඳ අනුපාතික ඉහළ නැංවීම, බඳ පදනම ප්‍රාථමික කිරීම, බඳ අන්තුරීම් හා බඳ සහන තාර්කිකරණය කිරීම සහ බඳ පරිපාලනය ගක්තිමත් කිරීම තුළින් ආදායම වැඩිකර ගැනීම සඳහා වසර තුළදී රුපය විසින් ත්‍රියාමාර්ග ගන්නා ලදී. සෘජ බඳ ආදායම වර්ධනය කර ගැනීමේ අරමුණින් යුතුව, පවත්නා ආදායම් බඳ ව්‍යුහය සරල හා තාර්කිකරණය කිරීම, බඳ අන්තුරීම් ඉවත් කිරීම තුළින් ආදායම් බඳ පදනම ප්‍රාථමික සහ බඳ පරිපාලනය ගක්තිමත් කිරීම සඳහා 2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනන තීතිගත කරන ලදී. 2018 අප්‍රේල් 01 දින සිට නව දේශීය ආදායම් පනන ත්‍රියාත්මක විය. තවද, ආර්ථික සේවා ගාස්තුවලට අදාළ බඳ පදනම ප්‍රාථමික කර ගැනීම සඳහා 2017 අප්‍රේල් 01 දින සිට ත්‍රියාත්මක වන පරිදි සංශෝධන සිදු කළ අතර, එමගින් ආර්ථික සේවා ගාස්තුවට යටත් වන පිරිවැළුමේ සීමාව කාර්මුකට රුපියල් මිලියන 50.0 සිට කාර්මුකට රුපියල් මිලියන 12.5 දක්වා අඩු කිරීම සහ මෝටර් වාහන ආනයනයේදී ආර්ථික සේවා ගාස්තුව පැනවීම සිදු කරන ලදී. මත්පැන් සඳහා අදාළ පුරා බඳ ඉහළ නාවන ලද අතර ආදායම් ගිලිලි යැමි අඩු කර ගැනීම සඳහා වසර තුළදී එතනොල් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍යව මත පුරා බඳ පනවන ලදී. තවද, එතිය ගොඩනැගීමේ බඳ යටතේ වූ බඳ අන්තුරීම් කිහිපයක 2017 වසර තුළදී ඉවත් කරන ලදී. මෙම බඳ ප්‍රතිසංස්කරණවලට අමතරව, 2017 වසර තුළදී, ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සංයෝගීකරණ කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන ලදී. තවද, රුපය විසින් ප්‍රධාන බඳ වර්ග යටතේ ප්‍රධානය කර තිබූ බඳ අන්තුරීම්, බඳ විරාම සහ බඳ සහනවලට අදාළ පිරිවැය පෙන්තුම් කරමින් බඳ වියදම් ප්‍රකාශකයක් 2017 අයවැය මගින් පළමු වරට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී. අයවැය වාර්තාව බඳ වියදම් ප්‍රකාශකයක් අන්තර්ගත කිරීම තුළින් රාජ්‍ය මූල්‍ය කටයුතුවල විනිවිධාවය වැඩියුණු වේ යැයි අපේක්ෂා කෙරේ.

වියදම් අංකය සැලකීමේදී, රජයේ වියදම් නාරකීකරණය කිරීම සඳහා වසර තුළදී ක්‍රියාමාර්ග කිහිපයක් හදුන්වා දෙනු ලැබූ අතර රජයේ වියදම් අධික්ෂණය කිරීමේ ක්‍රියාවලිය ගක්තිමත් කරන ලදී. ඒ අනුව, රාජ්‍ය මූල්‍ය පාලනය කිරීමට පාර්ලිමේන්තුවට ඇති ගැකියාව ගක්තිමත් කිරීමේ අරමුණින් යුතුව, 2017 අයවැය මගින් ප්‍රකාශයට පත් කළ පරිදි, කාර්නුමය වියදම් සහ ආදායම් කාර්යසාධන වාර්තා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී. තවද, අයවැය අධික්ෂණය කිරීමේ ක්‍රියාවලිය ගක්තිමත් කිරීම සඳහා 2018 අයවැය මගින් 2018 වර්ෂය සඳහා

කාරුණ්‍යමය අයවැය ඇසේනමින්න් ඉදිරිපත් කරන ලදී. මූදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙහි ස්ථාපිත කරන ලද අයවැය ත්‍රියාන්මක කිරීමේ සහ අධික්ෂණය කිරීමේ කමිටුව මගින් තේරුගත් අමාත්‍යාංශවල ප්‍රධාන ප්‍රාග්ධන ව්‍යාපෘතිවල කාර්යසාධනය අධික්ෂණය කළ අතර කාර්යසාධනය මත පදනම්ව මාසිකව අවශ්‍ය කරනු ලබන මූදල් ප්‍රමාණ ලබා දෙන ලදී. අයවැය ප්‍රතිපාදන කාර්යක්මව හා එලදායීව උපයෝගනය කිරීම සහතික කර ගැනීම සඳහා 2018 අයවැය, කාර්යසාධනය මත පාදක වූ අයවැයකරන කුමවේදය අනුව සම්පූද්‍යනය කළ අතර, එය අයවැයෙහි ඇතුළත් වැඩසටහන් සඳහා වෙන් කරන ලද අරමුදල් ප්‍රමාණය සහ එම වැඩසටහන්වලින් අපේක්ෂිත ප්‍රතිඵල අතර ඇති සම්බන්ධය මත පදනම්ව අයවැය සකස් කිරීමේ කුමවේදයකි. තවද, මූදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙහි ඒකාබද්ධ හාණ්ඩාගාර මෙහෙයුම් කළමනාකරණ පද්ධතිය (ITMIS) මගින් ප්‍රධාන හාණ්ඩාගාර මෙහෙයුම් කටයුතු ස්වයාන්ත්‍රිකරණය කිරීමේ ත්‍රියාවලියද වසර තුළදී අඛණ්ඩව ත්‍රියාන්මක විය. මේ අතර, ආයෝගන සම්බන්ධයෙන් පෙළදාලික අංශය සමග සහයෝගීතාවෙන් යුතුව කටයුතු කිරීම සඳහා 2017 වසරේදී රාජ්‍ය-පෙළදාලික සහයෝගීතාව සඳහා වන ජාතික නියෝගීතායනනය ස්ථාපිත කරන ලදී. රාජ්‍ය-පෙළදාලික සහයෝගීතාව සඳහා වන ජාතික නියෝගීතායනනය විසින් පවත්නා සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ ප්‍රාග්ධන ව්‍යාපෘති ත්‍රියාන්මක කිරීමේදී මූලුණුම්ව සිදුවන අනියෝගවලදී සහාය ලබා දීමට අපේක්ෂිතය. තවද, සියලුම සුහසාධන ප්‍රතිලාභ සඳහා යෝගේ නීතිමය රාමුවක් සැකක්ෂීමට සහ විනිවිධානවයෙන් යුතු තේරීම් ත්‍රියාවලියක් ඇති කිරීම සඳහා ස්ථාපිත කරන ලද සුහසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් රජයේ සියලුම සුහසාධන වැඩසටහන් සඳහා ඒකාබද්ධ පද්ධතියක් ස්ථාපිත කර සුහසාධන කළමනාකරණ කටයුතු එක් ස්ථානයකදී සිදු කිරීමට අවශ්‍ය මූලික ත්‍රියාමාරුග ගන්නා ලදී. මූලික අදියරේදී ප්‍රධාන සුහසාධන වැඩසටහන් හතරක් මෙම පද්ධතියෙහි ඇතුළත් කිරීමට නියමිතය. වාණිජ ව්‍යවසායයන්හි වගකීම, විනිවිධානවය සහ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා තේරුගත් ප්‍රධාන වාණිජ ව්‍යවසායයන් පහක් සමග 2017 වසර තුළදී ආයතනික අනිප්‍රාය ප්‍රකාශ අත්සන් කරන ලදී. මෙමගින් රජය සතු වාණිජ ව්‍යවසායයන්හි මූල්‍ය තනත්වය සකක්මිත කරන අතරම මෙහෙයුම් කටයුතුවල සකසනාව වැඩිදුනු කිරීමට අපේක්ෂිතය. මෙයට අමතරව, රජය සතු වාණිජ ව්‍යවසායයන්හි වාණිජමය නොවන බැඳීම්, එනම් හාණ්ඩා හෝ සේවා ඒවායේ පිරිවැයට වඩා අඩු මිලකට පාරිභෝගිකයන් වෙන සැපයීම, 2018 අයවැය මින් ප්‍රථම වරට ප්‍රාදිලිම්භ්‍යාව වෙන ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කරන ලදී.

ලංකා බනිජතෙල් නීතිගත සංස්ථාවේහි සහ ලංකා විදුලිබල මණ්ඩලයෙහි 2017 සහ 2018 වසර සඳහා වන වාණිජමය නොවන බැඳීම් මෙම ප්‍රකාශයෙහි අන්තර්ගත විය. 2017 වසර තුළදී උපායමාර්ගික නොවන රාජ්‍ය වත්තම කිහිපයක් සුදුසු බාහිර පාල්ක්වයන් වෙත පැවතීම සඳහා හඳුනා ගන්නා දේ අතර එම පැවතීමෙන් ලැබෙන මූදල් අනාගත යය සේවාකරණ ගෙවීම් සඳහා උපයෝජනය තර ගැනීමට අපේක්ෂිතය. ඒ අනුව, හම්බන්නොට වරාය රාජ්‍ය-පෞද්ගලික හැවුල්කාරින්වය යටතේ ක්‍රියාත්මක කිරීමට විදේශීය ආයෝජකයෙකු සමග අනුග්‍රහක ගිවිසුමක් වසර තුළදී අන්තර් කරන දේ අතර ඉන් ලැබෙන ඉපැයුම් යය සේවාකරණ ගෙවීම් සඳහා යොදා ගැනීමට නියමිතය.

මැදිකාලීන සාර්ව රාජ්‍ය මූල්‍ය වැඩසටහනට අනුව, වසර 2020 වනවිට අයවැය තියාය ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 3.5 දක්වා අඩු කර ඉන්පසුව එම රුපයේ පවත්වා ගැනීමටද, මධ්‍යම රුපයේ යය ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස වසර 2022 දී සියයට 69 දක්වා අඩු කර ගැනීමටද ඇස්තමේන්තු කර ඇත. කෙසේ වෙතත්, අරමුණු කරන දේ රාජ්‍ය මූල්‍ය ඉලක්ක මැදිකාලීනට ලාභ කර ගැනීම අනියෝගාත්මක වන අතර ඒ සඳහා රුපයේ දැඩි කැපවීමක් අවශ්‍ය වේ. විශේෂයෙන්ම, ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඒ හා සමාන අනෙක් ආර්ථිකයන්හි රාජ්‍ය ආදායමේ සාමාන්‍ය අගයට වඩා සැලකිය යුතු ලෙස අඩුව. රාජ්‍ය ආදායම පහළ මට්ටමක පැවතීම මගින් රාජ්‍ය මූල්‍ය අවකාශය සීමා කෙරෙන අතර එම තන්ත්වය යටතේ රාජ්‍ය ආයෝජන සඳහා පමණක් නොව, ප්‍රනරාවර්තන වියදුම්වලින් නොවසක් පියවීම සඳහාද යය ගැනීමට සිදු වේ. ඒ අනුව, මැදි කාලීනට රුපයේ ආදායම ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 17 ක් පමණ දක්වා ඉහළ නංවා ගැනීමටන් රුපයේ වියදම ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 20-21 ක පමණ මට්ටමේ පවත්වා ගැනීමටන් අපේක්ෂිතය. මෙය මැදිකාලීනට රාජ්‍ය ආයෝජන ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 5 ක පමණ වන වර්තමාන මට්ටමේ පවත්වා ගැනීමට උපකාරී වනු ඇත. මෙම අපේක්ෂිත යටතෙහි අනු රස්කර ගන්නා ආදායම් තුළ පොලී නොවන වියදම් පවත්වා ගැනීම සඳහා රුපය දරන කැපවීම එමගින් නිරුපත්‍ය වෙ. තවද, වර්තන ගිණුමද 2018 වසරේ සිට අතිරික්නයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂිත අතර රස්කර ගන්නා ආදායම් තුළ පොලී නොවන වියදම් පවත්වා ගැනීම සඳහා රුපය දරන කැපවීම එමගින් නිරුපත්‍ය වෙ. තවද, වර්තන ගිණුමද 2018 වසරේ සිට අතිරික්නයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂිත අතර එමගින් දෙනික මෙහෙයුම් කටයුතු සඳහා මුදල් අනාගත යය සේවාකරණ ගෙවීම් අවශ්‍ය වේ. තවද, මැදිකාලීන රාජ්‍ය ආදායම් එම වර්ධනය තුළ ආදායම් එම වර්ධනයක් පෙන්වුම් කළද, මැදිකාලීනට අයවැය තියාය අඩු කර ගැනීම සඳහා ආදායම් තවදුරටත් වැඩි කර ගැනීමේ අවශ්‍ය වානාවර්තනය තුළ, බුදු නිදහස් කිරීම්වල පිටිවැය ඇතුළන් බඳු වියදම් විශ්ලේෂණයක් ප්‍රකාශයට පත් කිරීමට අමතරව, බුදු ආදායම් ඉහළ නංවා ගැනීමට බඳු වියදම් නාර්කිකරණය කිරීමේ ප්‍රකාශයක් කෙටුම්පත් කිරීම සඳහා මැදිකාලීන සැලැස්මක් තිබීම අන්තර්ගත සාධකයකි. තවද, බුදු වෙන්නන් සඳහා එකතු කළ අයය මත බඳු අනුකූලනා උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීම සඳහා මුදලික පියවර ගෙන ඇති අතර එයට අවබුනම් පාදක විශේෂයන් ක්‍රියාත්මක කිරීම සඳහා වන කාල රාමු සැලැස්මක් ඇතුළන් කර ඇති අතර එය බඳු පරිපාලනය ශක්තිමත් කිරීමට සහාය වනු ඇත. මෙයට අමතරව, රාජ්‍ය මූල්‍ය විනය වර්ධනය කිරීම සඳහා වගකීමට බැඳෙන රාජ්‍ය මූල්‍ය නීති, පැහැදිලිව නිර්වචනය කරන දේ බැහැර වීමේ වගන්ති හා රාජ්‍ය මූල්‍ය ඉලක්ක අන්පත් කර ගැනීමට නොහැකි වුවහොත් එවා නිවැරදි කර ගැනීමේ යාන්ත්‍රණ ඇතුළන් කරමින්, 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පහන සංයෝධනය සඳහා අවධානය යොමු කළ යුතුය (විශේෂ සටහන - අංක 06: රාජ්‍ය මූල්‍ය නීති). තවද, 2019 - 2023 කාලපරීච්චේදය සඳහා නීතිමත විදේශීය යය සේවාකරණ ගෙවීමද, රුපයේ ප්‍රතිපත්තිමය අවධානය නොපමාව යොමු විය යුතු දැඩි අනියෝගයක් බවට පත් වේ ඇති. ඒ අනුව, 2018 මාර්තු මසදී 2018 අංක 8 දරන සැන්තිය විගකීම් කළමනාකරණ පහන නීතිගත කරන ලදී. සැන්තිය විගකීම් කළමනාකරණ පනනෙහි මුදලික අරමුණ වන්නේ, මැදි හා දැඩිකාලීනට අවම පිටිවැයක් යටතේ රුපයේ මුද්‍රණ අවශ්‍යනා සහ ගෙවීම් විගකීම් නිස් ලෙස සිදු කිරීම තහවුරු කරමින් විවක්ෂණයේ අවබුනමක් සහිතව රාජ්‍ය යය කළමනාකරණය කිරීමයි. එසේම, සැන්තිය විගකීම් කළමනාකරණ පනන මගින් අනාගත යය සේවාකරණ ගෙවීම් අවශ්‍යනා සඳහා කළ තබා යය ගැනීමටද ඉඩ සඳහා ඇති. තවද, රුපයේ යය විය හෝදින් කළමනාකරණය කිරීම සඳහා 2019 - 2023 දක්වා වන මැදිකාලීන යය උපායමාර්ගයක් මූදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව සකස් කිරීමට නියමිතව ඇති. මෙම ක්‍රියාත්මකවලට අමතරව, බනිජ තෙල් සහ විදුලිය සඳහා ස්වයංක්‍රීය මිල යාන්ත්‍රණයක් හඳුන්වා දීම,


බනිජනෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා විදුලි බල මණ්ඩලයේ මූල්‍යමය ගක්කීමන් බව වෘතිනය කිරීමට උපකාරී වනු ඇති අනර එමධින් රජය සතු එවැනි වාණිජ ව්‍යවසායයන්ගේ මෙහෙයුම් කටයුතු මගින් රජයට ඇතිවන ජීවනයද අවම කෙරෙනු ඇතු. මේ අනර, ප්‍රධාන වශයෙන්ම ඉහළ පොලී අනුපාතික යටතේ ලබා ගත් අධික විදේශීය වාණිජ තෝරා හේතුවෙන්, රජයේ නොවැයුම් තෝරා මත වන පොලී ගෙවීම් මැන කාලයේ විශාල ආනියෝගයක් බවට පත්ව ඇතු. පොලී ගෙවීම් සඳහා වන වියදුම අඛණ්ඩවම රාජ්‍ය මූල්‍ය කටයුතුවල තනි විශාලම ප්‍රාන්තාවෙන් වියදුම් අයිතිවය වූ අනර 2017 වසරේදී එය රජයේ ආදායමෙන් සියයට 40.2 ක් විය. විදේශීය වාණිජ තෝරා මත අධිකව රඳා පැවතීම හේතුවෙන් රට අධික විදේශ විනිමය අවදානමකට සහ බාහිර කම්පනියාවලට නිරාවරණය වන අනර මගින් රටෙහි ගෙවුම් ශේෂය කෙරෙහිද බලපෑම් එල්ල කෙරෙනු ලැබේ.

## 6.2 රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දිගුව හා ක්‍රියාමාරුග

අයවුය හිගය සහ නොවැයුම් රාජ්‍ය තෝරා මැදිකාලිනව ක්‍රමයෙන් අඩු කර ගැනීමේ අරමුණින් පුතුව ආදායම් පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා 2017 වසර තුළදී රජය විසින් ක්‍රියාමාරුග ගණනාවක් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, මැදිකාලිනව අපේක්ෂිත මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට, රාජ්‍ය වියදුම් ප්‍රාන්තාව පදනම මත ක්‍රියාත්මක කිරීමට හා වියදුම් තාර්කිකරණය කිරීමට, රජය සතු ප්‍රධාන වාණිජ ව්‍යවසායයන්හි මූල්‍ය තත්ත්වය

### 6.1 රාජ්‍ය සටහන

ප්‍රධාන රාජ්‍ය මූල්‍ය දැරුණු (දැනුම් සියලු ලෙස)



ගක්තිමත් කිරීමට සහ තෝරා ක්‍රියාත්මකරණ උපායමාරුග වැඩිහිටුවු කර ගැනීමට ප්‍රතිපත්තිවය ක්‍රියාමාරුග රාජ්‍යක් 2017 වසර තුළදී හඳුන්වා දෙන ලදී.

ආදායම් අංශය සැලකීමේදී, 2017 ඔක්තෝබර් මාසය තුළ නීතිගත කරන ලද 2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනත, 2018 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක කරන ලදී. නව පනත කෙටුවීමත් කිරීම මගින් දැනට පවතින ආදායම් බඳු වුවහය සරල හා තාර්කිකරණය කිරීමට, බඳු නිදහස් කිරීම ඉවත් කිරීම මගින් ආදායම් බඳු පදනම ප්‍රාන්තාවේ කිරීමට සහ බඳු පරිපාලනය ගක්තිමත් කිරීම තුළින් සංඝ බඳු ආදායම් ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කෙරේ. නව පනත මගින් ආදායම් බඳු වුවහය සඳහා සැලකිය යුතු වෙනස්කම් ගණනාවක් සිදු කර ඇතු. සේවා නියුත්ති ආදායම යටතේ වන බඳු නිදහස් සීමාව රුපියල් 750,000 සිට රුපියල් මිලියන 1.2 දක්වා ඉහළ තැබුවද තනි ප්‍රදේශල ආදායම් බඳු සඳහා වන බඳු කාණ්ඩ රුපියල් 500,000 සිට රුපියල් 600,000 දක්වා ප්‍රාන්තාවේ කරන ලද අනර උපරිම ආන්තික බඳු අනුපාතිකය සියයට 16 සිට සියයට 24 දක්වා ඉහළ නංවන ලදී. සේවා තුනකින් යුත් බඳු වුවහයක් හඳුන්වා දීම මගින් සංස්ථාපිත ආදායම් බඳු ආයය ද විධීමත් කරන ලදී. ඒ අනුව, සියයට 14 ක අඩු බඳු අනුපාතිකයක් අපනයනකරුවන්, කාමිකරුම්ක ව්‍යාපාර, අධ්‍යාපන සේවා සහ සංචාරක ප්‍රවර්ධන ඇතුළු අංශ වැඩි ගණනක් සඳහා හඳුන්වා දෙන ලදී. තවද, සියයට 28 ක සම්මත බඳු අනුපාතිකයක් බැංකු, මූල්‍ය ව්‍යාපාර, රක්ෂණ කරමාන්ත සහ වෙළඳ කටයුතු සඳහා හඳුන්වා දුන් අතර සියයට 40 ක ඉහළ බඳු අනුපාතිකයක් මත්පැන්, දුම්කොල, ඔටිවු හා සූජු ව්‍යාපාර සඳහා හඳුන්වා දෙන ලදී. මීට අමතරව, ප්‍රාග්ධන වත්කම් විකිණීමේදී ලැබෙන ලාභ මත සියයට 10 ක ප්‍රාග්ධන ලාභ බඳුදක් හඳුන්වා දී ඇතු. තවද, නොවැසික ප්‍රදේශලයන් විසින් පවත්වාගෙන යනු ලබන තැන්පතු මගින් උපයන පොලී ආදායම මත වන රඳවා ගැනීමේ බඳු අනුපාතිකය සියයට 2.5 සිට සියයට 5 දක්වා ඉහළ තැබුව ඇතර,<sup>1</sup> බඳු පදනම ප්‍රාන්තාවේ කිරීමේ අරමුණින් යුතුව සේවා සැපයීම මත වන ගාස්තු හා කොන්ත්‍රාත් ගෙවීම් මත රඳවා ගැනීමේ බඳු හඳුන්වා දෙන ලදී. මේ අනර, නව පනත මගින්, හාණ්ඩාගාර බිල්පත් හා හාණ්ඩාගාර බැංකුම්කර මගින් ලැබෙන පොලී ආදායම් මත පැවති සියයට 10 ක රඳවා ගැනීමේ බඳුද ඉවත් කරන ලදී. කෙසේ වුවද, හාණ්ඩාගාර බිල්පත් හා හාණ්ඩාගාර බැංකුම්කර මගින් ලැබෙන පොලී ආදායම්, බඳු ගෙවන්නාට අදාළ ආදායම් බඳු අනුපාතය යටතේ

<sup>1</sup> ජෙන්ට්‍ර් පුරවැසියන් සඳහා බැංකු තැන්පතු මත උපයන පොලී ආදායම් මත රඳවා ගැනීමේ බඳු වසරකට රුපියල් මිලියන 1.5 දක්වා නිදහස් කර ඇතු.

## විශේෂ සටහන 6

### රාජ්‍ය මූල්‍ය තීක්ෂණ

#### භැඳීන්වීම

රටක සමස්ත සාර්ථක ආර්ථික ස්ථායිනාව ලෙස කර ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය විනය<sup>1</sup> (fiscal discipline) අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය මූල්‍ය විනයක් පැවතීම මගින් එලඟයි සහ ස්ථායිනා මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නම්වයින්ට්වය සපයනු ලබයි. රාජ්‍ය මූල්‍ය විනයෙහි පවත්නා අඩුපාඩු හේතුවෙන් ආර්ථිකය තුළ රාජ්‍ය මූල්‍ය ආධිපත්‍යයක් (fiscal dominance) ඇති වන අතර, එය මිල ස්ථායිනාව ඇති කිරීම සඳහා මුදල් ප්‍රතිපත්තියෙහි පවතින එලඟයි බව දුරටත කිරීමටද හේතු වේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිඵල හා සම්බන්ධ වාර්ෂික සහ මැදිකාලින ඉලක්ක ලෙස කර ගැනීම තුළින් රාජ්‍ය මූල්‍ය විනය අන්තර් කර ගැනීම අවශ්‍ය වේ. රාජ්‍ය මූල්‍ය ආධිකාරීන් විසින් නිශ්චිත හා විශේෂිත වූ නීති අනුගමනය නොකරන්නේ නම් ඉලක්කගත රාජ්‍ය මූල්‍ය ප්‍රතිඵල ලෙස කර ගැනීම අපහසු වේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මත පනවනු ලබන දිගුකාලින සංරෝධක රාජ්‍ය මූල්‍ය නීති (fiscal rules) වශයෙන් හැඳින්වේ. බොහෝ විට මෙම සංරෝධක ආදායම, වියදම, රුජයේ අයවැය තියය හේ මෙය වැනි රාජ්‍ය මූල්‍ය නීත්‍යායක මත සංඛ්‍යාත්මක ඉලක්ක ලෙස පනවනු ලබයි. ජාත්‍යන්තර අන්දුකීම්විලින් තීරුපෙශ වන පරිදි, රාජ්‍ය මූල්‍ය නීති හාවිතය තුළින් රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගෙන යා හැකි අතර එමගින් සමස්ත ආර්ථික ඇස්ථායිනාව ඇති කිරීමට හේතු වන තත්ත්වයන් ව්‍යුහයා ගත හැකිය. එබැවින්, රටක අයවැය කටයුතු, දිගුකාලින රාජ්‍ය මූල්‍ය තීර්සාර්ථාවය සහ මෙය පැහැර නොහැරීම අරමුණු කොටගෙන ක්‍රියාත්මක වන බව සහතික කරගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය නීති අවශ්‍ය වේ.

#### රාජ්‍ය මූල්‍ය නීති වර්ග

ණය පිළිබඳ නීතිය, තුළින අයවැය පිළිබඳ නීතිය, වියදම් පිළිබඳ නීතිය හා ආදායම් පිළිබඳ නීතිය ලෙස ප්‍රධාන රාජ්‍ය මූල්‍ය නීති හතරක් ඇත. මෙම එක් එක් නීතිය සඳහා එවායෙහි අරමුණු, මෙහෙයුම් හා සම්බන්ධ උපදේශන, විනිවිද්‍යාවය සහ සීමා කිරීමට බලාපොරොත්තු වන අයවැය සමස්තයන් යන කරුණු මත පදනම් වූ ආවේණික ලක්ෂණ ඇත. දි.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස රාජ්‍ය මෙය සඳහා නීතිවිත සීමාවක් හේ ඉලක්කයක් මෙය පිළිබඳ නීතිය මගින් පනවනු ලබන අතර, ආදායම, වියදම ඉක්මවා යා නොහැකි වන පරිදි තුළින අයවැය පිළිබඳ නීතිය මගින් රාජ්‍ය වියදම කෙරෙහි නීතියක් පනවනු ලබයි. ඇතැම් රටවල් විසින් ව්‍යාපාර විසින් විවිධ ප්‍රතිගතයක් ලෙස සීමාව 60 ක් ලෙසද ප්‍රාන්ත රුජයන් සහ මහ නගර සඳහා සීමාව 50 ක් ලෙසද, ප්‍රාන්ත රුජයන් සහ මහ නගර සඳහා සීමාව 60 ක් ලෙසද සීමා කර ඇත. ජනතාවගේ ආදායමට සාපුරුවම සම්බන්ධ වන නීසා, ආදායම නීතිය ඉතා සීමිත රටවල් සංඛ්‍යාවක් විසින් පළමුක් හාවිත කරනු ලබයි. කෙන්ද්‍ර විසින් ස්විකිය ආදායම දි.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සීයයට 21 - 22 ක මට්ටමේ පවත්වා ගෙන යනු ලබයි.

අයවැය පිළිබඳ නීති<sup>2</sup> හාවිත කරනු ලබයි. තවද, වියදම් පිළිබඳ නීතිය මගින් ප්‍රතිත්‍යාවන වියදම සහ මූල්‍ය වියදම මත සීමා පනවනු ලබයි. මහජනතාව මත අතිරේක බුදු බරක් ඇති විම වැළැක්වීමට සහ ආදායම එක්ස් කිරීම ඉහළ නැංවීමේ අරමුණින් යුතුව ආදායම පිළිබඳ නීතිය මගින් රුජයේ ආදායම සඳහා උපරිම හේ අවම සීමාවක් පනවනු ලබයි.


#### ජාත්‍යන්තර අන්දුකීම්

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හසුරුවනු ලබන නීති සහ සීමා ප්‍රධාන වශයෙන් රේඛින් රේඛින් වෙනස් වේ. උග්‍රහරණයක් වශයෙන්, ඉන්දුනීසියාවහි සහ පෝලන්තයෙහි උපරිම මෙය සීමාව දි.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සීයයට 60 ක් වන අතර මැලේසියාවහි සහ නවසිලන්තයෙහි උපරිම මෙය සීමාව දි.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සීයයට 55 කි. උපරිම මෙය සීමාවක් පවත්වා ගැනීමෙහිලා මෙම සීමා රටකම ප්‍රධාන අරමුණ වන්නේ නොවියුතු මෙය ප්‍රමාණය අඩු කර ගැනීම හේතු විවක්ෂණයිලි මට්ටමක පවත්වාගෙන යැමැයි. මෙම ඉලක්ක හා සම්බන්ධ කාල රාමුද වෙනස් වන අතර ඇතැම් රටවල් වසර කිහිපයක් යුතු කාලක්ක නියම කරනු ලබන අතර ඇතැම් රටවල් විසින් වාර්ෂිකව සීය ඉලක්ක සංශෝධනය කරනු ලබයි. ජාත්‍යන්තර අන්දුකීම් දෙස බලන විට, මෙය සීමාවට ආදායම සාපේක්ෂව ආදායම නීතියට සාපේක්ෂව ආදායම නීතිය සහ වියදම් නීතිය අඩු වශයෙන් හාවිත කරනු දැකිය. ජාත්‍යන්තර අන්දුකීම් දෙස බලන විට, මෙය සීමාවට ආදායම සාපේක්ෂව ආදායම නීතියට සාමාන්‍යය සාමාන්‍යය ඉහළ යා නොහැකි වන අතර, මුසිලයෙහි වියදම මධ්‍යම රුජය සඳහා ගුද්ධ වර්තන ආදායමින් සීයයට 50 ක් ලෙසද, ප්‍රාන්ත රුජයන් සහ මහ නගර සඳහා සීයයට 60 ක් ලෙසද සීමා කර ඇත. ජනතාවගේ ආදායමට සාපුරුවම සම්බන්ධ වන නීසා, ආදායම නීතිය ඉතා සීමිත රටවල් සංඛ්‍යාවක් විසින් පළමුක් හාවිත කරනු ලබයි. කෙන්ද්‍ර විසින් ස්විකිය ආදායම දි.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සීයයට 21 - 22 ක මට්ටමේ පවත්වා ගෙන යනු ලබයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, පසුගිය දෙක තුන තුළු රටවල් විසින් රාජ්‍ය මූල්‍ය නීති හාවිත කිරීම ඉහළ ගැඹු ඇතැම්. 1990 වන විට ජාත්‍යන්තර අන්දුකීම් ඉන්දුනීසියාව, ජාපානය, ලක්සම්බර්ග සහ එක්ස්ස් ජාපානය යන රටවල් පහ පමණක් රාජ්‍ය මූල්‍ය නීති අනුගමනය කර තිබුණි. එනැන් සීට මේ දැක්වා රාජ්‍ය මූල්‍ය නීති හාවිත තියය විශාල ව්‍යාපාර වි ඇති අතර 2015 වන විට රටවල් 92 ක් රාජ්‍ය

<sup>1</sup> මූල්‍ය කටයුතු සහ දිගුකාලින රාජ්‍ය මූල්‍ය තත්ත්වය යුතුව ලෙස වානින් හැඳින් පවත්වා ගෙන යම් සඳහා රුජයකට ඇති හැකියාව රාජ්‍ය මූල්‍ය විනය ලෙස නැඳින්වේ.

<sup>2</sup> ව්‍යුහන්තක ගෙය, හානි මිල සහ නිමුවු සංප්‍රේක්ෂණ බලපෑම වන එකාල පරාසයක පවත්නා සාධක සඳහා තිවැරු කරන වැනිය ගැලපුම ගෙෂයෙහි දිව්‍යති, ආදායම් විවිධ ගැලපුම ගෙෂයෙහි වියදම් වැනිය ගැලපුම ගෙෂය අඩු කිරීමේ වැනිය ගැලපුම ගෙෂය (Fabian et al., 2011).



මිලය: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

මූල්‍ය නීති භාවිතයට ගෙන ඇත (රුප සටහන වි.ස. 6.1). මෙම රටවල් 92 න් රටවල් 73 ක් රාජ්‍ය මූල්‍ය නීති වර්ගවලින් එකකට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කර ඇත. උදාහරණයක් ලෙස විස්මේලියාව, ප්‍රංශය, ලිච්ඡේනියාව සහ නෙදරුලන්තය යන රටවල් විසින් රාජ්‍ය මූල්‍ය නීති වර්ග හතුරෙහි සංයෝග්‍යනයක් භාවිත කරනු ලබයි. ප්‍රධාන රාජ්‍ය මූල්‍ය නීති හතර අතරින් තුළින අයවැය නීතිය වඩාත් ප්‍රවලින අතර ආදායම් නීතිය අඩවිවෙන්ම ප්‍රවලින නීතිය වේ. අඩු ආදායම්ලාභී රටවල් වැඩි වශයෙන් යන නීතිය භාවිත කරන අතර දියුණු රටවල් තුළින අයවැය නීතිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලබයි.

ජාත්‍යන්තර අන්දුකීම්වලට අනුව, රාජ්‍ය මූල්‍ය නීති අනුමතනය කිරීම සඳහා දැන්වනයන් පැනවීම හේ ව්‍යවස්ථාපිත ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වේ. උදාහරණයක් වශයෙන්, බෙන්මල්කයේ රාජ්‍ය මූල්‍ය නීති කඩ කිරීමකදී රජයේ අතිරේක ගුද්ධ බදු ආදායම්, පොද්ගැලික සහ පොදු සාමුහික ප්‍රඛන සඳහා භාවිතයට ගැනීම සීමා කරයි. පොල්න්තයේ නොමියුත් යන ය ප්‍රමාණය දේශීන්යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 55 ඉක්ම ව්‍යවහාර්, යන ය ප්‍රමාණය අඩු කිරීම සඳහා වන රාජ්‍ය මූල්‍ය එකාග්‍රතා සැලසුමක් අමාත්‍ය මණ්ඩලය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය. රාජ්‍ය යන ය ප්‍රමාණය දේශීන්යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 60 ක් ව්‍යවහාර්, ප්‍රාන්ත රජයන් සඳහා අප්‍රතින් යන ය සඳහා ඇපකර නිකුත් නොකරන අතර අමාත්‍ය මණ්ඩලය විසින් රාජ්‍ය මූල්‍ය එකාග්‍රතා සැලසුමක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු අතර උප රාජ්‍ය ආයතන විසින් තුළින අයවැයක් සම්මත කළ යුතුය. කැන්බාලේ පළාත් හතරක, රාජ්‍ය මූල්‍ය ඉලක්ක සක්ෂාත් කර ගැනීම අසාර්ථක ව්‍යවහාර්, ඒවායේ අමාත්‍යාංශවල සහ විධායක සභාවේ සාමාජිකයන්ගේ වෙනත සැලකිය


යුතු ලෙස කපා හරිනු ලබයි. ඇයරුලන්තයේ, වගකීම් පැහැර හරින අධිකාරීන් ඉවත් කිරීම සඳහා විධිවිධාන සලසා ඇත. ඉතාලියේ, රාජ්‍ය මූල්‍ය නීති කඩ කිරීමකදී අප්‍රතින් ලබා ගන්නා සියලුම මාය හැර සේවක බඳවා ගැනීම් නැවතැවීම සහ නීති කඩ කරන අධිකාරීන් විසින් සිදු කරන භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් මත සීමා පැහැවීම සිදු කරනු ලබයි. ස්පාං්ජයේ, අනුකූල බවකින් නොරට කටයුතු කරන අධිකාරීන් විසින් අයවැය හිගය නිවැරදි කිරීම සඳහා සැලැස්මක් සකස් කිරීම කළයුතු බවට විධිවිධාන පනවා ඇත.

රාජ්‍ය මූල්‍ය නීති නීසි පරිදී ක්‍රියාත්මක කිරීම මගින් රජයන් විසින් සැලසුම් කරන ලද ඉලක්කවලින් විතැන් නොවීම සහතික කළ හැකි ව්‍යවදා, එවැනි ඉලක්කවලට අනුකූලව කටයුතු කළ නොහැකි විශේෂීත අවස්ථා ඇති විය හැකිය. එබැවින්, රාජ්‍ය මූල්‍ය අධිකාරීන් සඳහා සුදුසු හා නම්‍යකිලී එහෙන් දැඩි, ‘බහුරුවීමේ වගනත්’ අවශ්‍ය වේ. පහසුවෙන් මගැනිය හැකි නීති නීෂ්පාල වන අතර, අතිශින් දැඩි නීති මගින් ප්‍රමාණවත් නම්‍යකිලින්වයක් නොසැපයීමෙන් එය අනුකූලතාව දුරටත කිරීමට හේතු විය හැකිය. සාමාන්‍යයෙන්, ස්වභාවික ආපාභාවලදී සහ ආර්ථික අවපාතවලදී බැහැර වීමේ වගන්ති උපයෝගී කරගත හැකිය. කෙසේ ව්‍යවදා, ජාත්‍යන්තර අන්දුකීම්වලින් තිරුප්පනය වන පරිදී වෙනත් අවස්ථාවලදී ද බැහැර වීමේ වගන්ති භාවිත කළ හැකිය. උදාහරණයක් වශයෙන්, රැමෙනියාව විසින් රජයන් වෙනස් වීම්, අයවැය මගින් ආවරණය වන විෂය පාලනයෙන් බැහැරව සිදු වන ක්‍රියාකාරකම් බැහැරවීමේ වගන්තිවලල<sup>3</sup> ඇතුළත් කර ඇත. තවද, රාජ්‍ය මූල්‍ය නීති සමඟ පවත්නා අනුකූලතාව ඇගයිමේදී දේශපාලන වකුද සැලකිල්ලට ගත යුතු කරුණකි.

3 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලකි කාර්ය මණ්ඩල ඇගයිම

රජ සටහන වි.ස. 6.1

## රටවල් විසින් අනුගමනය කරන වේදී රාජ්‍ය මූල්‍ය තිනි (2017)



මූල්‍ය: රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව  
(ජාත්‍යන්තර මූල්‍ය අමුණුල)

මැතිවරණ පවත්වන ලද කාලයීමාවන්හිදී අඩු ආදායම්ලාභී රටවල රාජ්‍ය පරිශෝරනය වැඩි වීම, ඉහළ අයවැය හිගයක් ඇති කිරීමට හේතු වන බව විසින් සහ මල්සර (2013) විසින් අඩු ආදායම්ලාභී රටවල් 68 ක් (බංගලාදේශය, කාම්බෝර්ය, සානාව, කොන්යාව, මලාවි, නොෂාලය සහ නයිල්සිරියට ඇතුළුව) අසුරින් කරන ලද අධ්‍යයනයකදී සොයා ගෙන ඇති. තවද, වෙළඳ බඳු මගින් ආදායම් ඉහළ තැබුම්, රාජ්‍ය ආයෝජන අඩු කිරීම යනාදිය තුළින් මැතිවරණවලට පසුව එළුමෙන අවුරුදු දෙක තුළදී රාජ්‍ය මූල්‍ය ගැළපීම් සිදු කරන බව ප්‍රායෝගික අධ්‍යයනවලින් පැහැදිලි වේ. කෙසේ වුවත්, රාජ්‍ය මූල්‍ය තිනි අනුගමනය කරන රටවල හෝ ජාත්‍යන්තර මූල්‍ය මගින් ක්‍රියාත්මක කරන නය පහසුකම් වැඩිහිටිවන්වල නිරත රටවල මැතිවරණ කාලවලදී දේශපාලන කටයුතු සඳහා වන අයවැය, සාපේක්ෂව අඩු අගයක් ගනී.

රාජ්‍ය මූල්‍ය තිනි නීති පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය තිනි අනුගමනය කිරීම සහ බැහැරවීමේ වගන්ති වැදුගත් වන අතර රාජ්‍ය මූල්‍ය තිනි සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අධික්ෂණය කිරීමේ යාන්ත්‍රණයක්ද අවශ්‍ය වේ. රාජ්‍ය මූල්‍ය තිනි භාවිත කරන රටවල් විසින් රාජ්‍ය මූල්‍ය තිනි කෙරෙහි පවත්නා අනුකූලනාව තිරික්ෂණය කිරීම සඳහා, අධික්ෂණය කිරීමේ අධිකාරියක් හෝ බලාත්මක කරන ලද යාන්ත්‍රණයන් ස්ථාපිත කර ඇති. රාජ්‍ය මූල්‍ය වර්ධනයන් අධික්ෂණය කරන අතරම අනුකූලනාව ගිලිහෙන අවස්ථාවලදී තිරිදේශ ඉදිරිපත් කිරීම ද මෙම අධිකාරියෙහි කාර්යයක් වේ.


#### ශ්‍රී ලංකා අන්තර්ඛාලීම

පසුගිය වසර 30 තුළදී, ශ්‍රී ලංකාවේ ඉහළ අයවැය හිගයන් සමඟ ඉහළ නය මට්ටම් වාර්තාවී ඇති. මෙම කාලපරිච්ඡේදය

තුළදී, අයවැය හිගයෙහි සාමාන්‍යය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 7.5 ක් පමණ සහ නය මට්ටමෙහි සාමාන්‍යය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 90 ක් පමණ විය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම, රජය විසින් දරන මුළු වියදම්වට වඩා බොහෝ අඩු අගයක් ගන්නා අතර අවම වශයෙන් ප්‍රතිරාවර්තන වියදම් ආවරණය කිරීමට පවතා එය ප්‍රමාණවත් නොවේ. මෙය දිගුකාලීනව ඉහළ අයවැය හිගයක් ජනනය කිරීමට බලපාන අතර, රජයේ ප්‍රතිරාවර්තන වියදම් සඳහා පවතා නය මත රඳා පැවතිමට රජයට සිදු වීමෙන් රජයේ නය ප්‍රමාණය ඉහළ යැමත ද එය හේතු වේ. 2001 වසරදී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ නය සියයට 103 ක මට්ටමක් දක්වා ලැයා විය. ඉහළ අයවැය හිගයන් සහ ඉහළ නය මට්ටම ආර්ථිකයේ අනෙකුත් අංශ වෙත දැඩි බලපෑම් එළුල් කරන අතර රටෙහි සාර්ථක ස්ථාවරණයට තර්ජන ඇති කරයි. ආර්ථිකය තුළ රාජ්‍ය මූල්‍ය ප්‍රතිශතයක් ඇති නීති ක්‍රියාත්මක කිරීම සඳහා උත්සාහ දරන ලදී. 2003 අක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත තිනිගත කිරීම, රටෙහි රාජ්‍ය මූල්‍ය විනය ඉහළ තැබුම සඳහා රජය විසින් දරන ලද එවැනි උත්සාහයකි. ඒ අනුව, අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඉලක්කයෙන්ගේන් අඛණ්ඩව හා විශාල ලෙස අපගමනය වුවද, ඉහළ ආර්ථික වර්ධනය ද හේතුවෙන් 2012 වසරදී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය නය සියයට 68.7 දක්වා අඩු විය. කෙසේ වෙතත්, 2016 වසරදී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස නය ප්‍රතිශතය සියයට 78.8 ව ලැයා වූ අතර අයවැය හිගය පුළුල් වී මූල්‍ය ආධාරයන් සහ ආර්ථික වර්ධනය මන්දගාමී වීම ඒ සඳහා හේතු විය. සාමාන රටවල හා සැලකීමේදී

## රුප සටහන වි.ස. 6.2

## 2010 - 2020 කාලපරිචේදය සඳහා රුපයේ ආදායම, වියදම, අයවැය හිගය සහ රුපයේ තොග පිළිබඳ සහ පූර්වෝක්තික අගයන්



මූද්‍යන: මුදල හා ජනමාධ්‍ය අමාත්‍යාධ්‍ය  
ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකාවේ අයවැය හිගය සහ තොග ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගනී.

මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත මගින්, 2006 වසර වන විට, අත්ස්‍ය කර ගත යුතු ඉලක්ක ලෙස, ද.දේශී.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 5.0 ක අයවැය හිගයක් සහ ඉන් අනුරුදුව එය දිගටම පවත්වා ගැනීම ද, ද.දේශී.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 85.0 ක රාජ්‍ය තොග මට්ටමක් ද සඳහන් විය. එමත්ම, 2013 වන විට, ද.දේශී.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස තොග මට්ටම සියයට 60 දක්වා තවදුරටත් අඩු කළ යුතු බව දක්වන ලදී. කෙසේ වෙතත්, විශේෂයෙන්ම, අභ්‍යන්තර ගැටුම් උත්සන්නව පැවති කාලයේදී රාජ්‍ය මූල්‍ය ප්‍රතිශත ප්‍රතිශතයක් ප්‍රතිශතයක් ලෙස සියයට 80 දක්වා තොග මට්ටමක් ද ද.දේශී.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස තොග මට්ටම සියයට 4.5 ක ඉලක්කයක් 2003 වසරදී රුපයේ විසින් ප්‍රකාශයට පත් කරන ලදී. පසුව, 2013 වසරදී එය සියයට 7.0 දක්වා ඉහළ නාවන ලද අතර 2016 වසර මිට සිදු කරන ලද සංගේධිනය මගින් එය සියයට 10 දක්වා තවදුරටත් ඉහළ

නාවන ලදී. රාජ්‍ය මූල්‍ය දරුණු සඳහා පැහැදිලි ඉලක්ක ලබා දෙන නෙතික පසුව්මිලක් පැවතියද, ඒ සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාපටිපාටින් මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතෙහි සඳහන් නොවේ. එබැවින්, මැත කාලයේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කාර්යාධිනය නියමිත රාජ්‍ය මූල්‍ය නිශ්චිතයින් මෙත්ම අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය පථයෙන්ද අඛණ්ඩව ප්‍රාග්‍රහණය වී ඇති.


රුප සටහන වි.ස. 6.3 මගින් 1999 සිට 2017 දක්වා කාලපරිචේදය සඳහා ප්‍රාථමික ගිණුමේ ගේෂය සහ සමස්ත ගේෂය දක්වන අතර එම කාලපරිචේදය තුළ මැතිවරණ කිහිපයක් පවත්වා ඇති. අභ්‍යන්තර ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස 2009 වසරට පෙර කාලපරිචේදය සඳහා මැතිවරණ සහ අයවැය ගේෂයන් අතර ගක්මින් සම්බන්ධතාවයක් හඳුනා ගැනීම අසිරි වූවද, ශ්‍රී ලංකාවේ මැතිවරණ වතු, රාජ්‍ය මූල්‍ය කාර්යාධිනය කෙරෙහි බලපෑමක් සිදු කරන බව බැහැර කළ නොහැකි කරුණකි.

## ඉදිරි දැක්ම

මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතෙහි ශ්‍රී ලංකාව සඳහා රාජ්‍ය මූල්‍ය නිශ්චිත සඳහන් වූවද, නෙතික බැඳීම සහිත සීමා නොමැති වීම සහ බලාත්මක කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් නොමැති වීම යන හේතු දෙක මත,

රෘප සටහන වි.ක. 6.3

## ප්‍රාථමික ගිණුමේ ගේෂය සහ සමස්ත අයවැය ගේෂය



මූල්‍යන්: ඩී ලකා මහ බැංකුව  
මැයිලරන මාවින් සහාව

සම්පාදනය කර ඇති ඉලක්ක වෙතින් රට නිරන්තරව අපගමනය විය. එවැනි නිරන්තර අපගමනය වීම්, රාජ්‍ය මූල්‍ය විනය දුරටත් වීමක් සිදුවීම පමණක් නොව සමස්ත සාර්ව ආර්ථික මත කුමෙයන් විවිධ බලපැමි ද ඇති කරයි. එබැවින්, අපගමනය වීමකදී සම්බාධක පැනවීම සඳහා පහසුකම් සලසම්න් නෙතින් බලාත්මක කිරීම සහිත රාජ්‍ය මූල්‍ය බැඳීම් අනුළත් කිරීම සඳහා පවතින මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය වේ. තවද, අපදු සහ දැඩි ආර්ථික අවපාතයන් වැනි තන්ත්ව සඳහා, බැහැර වීමේ වගතින් අනුළත් කිරීම විවක්ෂණයිලි වන අතර, එවැනි අවස්ථාවන්හිදී විපතත පත් පුද්ගලයන් සඳහා ආරක්ෂණ යාන්ත්‍රණයන් සැපයීමට එමගින් බලධාරීන්ට හැකියාව ලබා දෙයි. තවදුරටත්, තිරසිත ඉලක්ක ලියා කර ගැනීම සහ රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගැනීමේදී විශේෂයෙන්ම, රාජ්‍ය මූල්‍ය සහන ලබා ගැනීම සඳහා

බද්දව යටත් වේ. නව පනත පිළිබඳ මහජන දැනුම වර්ධනය කිරීම සඳහා බදු ආසුන ක්ෂේරුවල වෘත්තිකයන් සහ මහජනයා සඳහා වන දැනුවත් කිරීමේ වැඩුමුල් 2018 මාර්තු මස සිට ආරම්භ වූ අතර බදු අන්පොතක් කෙටුවුම් කෙරෙමින් පවතී. එමගින්ම, බදු පදනම පුළුල් කිරීම සඳහාන් ආර්ථික සේවා ගාස්තු මත 2017 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධන සිදු කරන ලදී. ඒ අනුව, ආර්ථික සේවා ගාස්තුවට යටත් වන පිරිවුවේ සීමාව කාර්තුවකට රුපියල් මිලියන 50.0 සිට කාර්තුවකට රුපියල් මිලියන 12.5 දක්වා අඩු කරන ලදී. තවද, ආනයනික මෝටර් වාහන මත ආර්ථික සේවා ගාස්තු පනවන ලදී.

2016 නොවැම්බර මාසයේ සිට, එකතු කළ අගය මත බදු පනත සහ ජාතිය ගොඩනැගීමේ බදු පනත මත සිදු කරන ලද සංශෝධන, එකතු කළ අගය මත

පොදු ජන මානසිකත්වය කේත්දගත වී ඇති ශ්‍රී ලංකාව වැනි රටක, රාජ්‍ය මූල්‍ය නිති සඳහා දේශපාලන කැපුවීම සහ මහජන සභාය උතා තිරණාත්මක වේ. එබැවින්, මහජන සභාය ගොඩනැගීම් ගැනීම් සම්බන්ධයෙන්, තිරසාර නොවන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල ප්‍රතිඵල පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම වැදගත් මූලික අවශ්‍යතාවයක් වේ.

## ඡාලු

1. Cristian E. & Olcer D. (2013), "Fiscal Policy over the Election Cycle in Low-Income Countries", IMF Working paper
2. Bernanke B. (2010). "Fiscal Sustainability and Fiscal Rules", Speech: Board of Governors of the Federal Reserve System at the Annual Meeting of the Rhode Island Public Expenditure Council, Providence, Rhode Island
3. Fabian B., Gabriela D., Annalisa F., Jan G., & Taisuke N. (2011), "When and How to Adjust Beyond the Business Cycle? A Guide to Structural Fiscal Balances", IMF Fiscal Affairs Department

බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද තුළින් ලද ආදයම සැලැකිය යුතු ලෙස ඉහළ යැමුව හේතු විය. 2016 වසරේ එකතු කළ අගය මත බදු පනත යටතේ සිදු කළ ප්‍රධාන වෙනසක්ම යටතට එකතු කළ අගය මත බදු අනුපාතිකය සියයට 11 සිට සියයට 15 දක්වා වැඩි කිරීම, එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි සීමාව කාර්තුවකට රුපියල් මිලියන 3.75 සිට රුපියල් මිලියන 3.0 දක්වා අඩු කිරීම සහ මදාසාර, යුම්වැටි, ගල් අගුරු, සුවද විලුවුන්, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ සහ විදුලි සංදේශ උපකරණ වැනි හානීඩ කිහිපයක් මත එකතු කළ අගය මත බදු පැනවීම අනුළත් විය. එයට අමතරව, ජාතිය ගොඩනැගීමේ බද්ද යටතේ සිදු කරන ලද සංශෝධන අතර ජාතිය ගොඩනැගීමේ බද්ද යටතේ සිදු කරන ලද සංශෝධන අතර ජාතිය ගොඩනැගීමේ බද්ද යටතේ ලියාපදිංචි සීමාව කාර්තුවකට රුපියල් මිලියන 3.75 සිට රුපියල් මිලියන 3.0 දක්වා අඩු කිරීම සහ විදුලි සුවද විලුවුන්, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ සහ විදුලි සංදේශ උපකරණ වැනි හානීඩ කිහිපයක් මත එකතු කළ අගය මත බදු පැනවීම අනුළත් විය. එයට අමතරව, ජාතිය ගොඩනැගීමේ බද්ද යටතේ සිදු කරන ලද සංශෝධන අතර ජාතිය ගොඩනැගීමේ බද්ද යටතේ සිදු කරන ලද සංශෝධන අතර ජාතිය ගොඩනැගීමේ බද්ද යටතේ ලියාපදිංචි සීමාව කාර්තුවකට රුපියල් මිලියන 3.75 සිට රුපියල් මිලියන 3.0 දක්වා අඩු කිරීම සහ විදුලි සංදේශ සැපයුම් සහ ලිහිසි ද්‍රව්‍ය සඳහා වූ ජාතිය

## 6.1 සංඛ්‍යා සටහන

## රාජ්‍ය තුළු කටයුතු කිලිබඳ සම්පිණියෙන්

දිස්ත්‍රික්‍රය	2016	2017		2018
		අනුමත ආයතන	තාවකාලික ආයතන	
රුපියල් මිලියන				
මුළු ආදායම සහ පුදාන	<b>1,693,558</b>	<b>2,020,300</b>	<b>1,839,562</b>	<b>2,227,200</b>
මුළු ආදායම	1,686,062	2,010,300	1,831,531	2,217,200
බදු ආදායම	1,463,689	1,827,000	1,670,178	2,034,000
බදු නොවන ආදායම	222,374	183,300	161,353	183,200
පුදාන	7,496	10,000	8,031	10,000
වියංචි සහ ආපසු ගෙවීම්				
අධිකාල පසු ගෙය දීම්	<b>2,333,883</b>	<b>2,645,300</b>	<b>2,573,056</b>	<b>2,902,200</b>
පුදාන පරිගණක	1,757,782	1,946,000	1,927,693	2,152,000
ප්‍රාග්ධන සහ ඉදිධි ගෙය දීම්	576,101	699,300	645,363	750,200
එම්ඩ්‍රේන් රාජ්‍ය ආයතන	594,013	708,300	657,386	761,000
වත්තන ගිණුම් අතිරිකාය (+)/මියය (-)	<b>-71,719</b>	<b>64,300</b>	<b>-96,162</b>	<b>65,200</b>
ප්‍රාථමික ගිණුම් අතිරිකාය (+)/මියය (-)	<b>-29,430</b>	<b>55,087</b>	<b>2,071</b>	<b>145,000</b>
සමස්‍ය අයව්‍ය අතිරිකාය (+)/මියය (-)	<b>-640,325</b>	<b>-625,000</b>	<b>-733,494</b>	<b>-675,000</b>
මූල්‍යනය	<b>640,325</b>	<b>625,000</b>	<b>733,494</b>	<b>675,000</b>
විදේශීය මූල්‍යනය (ඇ)	391,914	332,000	439,243	360,000
දේශීය මූල්‍යනය	248,411	293,000	294,251	315,000
වෙළඳපොල ගෙය ගැනීම්	248,411	293,000	249,574	315,000
බැංකු නොවන	108,456	261,000	61,841	195,000
බැංකු	139,955	32,000	187,733	120,000
මූල්‍ය අධිකාරිය	183,085	ලැංඡනා.	-187,931	ලැංඡනා.
වාණිජ බැංකු	-43,130	ලැංඡනා.	375,663	ලැංඡනා.
වෙළඳපොල නොවන ගෙය ගැනීම් (ඇ)			<b>44,677</b>	
ද.දේ.කි.යෙහි ප්‍රකිරියක් ලෙස (ඇ)				
මුළු ආදායම සහ පුදාන	<b>14.2</b>	<b>15.0</b>	<b>13.8</b>	<b>15.7</b>
මුළු ආදායම	14.2	14.9	13.8	15.6
බදු ආදායම	12.3	13.5	12.6	14.3
බදු නොවන ආදායම	1.9	1.4	1.2	1.3
පුදාන	0.1	0.1	0.1	0.1
වියංචි සහ ආපසු ගෙවීම්				
අධිකාල පසු ගෙය දීම්	<b>19.6</b>	<b>19.6</b>	<b>19.4</b>	<b>20.4</b>
පුදාන පරිගණක	14.8	14.4	14.5	15.2
ප්‍රාග්ධන සහ ඉදිධි ගෙය දීම්	4.8	5.2	4.9	5.3
එම්ඩ්‍රේන් රාජ්‍ය ආයතන	5.0	5.2	4.9	5.4
වත්තන ගිණුම් අතිරිකාය (+)/මියය (-)	<b>-0.6</b>	<b>0.5</b>	<b>-0.7</b>	<b>0.5</b>
ප්‍රාථමික ගිණුම් අතිරිකාය (+)/මියය (-)	<b>-0.2</b>	<b>0.4</b>	<b>0.0</b>	<b>1.0</b>
සමස්‍ය අයව්‍ය අතිරිකාය (+)/මියය (-)	<b>-5.4</b>	<b>-4.6</b>	<b>-5.5</b>	<b>-4.8</b>
මූල්‍යනය	<b>5.4</b>	<b>4.6</b>	<b>5.5</b>	<b>4.8</b>
විදේශීය මූල්‍යනය (ඇ)	3.3	2.5	3.3	2.5
දේශීය මූල්‍යනය	2.1	2.2	2.2	2.2
වෙළඳපොල ගෙය ගැනීම්	2.1	2.2	1.9	2.2
බැංකු නොවන	0.9	1.9	0.5	1.4
බැංකු	1.2	0.2	1.4	0.8
මූල්‍ය අධිකාරිය	1.5	ලැංඡනා.	-1.4	ලැංඡනා.
වාණිජ බැංකු	-0.4	ලැංඡනා.	2.8	ලැංඡනා.
වෙළඳපොල නොවන ගෙය ගැනීම් (ඇ)			<b>0.3</b>	

මූලය: මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

(ඇ) විදේශීය ආයතකයින් වෙත නිකුත් කරන ලද හා ජාල්බාගාර විදේශීය ආදායම ය.

(ඇ) 2017 වසරදී පැවතිමෙන් ලද මුදල් ඇතුළත් වේ.

(ඇ) ජනගලුවන හා සංඛ්‍යාමෙන් දෙපාරුතුවන් විසින් 2018.03.20 දින නිකුත් කරන ලද 2016 සංයෝගිත දේ.දේ.කි. ඇයතාමේන්තු මත පදනම් වේ.

ගොඩනැගීමේ බදු නිදහස ඉවත් කිරීම ඇතුළත් විය. තවද, 2017 වසර සඳහා වන අයවැය මගින් යෝජනා කළ පරිදි, අන්තර්ජාතික ප්‍රවාහන සේවා සැපයීම සඳහා අවශ්‍ය හා ජාල්බාගාර සැපයීම සහ සම්පූර්ණ සම්මිත හේ ලක් සංකීර්ණ සේවා සැපයීම මත වූ ජාතිය ගොඩනැගීමේ බදු අන්තරුවී 01 දින සිට ඉවත් කරන ලදී.

ජාත්‍යන්තර වෙළඳාම ලිඛිල්කරණය සඳහා වන රුපයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් 2017 වසර තුළදී තීරු බදු නොවන බදු වර්ග කුමයෙන් ඉවත් කිරීම සඳහා ක්‍රියාමාරුග ගන්නා ලදී. ලේක වෙළඳ සංවිධානයේ (WTO) බැඳීම්වලට සමගාමීව, දැනට තීරු බදු අය නොකරන අයිතම සඳහා පනවා ඇති තීරු බදු නොවන බදු වර්ග ඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය තුළදී ඉවත් කිරීම සඳහා රුපය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. ඒ අනුව, පසුගිය වසරදී ආයතනයේ 100 කට වඩා විඛිනි ප්‍රමාණයක් මත වූ සෙස් බද්ද ඉවත් කිරීමට අමතරව, 2017 වසරදී ජාල්බාගාර 1,200 කට අධික ප්‍රමාණයක් මත වූ සෙස් බද්ද හා වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද වැනි තීරු බදු නොවන බදු ඉවත් කිරීමට රුපය විසින් කටයුතු කරන ලදී. එයට අමතරව, තීරු බදු අයිතම සඳහා ලේක රේඛ සංවිධානයේ සංයෝගීත වර්ගීකරණ හා ජාල්බාගාර ගන්නා ලදී.

ජාත්‍යන්තර වෙළඳපොලෙහි සිදු වූ වෙනස්කම් හේතුවෙන් ප්‍රතිච්ඡේද දේශීය වෙළඳපොල මිල ගණන් වෙත ඇති වූ පිඛිනය අවම කිරීමේ අරමුණින් වසර තුළදී තීරු බදු සහ තීරු බදු අන්තරුවීම සංයෝගිතය කරන ලදී. ඒ අනුව, 2017 පෙබරවාරි මසදී ඩීසල් හා පෙටුල් ආයතන මත පිළිවෙළින් ලිටරයකට රුපියල් 3 ක සහ පිළිවෙළින් ලිටරයකට රුපියල් 10 ක තීරු බදු අන්තරුවීමක් ප්‍රදානය කරන ලදී. තවද, ජාත්‍යන්තර බනිජ ලේක මිල ගණන් වෙනස්කම් හා සමගාමීව වසර තුළදී ඩීසල් හා පෙටුල් ආයතන මත වූ තීරු බදු අන්තරුවීම කිහිපවරක් සංයෝගිතය කරන ලද අතර වසර අවසානයේදී ඩීසල් හා පෙටුල් ආයතන සඳහා අභ්‍යන්තර විවෘත පිළිවෙළින් ලිටරයකට රුපියල් 11 ක් සහ රුපියල් 23 ක් විය. ඒ අනුව 2017 වසර අවසානයේදී, ඩීසල් හා පෙටුල් ආයතන සඳහා අභ්‍යන්තර විවෘත පිළිවෙළින් ලිටරයකට රුපියල් 4 ක් හා ලිටරයකට රුපියල් 12 ක් විය. එයට අමතරව, 2017 ජූලි මසදී කිරීම් ආයතන මත වූ තීරු බද්ද කිලෝග්‍රැමයට රුපියල් 2 දෙක්වා අඩු කරමින් තීරුබදු අන්තරුවීම කිලෝග්‍රැමයට රුපියල් 223 දෙක්වා ඉහළ තත්ත්ව ලැබුව ලැබුව ලද ලදී.

2017 වසර තුළදී, නිෂ්පාදන බඳු/සුරා බඳු ආභයම ඉහළ නැංවීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලද අතර ආභයම ගිලිහියැම අවම කිරීමටද කටයුතු කරන ලදී. ඒ අනුව, මත්පැන් සඳහා වන සුරා බඳු වසර තුළදී ඉහළ නාවන ලද අතර විදේශීය මත්පැන් ආනයනය මත වන බලපත්‍ර තිබුත් කිරීමේ ක්‍රියාවලිය සරල කරන ලදී. දේශීය නිෂ්පාදකයින්ට තවදුරටත් සභාය විමේ අරමුණින් පානිය නොවන ස්ථිරු ආනයනය සඳහා ලිවරයට රුපියල් 15 ක සුරා බද්දක් පනවන ලදී. මේ අතර, මදාසාර නිෂ්පාදනය අධික්ෂණය කිරීමට සහ අනවසර මදාසාර නිෂ්පාදනය අවම කිරීම සඳහා එතනොල් නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුදවා මත සුරා බඳු පනවන ලදී. මේ අමතරව, භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යොදා ගන්නා මෝටර වාහන මත වූ නිෂ්පාදන බද්ද ඒකකයක් සඳහා රුපියල් 1,000,000 සිට රුපියල් 700,000 දක්වා අඩු කරන ලදී.

2017 වසර තුළදී, අස්වනු නෙළන කාලය තුළදී දේශීය කාමි නිෂ්පාදනවල දේශීය වෙළඳපාලේ මිල විශාල වශයෙන් පහළ වැටීම වැළැක්වීම තුළින් ගොවියන්ට සාධාරණ මිලක් ලැබීම තහවුරු කිරීමට, දේශීය වෙළඳපාල මිල උව්‍යාවන අවම කිරීම සඳහා ආභාර ද්‍රව්‍ය කිහිපයක ආනයන මත වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පැනවු අතර භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වරින්වර සංශෝධනය කරන ලදී. ඒ අනුව, 2017 ජනවාරි 07 දින සිට ක්‍රියාත්මක වන පරිදි කැකුල සහල්, නාඩු සහල් සහ සම්බා සහල් ආනයන මත වූ තීරු බඳු වෙනුවට කිලෝග්‍රැමයට රුපියල් 15 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවන ලදී. කෙසේ වෙතත්, රටේ දිස්ත්‍රික්ක කිහිපයක පැවති නියගය හේතුවෙන් දේශීය වෙළඳපාලට සහල් සැපයීම අඩු වීම නිසා එය 2017 ජනවාරි 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රැමයට රුපියල් 5 දක්වා අඩු කළ අතර 2017 ජූලි 27 දින සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රැමයට ගන 25 දක්වා තවදුරටත් අඩු කරන ලදී. රට අමතරව, එළවුව තෙල් ආනයනය මත වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 2017 වසර ජනවාරි, පෙබරවාරි සහ නොවැම්බර් යන මාසවලදී තෙවතාවක් අඩු කරන ලද අතර 2017 දෙසැම්බර් සිට බලපැවැත්වෙන පරිදි එළවුව තෙල් ආනයනය මත වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නාවන ලදී. තවදී, කරවල, යෝග්‍රී, බටර්, සුළුණුවැනු, බෙඩම්, ඇපල්, ලුණු, කුරක්කන් පිටි ඇතුළු අයිතම 12 ක් සඳහා අභාළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 2017 අප්‍රේල් 02 දින සිට ක්‍රියාත්මක වන පරිදි දීර්ස කරන ලදී. මේ අතර, මාල්, ම්‍රු ඇට, මැශ්‍යෝටින්, වියලි බෙඩම්, කිවි ගෘහටි, පෙයාර්ස්, වෙරිස්, ප්ලමිස් සහ ස්ලේස් මත වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 2017 මැයි 08 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස හයක කාලයක් සඳහා දෙවතාවක් දීර්ස කරන ලදී.

2017 වසරේ දෙවන භාගය තුළදී, සිනි ආනයනය මත වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රැමයට රුපියල් 10 කින් සහ රුපියල් 8 කින් අවස්ථා දෙකකදී ඉහළ නාවන ලදී ඒ අනුව, වසර අවසානයේදී, දුෂ්‍රිරු සිනි සහ සුදු සිනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පිළිවෙළින් කිලෝග්‍රැමයට රුපියල් 33 ක් සහ කිලෝග්‍රැමයට රුපියල් 31 ක් විය. මේ අමතරව, දේශීය පාරිභෝගිකයන්ට සහන සැලැසීමේ අරමුණින් රුපියල් 1 ක් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් මත, එනම් භාලුමැස්සන්, අර්තාපල්, කරවල, ලොකු එළැණු සහ පරිභ්‍රම මත වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 2017 නොවැම්බර් මස 09 දින සිට බලපැවැත්වෙන පරිදි අඩු කරන ලදී.

ආභයම කාර්යක්ෂමව රස්කර ගැනීම සඳහා ආභයම රස් කිරීමේ ආයතන ගක්තිමත් කිරීමේ අරමුණින් යුතුව, බඳු පරිපාලනය වැඩිහිටුණු කිරීම සඳහා 2017 වසර තුළදී ක්‍රියාමාර්ග ගණනාවක් ගන්නා ලදී. දේශීය ආභයම දෙපාර්තමේන්තුවෙහි ස්ථාපිත කර ඇති ආභයම පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය යටතේ, ලියාපදිංචි බඳු ගෙවන්නන්හට 2017 මාර්තු මස සිට බැංකු හරහා බඳු ගෙවීමට අවස්ථාව සඳහා දැඟත්. මේ අතර, මූල්‍ය සේවා සඳහා වන එකතු කළ අය මත බඳු, ආභයම පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය හරහා සිදු කිරීම 2017 අගෝස්තු මාසයේදී ආරම්භ විය. එයට අමතරව, තනි පද්ගල භාභුව් ව්‍යාපාර ආභයම බඳු සඳහා අභාළ වාර්තා සහ උපලේඛන මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම 2017 නොවැම්බර් මස සිට ආරම්භ විය. මේ අතර, ආනයන සහ අපනයනකරුවන් සඳහා පහසුකම් සැලැසීමේ අරමුණින් යුතුව භාණ්ඩ ආනයනය සහ අපනයනය කිරීමේදී විවිධ නියාමන කාර්යක් ඉටු කරන නියෝජනයන සම්බන්ධ කර ගනිමින් ශ්‍රී ලංකා රේගුව විශින් ජාතික තනි ප්‍රවෙශ (NSW) පද්ධතියක් ස්ථාපිත කිරීමට මූලික පියවර ගන්නා ලදී. තවදී, ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතියට අභාළ අභාළන්තර විගණන කළමනාකරණය, කාර්ය මණ්ඩල කළමනාකරණය, උසාවී නැඩුකර කළමනාකරණය යනාදී මොඩ්පුල තීර්මාණය කිරීමේ භා පරීක්ෂා කිරීමේ කටයුතු සම්පූර්ණ කරන ලදී. එයට අමතරව, වියදම් දරන සියලුම ආයතනවල 2018 වර්ෂයට අභාළ අයවැය ඇස්ත්‍රික්කාවන් වෙත ඉදිරිපත් කිරීමේ කටයුතු අයවැය සැලසුම් කිරීමේ මොඩ්පුලය යටතේ නියමු ව්‍යාපාතියක් ලෙස ක්‍රියාත්මක කරන ලදී.

2017 තොවැමුබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ, ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය යටතේ වන ප්‍රධාන මොඩියුලයන් නියමු ව්‍යාපෘතියක් ලෙස මූදල් භා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන හා මොම්පරුග අමාත්‍යාංශය සඳහා ක්‍රියාත්මක කරන ලදී. මේ අතර, එකතු කළ අය මත බදු යටතේ වන බදු අනුකූලතා උපායමාරුගය 2018 වසරදී නියමු ව්‍යාපෘතියක් ලෙස මොම්පරුග අමාත්‍යාංශය ව්‍යාපාර සඳහා ආරම්භ කිරීමට අපේක්ෂිත අතර, අවබුන්ම පාදක විගණනයන් සහ ප්‍රධාන කාර්යසාධන දැරක ක්‍රියාත්මක කිරීම සඳහා වන කාල රාමු සැලැස්මක් එට ඇතුළත්ය. මෙම එකතු කළ අය මත බදු යටතේ වන බදු අනුකූලතා උපායමාරුගය තුදුරේදීම සුළු හා මධ්‍ය පරිමාණ බදු වෙළන්නන් සඳහාද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

වියදම් අංශය සැලකීමේදී, වියදම් තාරකීකරණය කිරීම සඳහා වන රුපයේ උත්සාහය සහ අධික්ෂණය කිරීමේ ක්‍රියාවලිය ගක්තිමත් කිරීම 2017 වසර තුළදී අඛණ්ඩව ක්‍රියාත්මක විය. ඒ අනුව, රාජ්‍ය මූල්‍ය පාලනය කිරීමට පාර්ලිමේන්තුවට ඇති හැකියාව ගක්තිමත් කිරීමේ අරමුණින්, 2017 අයවැය මගින් ප්‍රකාශයට පත් කළ පරිදි, 2017 වසරේ පළමු කාර්තු තුන සඳහා වන කාර්තුමය වියදම් සහ ආදායම් කාර්යසාධන වාර්තා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී. එම වාර්තාවලට අනුව, 2017 වසරේ පළමු කාර්තු තුනෙහි ආදායම් සහ වියදම් කාර්යසාධනය ඉලක්කත මට්ටමට වඩා අඩු අගයක පැවතුණි. තවද, රාජ්‍ය ගිණුම් වකුලේඛ අංක 263/2017 අනුව, වාර්ෂික අයවැය ප්‍රතිපාදන විධිමත් ලෙස උපයෝගනය කිරීම සහතික කිරීමේ අරමුණින් 2018 වර්ෂය සඳහා කාර්තුමය පදනමින් වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා වියදම් සිදු කරන සියලුම අයත්තවලට උපදෙස් ලබා දෙන ලදී. ජාතික අයවැය වකුලේඛ අංක 05/2016 ට අනුව, 2017 වසරදී සැම වැය සිරුපත් සඳහාම කාර්තුමය වියදම් සිමා ස්ථාපිත කරන ලෙසට වියදම් සිදු කරන සියලුම ආයතනවලට උපදෙස් ලබා දෙන ලදී. ජාතික අයවැය වකුලේඛ අංක 01/2017 ට අනුව, වියදම් වෙත් කිරීම කාර්යක්ෂමව සිදු කිරීමේ අරමුණින් අයවැය ප්‍රතිපාදන උපයෝගනය කිරීම පිළිබඳව අධික්ෂණය කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යැම්ව තීරණය කර ඇත. මූදල් භා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙහි ස්ථාපිත කර ඇති අයවැය ක්‍රියාත්මක කිරීමේ සහ අධික්ෂණය කිරීමේ කමිටුව මගින් තොරගත් අමාත්‍යාංශ 14 ක ප්‍රධාන ප්‍රාග්ධන ව්‍යාපෘතිවල කාර්යසාධනය අධික්ෂණය කරන ලදී. ඒ අනුව, රාජ්‍ය වියදම් තාරකීකරණය කිරීම සඳහා එම ව්‍යාපෘතිවල ප්‍රගතිය මත මාසිකව අවශ්‍ය කරනු ලබන මූදල් ප්‍රමාණය ලබා දෙන ලදී. ජාතික අයවැය වකුලේඛ අංක 2/2017 නි මාර්ගෝපදේශ අනුගමනය කරමින් සැම අයවැය ප්‍රතිපාදනයකම

කාර්යක්ෂම සහ සංලැංඡයේ උපයෝගනය සහතික කිරීම සඳහා 2018 අයවැය, කාර්යසාධනය මත පාදක වූ අයවැයකරණ තුම්බෙදය අනුව සම්පාදනය කරන ලදී. පසුගිය වර්ෂයන්හි ක්‍රියාත්මක කරනු ලැබූ ගුනා පාදක අයවැයකරණ තුම්බෙදයේ අත්දැකීම් මත පදනම්ව මෙය සිදු කරන ලදී. තවද, පවත්නා රාජ්‍ය මූල්‍ය සිමා හමුවේ ආපසු හා සම්බන්ධ වියදම්වලින් මධ්‍යම රුපයේ අයවැය මත වන බලපැම අවම කර ගැනීම සඳහා, අයහැන් කාලගුණික තත්ත්ව හේතුවෙන් හානියට පත් වූ දේපළ ප්‍රතිරූපනා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2017 වසර සඳහා දැනටමත් වෙන් කරන ලද අයවැය ප්‍රතිපාදන උපයෝගනය කර ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතිය ලබා දෙන ලදී. එවැනි වියදම් ප්‍රතිපත්ති මගින් සමස්ත අයවැය හිගය මත වන ආපසු හා සම්බන්ධ වියදම්වල බලපැම සිමා කිරීමට හේතු වේ.

කාර්යක්ෂමතාව ඉහළ නිවා ක්‍රියාමාරුග තුළින් සේවා සැපයීම වැඩිහිටුවු කර ගැනීම සඳහා 2017 වසර තුළදී විශාලම වැටුප් දෙපාර්තමේන්තුව ස්වයංක්‍රීයකරණය කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ගක්තිමත් කරන ලදී. රාජ්‍ය පරිපාලන වකුලේඛ අංක 26/2017 යටතේ, 2015 මාර්තු 12 දිනට පෙර වැන්දැහු/වැන්දැහු පුරුෂ හා අනත්දරු විශාලම වැටුප් ක්‍රමය යටතේ ලියාපදිංචි වූ විශාලිකයන්ට අනතරජාලය ඔස්සේ ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය හඳුන්වා දීමට ක්‍රියාමාරුග ගන්නා ලදී. තවද, දැනටමත් අනතරජාලය ඔස්සේ ලියාපදිංචි වූ නිලධාරීන්ට සිය තොරතුරු යාවත්කාලීන කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ලදී. එසේම, රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල සඳහා සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයකරණය කරන ලද ලියාපදිංචි වීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීමට අවශ්‍ය ක්‍රියාමාරුග ගත් අතර මාසික අයක මූදල් පිළිබඳ විස්තර අනතරජාලය ඔස්සේ එවිමට අවශ්‍ය පහසුකම්ද සපයන ලදී. රාජ්‍ය පරිපාලන වකුලේඛ අංක 21/2017 යටතේ 2016 ජනවාරි 01 දිනට පසු පත්වීම් ලද රාජ්‍ය නිලධාරීන්ට වැන්දැහු/වැන්දැහු පුරුෂ හා අනත්දරු විශාලම වැටුප් ක්‍රමය සඳහා හිමිකම ලබා දෙන ලදී. ඒ අනුව, 2016 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි වැන්දැහු/වැන්දැහු පුරුෂ හා අනත්දරු විශාලම වැටුප් ක්‍රමය සඳහා අදාළ නිලධාරීන්ගෙන් අයක මූදල් අය කර ගැනීම සඳහා අංක 06/2017 දැරන විශාලම වැටුප් වකුලේඛය නිකුත් කරන ලදී.

මහා පරිමාණ යටිකළ පහසුකම් ව්‍යාපෘති කිහිපයක් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් රුපය විසින් වසර තුළදී රාජ්‍ය ආයෝජන වැඩිසටහන පවත්වාගෙන යන ලද අතර රාජ්‍ය ආයෝජන සිදු කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය අවශ්‍ය සිමාසහිත වීම හේතුකොටගෙන රාජ්‍ය-පොදුගැලික හැවුල්කාරීන්ට ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලදී. මාරුග සංවර්ධනය

සම්බන්ධයෙන් සැලකීමේදී, වසර තුළදී රජය විසින් මාරග ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම සහ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ආයෝජනය කරන ලදී. තවද, උතුරු, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල කැපිකත්මික කටයුතුවලට පහසුකම් සැලකීමේ අරමුණින් මොරගහකන්ද බහුකාර්යය සවර්ධන ව්‍යාපෘතිය 2018 ජනවාරි මසදී ජනතා අයිතියට පත් කරන ලදී. මෙයට අමතරව, අයහපත් කාලගුණීක තන්ත්ව හේතුවෙන් හානියට පත් වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහාද වසර තුළදී සම්පත් වෙන් කරන ලදී. මේ අතර, පවතින සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය තුළමේ රටේ යටිතල පහසුකම් අවශ්‍යතාව සපුරාලමින් රාජ්‍ය ආයෝජන සිදු කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හැවුල්කාරිත්වය ජාතික උපායමාරුගයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව 2017 වසරදී රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාව සඳහා වන ජාතික නියෝජනතායනය පිහිටුවන ලදී. රාජ්‍ය-පෞද්ගලික හැවුල්කාරිත්වය සඳහා වන ජාතික නියෝජනතායනයෙහි ප්‍රධාන අරමුණ වන්නේ, අදාළ රේවිය අමාත්‍යාංශවල උපදේශී මත රාජ්‍ය-පෞද්ගලික හැවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති තෝරා ගැනීම, අවශ්‍ය මාර්ගෝපදේශ සැකසීම, ලංසු කැදිවීම හා ආයෝජකයින් තෝරා ගැනීම සඳහා ප්‍රමාණවත් තෙනතික, පරිපාලනමය හා මූල්‍යමය බලතල ඇති කේතීය ආයතනයක් පිහිටුවීමයි. වසර තුළදී, රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාව සඳහා වන ජාතික නියෝජනතායනය විසින් ලෝක බැංකුවේ උපදේශනය සැලකිල්ලට ගෙන රාජ්‍ය-පෞද්ගලික හැවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කළ හැකි ප්‍රමුඛතාව ලබා දිය යුතු ව්‍යාපෘති හඳුනාගෙන ලැයිස්තුගත කරන ලදී.

අවශ්‍යතා සහිත ක්‍රියායම්වල සුහසාධනය ඉහළ නැවීම සඳහා අඛණ්ඩව සම්පත් ලබා දීමට රජය කටයුතු කරන ලද අතර සුහසාධන වැඩසටහන් ගණනාවක් තාර්කිකරණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාරුග ගනු ලැබේය. ඒ අනුව, මාත්‍ය සහ ලුමා පෝෂණය ඉහළ නැවීමේ අරමුණින් යුතුව ගෙහෙනී මිවරුන්ට පෝෂණය ආහාර මල්ලක් ලබා දීම, තිශ්පේ වැඩසටහන සහ පාසල් පෝෂණ වැඩසටහන් වැනි වැඩසටහන් 2017 වසර තුළදී අඛණ්ඩව සම්බන්ධ කරන ලදී. තවද, අවිනිශ්චිත සම්බන්ධයක් සහිත නිදන්ගත ව්‍යුහය රෝගීන් සඳහා ලබා දෙන මාසික දීමනාව රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා ඉහළ නැවීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. තවද, 2017 දෙසැම්බර් 01 දින සිට බලපෑවැන්වෙන පරිදි වයස අවුරුදු 100 ට වැඩි අඩු ආදායම්ලාභී පුද්ගලයින්ට දැනට ගෙවනු ලබන සියලුම මාසික දීමනාද ඇතුළත්ව මසකට රුපියල් 5,000 ක් ලබා දීමට අනුමැතිය ලබා දෙන ලදී. සමාද්ධී දෙපාර්මේන්තුව විසින් ක්‍රියාත්මක

කරනු ලබන සුහසාධන වැඩසටහන්වලදී උතුරු හා නැගෙනහිර පළාත්වල ඉහළ දීලුනාවයක් සහිත පුද්ගලවල ජ්‍යවත් වන ආර්ථිකමය වශයෙන් ගක්තිමත් නොවන, අවධානය ලැබේ යුතු ක්‍රියායම්වල ජ්‍යවත් තන්ත්වය නොසිවුම් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලදී. තවද, 2016 වසරදී ස්ථාපිත කරන ලද සුහසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් රජයේ සියලුම සුහසාධන වැඩසටහන් සඳහා ඒකාබ්දී සමාජ ආරක්ෂණ තොරතුරු ජාලයක්<sup>2</sup> නිර්මාණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාරුග ගෙන ඇතේ. ඒ අනුව, මූලික වශයෙන් සමාද්ධී වැඩසටහන, වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් සඳහා මූල්‍යමය ආධාර ලබා දීම, අඩු ආදායම්ලාභී ආධාරිත පුද්ගලයින් සඳහා ආධාර ලබා දීම සහ ව්‍යුහය රෝගීන් සඳහා මූල්‍යමය ආධාර ලබා දීම යන වැඩසටහන් හතර සමාජ ආරක්ෂණ තොරතුරු ජාලයහි අන්තර්ගත කෙරෙනු ඇතේ. මේ අතර, පොහොර සහනාධාර වැඩසටහන යටතේ මූල්‍යමය දීමනාවක් ලබා දීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ ගැටුපු ව්‍යුහයා ගැනීම සඳහා එම ප්‍රතිපත්තිය අවලංගු කරමින් ඒ වෙනුවට ගොවින්ට පොහොර ලබා දීමට 2018 මාරු මසදී අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී. ඒ අනුව, 2018 යල කන්නයේ සිට අනුමත පොහොර ප්‍රමාණය, වී සඳහා කිලෝග්‍රැම 50 ක පොහොර බැඟයක් රුපියල් 500 බැඕහින්ද, අනෙකුත් හේතු (අල, ලුණු, මිරිස්, ඉරිග සහ සෝරා) සඳහා කිලෝග්‍රැම 50 ක පොහොර බැඟයක් රුපියල් 1,500 බැඕහින්ද සහන මිලට ලබා දෙනු ඇතේ.

මධ්‍යම රජයේ අයවැය මත වන පිබිනය අවම කිරීමේ අරමුණින් යුතුව රජය සතු ප්‍රධාන ව්‍යාපෘති වැඩසටහන වැඩියුතුවූ කිරීම සඳහා රජය විසින් ප්‍රතිපත්තිය ක්‍රියාමාරුග කිහිපයක් ගන්නා ලදී. ඒ අනුව, මූල්‍යමය සහ මූල්‍යමය තොරතු කාර්යසාධනය සහ ආයතනික යහපාලන පරිවයන් වැඩියුතුවූ කරන අතර ජාත්‍යන්තරව ප්‍රයස්ත ක්‍රමවේදවලට අනුකූල වීම සහතික කිරීමේ අරමුණින් යුතුව රජය සතු ප්‍රධාන වාණිජ ව්‍යාප්‍යාය පහක් වන ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා බනිජතෙල් නීතිගත සංස්ථාව, ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය, ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග 2017 මාරු මසදී අඛණ්ඩව ස්ථාපිත ප්‍රකාශ අත්සන් කරන ලදී. තවද, කාර්යක්ෂමතාව ඉහළ නැවීම සඳහා රජය සතු තවත් වාණිජ ව්‍යාප්‍යාය දැනුයක් සම්ගැරූ 2018 වසර

<sup>2</sup> සමාජ ආරක්ෂණ තොරතුරු ජාලය යනු, ප්‍රහසන වැඩසටහන් හා සම්බන්ධ තොරතුරු ගෙවී කළ නැත් විදුලු දත්ත පැද්‍රියකි.

<sup>3</sup> නාගරික සංවර්ධන අධිකාරිය, රාජ්‍ය මාරු නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සේවා සමාගම, ජාතික ප්‍රයස්ත සම්බන්ධ මණ්ඩලය, මිල්කේස් සමාගම, ජාතික ප්‍රයස්ත සම්බන්ධ මණ්ඩලය, මධ්‍යම ඉංජිනේරු උපදෙශක කාර්යාලය, ලංකා සංග්‍රහ ආයතනය සහ ලංකාපුදු සාවර්ධන බැංකුව

මුළු භාගයේදී ආයතනික අභිජාය ප්‍රකාශ අත්සන් කිරීමට අපේක්ෂිතය. ආයතනික අභිජාය ප්‍රකාශ පිළිබඳ සංකල්පය 2018 වසර තුළදී අනෙකුත් ව්‍යවසායයන්ටද හඳුන්වා දීමට අපේක්ෂිතය. ශ්‍රීලංකන් ගුවන් සේවයෙහි මූල්‍යමය ගක්‍රනාව වැඩියුණු කර ගැනීම සඳහා 2017 වසරදී රජය විසින් ප්‍රතිච්‍රිත ගක්‍රනාවකරණ ක්‍රියාවලියට උපදේශන ලබා ගැනීම සඳහා යෝගා ආයතනයක් තෙරු ගැනීමට යෝජනා කැඳවන ලදී. ඒ අනුව, ශ්‍රීලංකන් ගුවන් සේවයෙහි වත්මන් ව්‍යාපාරික ආකෘතිය සම්බන්ධයෙන් ස්වාධීන ඇගයීමක් සිදු කිරීමට සහ යෝජිත රාජ්‍ය-පොද්ගැලික හැවුල්කාරිත්වය සඳහා පූජ්‍ය අපේක්ෂකයන් හඳුනා ගැනීමේදී සහාය ලබා ගැනීම සඳහා නියමු උපදේශකයන් පත් කරන ලදී. මේ අතර, හම්බන්තොට වරාය රාජ්‍ය-පොද්ගැලික හැවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් 2017 වසරදී වයිනා මේවන්ට පොරුව හෝල්ඩින් (China Merchant Port Holding) සමාගම සමග අනුග්‍රහක ගිවිසුමකට එමතුනි. බලකෙක්ති අංශය සැලකීමේදී, ලංකා බනිජතෙල් නීතිගත සංස්ථාවේ මූල්‍යමය ගක්‍රනාවය වැඩියුණු කිරීමට සහ බනිජ තෙල් මිල තීරණය කිරීමේ ක්‍රියාවලියෙහි විනිවිද්‍යාවය තහවුරු කිරීම සඳහා පෙටුල් සහ ඩිසල් යන නිෂ්පාදන දෙකෙහි දේශීය වෙළඳපොල මිල ගණන් අන්තර්ජාතික මිල ගණන්වලට ගැලීම් සඳහා, පිරිවැය පිළිබඳ වන මිල සූත්‍රයක් සහක් කිරීම පිළිබඳව සඳකා බැලෙමින් පවතී. වාණිජමය තොවන බැඳීම් රජයේ බැඳීමිගත වියදමක් ලෙස හඳුනා ගෙන ඇති හෙයින් රාජ්‍ය මූල්‍ය විනිවිද්‍යාවය ඉහළ නංවා ගැනීම සඳහා ලංකා බනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ වාණිජමය තොවන බැඳීම් 2018 අයවැය මැගින් ප්‍රථම වරට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, 2017 සහ 2018 වසර සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ වාණිජමය තොවන බැඳීම් ලෙස පිළිවෙළින් රැඹියල් බිලියන 35.1 ක් සහ රැඹියල් බිලියන 16.5 ක් හඳුනාගෙන ඇත. කෙසේ වෙතන්, 2017 සහ 2018 වසර සඳහා ලංකා බනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ලාභ උපයන බවට අපේක්ෂා කළ බැවින් ලංකා බනිජතෙල් නීතිගත සංස්ථාව හා සම්බන්ධ වාණිජමය තොවන බැඳීම් 2018 අයවැයෙහි අන්තර්ගත කර නැත.

වසර තුළ දී රාජ්‍ය සුරක්ෂිත වෙළඳපොලෙහි විනිවිද්‍යාවය සහ කාර්යක්ෂමතාව වැඩියුණු කිරීම සඳහා ක්‍රියාමාර්ග රසක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදී. 2017 අප්‍රේල් මස සිට රජයේ සුරක්ෂිත ද්විතීයික වෙළඳපොල ගනුදෙනු සඳහා බැඳුම්බර්ග (Bloomberg) ඉලෙක්ට්‍රොනික බැඳුම්කර වෙළඳ පද්ධතිය හාවිතා කරන ලෙස මහ බැංකුව විසින් ප්‍රාථමික අලෙවිකරුවන් සහ බලපත්‍රකාශ බැංකු

වෙත දැනුම් දෙන ලදී. තවද, ප්‍රාථමික වෙළඳපොල් විසින් මිල ගණන් ඉදිරිපත් කිරීමේදී සහ ප්‍රතිමිලදී ගැනීම ගනුදෙනුවලදී ඒවා වෙළඳ පද්ධතිය හරහා සිදු කළ යුතු අතර ප්‍රාථමික අලෙවිකරුවන් ආයෝජකයන් සමග සිදු කරන ලබන රැඹියල් මිලියන 100 ක් හෝ රේට වැඩි සියලුම සාපුරු විකුණුම (over-the-counter) හා අදාළ තොරතුරු එක් එක් ගනුදෙනුව සඳහා සකස් කර, විනාඩි 30 ක් ඇතුළත එම පද්ධතිය වෙත වාර්තා කිරීමට අවශ්‍ය වේ. වෙළඳපොල සහභාගිවන්නන්ගේ දැනගැනීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිමිලදීගැනීම් ප්‍රමාණ සහ එලඟ අනුපාතික පිළිබඳ වෙළඳ තොරතුරු සහිත දෙදිකි සාරාංශයක් නිකුත් කරනු ලැබේ. මෙම ක්‍රියාමාර්ග මගින් විනිවිද්‍යාවය වැඩියුණු වන අතර, මිල ගණන් දැන ගැනීමට පහසුකම් සැලුයීම සහ වෙළඳපොල ඉලිලතාව හා ව්‍යාප්තිය වැඩි කිරීම මගින් ගෙනීම සඳහා වන පිරිවැය මැදිකාලිනාව අඩු කර ගැනීමට අපේක්ෂා කෙරේ. 2015 වසරේ පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වූ සම්පූර්ණ වෙන්දේසි කුමය මත පදනම්ව හාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ කුමය වෙනුවට 2017 වසරේ ජුලි මාසයේදී හාණ්ඩාගාර බැඳුම්කර සඳහා නව ප්‍රාථමික නිකුතු කුමයක් හඳුන්වා දෙන ලදී. මෙම නව කුමය යටතේ, විධිමත් මාසික හාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි සිදු කරනු ලබයි. ඒ අනුව, සැම හාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්ම ප්‍රමිතිගත අදියර තුනකින් සමන්විත වේ. පළමුවන අදියර යටතේ සාධාරණ වෙළඳපොල ලංසු ඔස්සේ තරගකාරී බහුවිධ මිල වෙන්දේසි කුමයක් තුළ නිවේදනය කරන ලද සම්පූර්ණ වට්නාම නිකුත් කිරීමට කටයුතු කරනු ලබයි. දෙවන අදියර, ප්‍රමාණය මත පදනම් වූ (volume based) ස්වේච්ඡා මිල කැඳවීම සඳහා ව්‍යාත කරන අතර තුන්වන අදියරදී, පළමුවන සහ දෙවන අදියර යටතේ අපේක්ෂිත මුදල් ප්‍රමාණයට වඩා අඩුවෙන් එක්ස්ස් කර ඇති අවස්ථාවලදී එම හිගය ප්‍රාථමික අලෙවිකරුවන් අතර අනිවාර්යය පදනමකින් නිකුත් කෙරේ (විශේෂ සටහන - අංක 07: හාණ්ඩාගාර බැඳුම්කර සඳහා නව නිකුතු කුමයක් හඳුන්වා දීම). හාණ්ඩාගාර බැඳුම්කර සඳහා නව ප්‍රාථමික නිකුතු පද්ධතියක් හඳුන්වා දීමන් සමගම ප්‍රාථමික අලෙවිකරුවන්ගේ එලඟයීම සහභාගිත්වය තක්සේරු කිරීම සඳහා නව කාර්යසාධන සමාලෝචන යාන්ත්‍රණයක් ද හඳුන්වා දී ඇත. තවද, ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සහ ආයෝජකයන්ගේ ආයෝජන සැලුසුම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යතාව වශයෙන් හාණ්ඩාගාර බැඳුම්කර දින දැරෙනයක් කළේනියා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනු ලැබේ. ඒ අනුව, මෙම නව කුමය හඳුන්වා දීම මගින් රජයේ දේශීය ගෙනීමිවල කාර්යක්ෂමතාව සහ විනිවිද්‍යාවය තවදුරටත් වර්ධනය විම සිදු වනු ඇත. විධිමත් පුරුව ලංසු ඉදිරිපත් කිරීමේ

රස්වීම් තුළින්ද විනිවිද්‍යාවය ඉහළ නංවා ඇතේ. තවද, රාජ්‍ය සුරක්ෂිත වෙළඳපාල වැඩියුණු කිරීම සඳහා තවත් හියාමාර්ග රසක් හඳුන්වා දීමට නියමිතව ඇතේ. ඒ අනුව, රාජ්‍ය සුරක්ෂිත වෙළඳපාල කටයුතු තවදුරටත් පුළුල් හා ගක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විද්‍යාත්මක වෙළඳ පද්ධතියක් (an electronic trading platform) සහ මධ්‍යම ප්‍රතිපාරිශ්ව නිශ්චාපණාගාරයක් (a central counterparty clearing house) පිහිටුවීමේ ක්‍රියාදාමය අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර දැනට පවතින ගෙවීම හා පියවීම් පද්ධතිය වැඩියුණු කිරීමටද ක්‍රියාමාර්ග ගනිමත් පවතී. එයට අමතරව, හාන්බාගාර බැඳුම්කර නිකුත් කිරීමේ නව පද්ධතියට සම්ගාමීව, හාන්බාගාර බිල්පත් සඳහා නව ප්‍රාථමික නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමේ හැකියාව පිළිබඳ අධ්‍යයනය කෙරෙමින් පවතී.

ස්ක්‍රීය වගකීම් කළමනාකරණ පනත නීතිගත කිරීමත් සමග රාජ්‍ය තෝරා තෝරා තවදුරටත් ගක්තිමත් වී ඇතේ. වගකීම් කළමනාකරණ ක්‍රියාකාරකම් සඳහා නීතිමය ප්‍රතිපාදන සැලසීමට සකස් කළ ස්ක්‍රීය වගකීම් කළමනාකරණ පනත 2018 වසරේ මාර්තු මාසයේදී නීතිගත විය. වගකීම් කළමනාකරණ රාමුවක් එලඳායීව ආයතනගත කිරීම සඳහා රටෙහි ඇති හැකියාව, ජාත්‍යන්තර තෝරා ශ්‍රීලංකාව සහ සාධකයක් ලෙස සලකනු ලබයි. රජයෙහි දේශීය හා විදේශීය තෝරා ප්‍රමාණයේ අවබුනම අවම කර ගැනීමේ අපේක්ෂාවෙන් පවත්නා තෝරා නැවත මිලදී ගැනීම, පවත්නා තෝරා නව තෝරා සමග තුවමාරු කිරීම සහ පූර්ව මූල්‍ය සම්පාදන කටයුතු සැලසීම වැනි වගකීම් කළමනාකරණ ක්‍රියාකාරකම් සිදු කෙරේ. වගකීම් කළමනාකරණ ක්‍රියාකාරකම් මගින් ලැබෙන ප්‍රතිලාභ අතරින් ප්‍රධාන වන්නේ තෝරා කළුපිරීම සුමතනය කිරීම මගින් පවතින තෝරා සම්පාදන සම්බන්ධ ප්‍රතිමූල්‍යන අවබුනම අවම කිරීමයි. එයට අමතරව, රාජ්‍ය තෝරා ප්‍රතිමූල්‍යන අවබුනම තවදුරටත් අවම කිරීම සඳහා ආරක්ෂණ අරමුදලක් ස්ථාපිත කෙරේ.

ආයෝජකයින්ගේ අඛණ්ඩ විශ්වාසය පිළිබඳ කෙරෙමින්, රජය විසින් එකාලොස් වැනි සහ බෙළෙස් වැනි ජාත්‍යන්තර ස්වේච්ඡාත්ව බැඳුම්කර පිළිවෙළින් 2017 මැයි මාසයේදී සහ 2018 අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලදී. ඒ අනුව, 2017 වසරේ මැයි මාසයේදී සියයට 6.20 ක වාර්ෂික එලඳ අනුපාතිකයක් යටතේ අවරුදු 10 ක කළු පිරීමේ කාලයක් සහිතව එ.ජ. බොලර් බිලියන 1.5 ක ජාත්‍යන්තර ස්වේච්ඡාත්ව බැඳුම්කරයක් නිකුත් කිරීමට රජයට හැකි විය. තවද, 2018 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ මෙතෙක් නිකුත් කරන ලද විශාලතම අක්වෙරල බැඳුම්කරය වන එ.ජ. බොලර් බිලියන 2.5 ක

වටිනාකමකින් යුත් බෙළෙස් වැනි ජාත්‍යන්තර ස්වේච්ඡාත්ව බැඳුම්කරය නිකුත් කරන ලදී. ඒ අනුව, සියයට 5.75 ක වාර්ෂික එලඳ අනුපාතිකයක් යටතේ අවරුදු 5 ක කළු පිරීමේ කාලයක් සහිතව සහ සියයට 6.75 ක වාර්ෂික එලඳ අනුපාතිකයක් යටතේ අවරුදු 10 ක කළු පිරීමේ කාලයක් සහිතව එ.ජ. බොලර් බිලියන 1.25 බැඳින් වූ ජාත්‍යන්තර ස්වේච්ඡාත්ව බැඳුම්කර නිකුත් කරන ලදී. එයට අමතරව, එ.ජ. බොලර් බිලියන 1.0 ක විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමක් වසර තුළදී ලබා ගන්නා ලද අතර, එම මූදල් 2017 මැයි මාසයේදී එ.ජ. බොලර් මිලියන 450 ක් සහ 2017 අගෝස්තු මාසයේදී එ.ජ. බොලර් මිලියන 550 ක් වගයෙන් අවස්ථා දෙකකදී ලැබේ.

රාජ්‍ය මූල්‍ය කටයුතුවලට අදාළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ තෝරා පහසුකම් වැඩිසටහනේ ප්‍රධාන ප්‍රමාණාත්මක කාර්යසාධන ඉලක්කය 2017 වසරේදී රජය විසින් සාර්ථකව ලාඟා කර ගන්නා ලදී. ආර්ථිකයෙහි විදේශීය අංශය ගක්තිමත් කිරීමේ අරමුණ මෙන්ම රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩිසටහන සඳහා සහාය වීමට 2016 ජූනි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තුන් අවරුදු විස්තීර්ණ වැඩිසටහන සඳහා එළඹුණි. විදේශ විනිමය සංවිත යළි ගොඩනැගීම් හා සමස්ත සාර්ථක ස්ථාපිතාව යළි ස්ථාපිත කරන අතරම අයවැය හිගය අඩු කර ගැනීම තුළින් තෝරා එකාක්‍රියාකාරණය වීම පාලනය කිරීම ඉලක්ක කර ගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක් මෙම වැඩිසටහනට අනුළත වේ. රජයේ මූල්‍ය කටයුතුවලට අදාළව තෝරාගත් ප්‍රමාණාත්මක කාර්යසාධන ඉලක්කය වනුයේ ප්‍රාථමික ගිණුමේ ගේෂයයි. 2017 වසරේ ජනවාරි - ජූනි සහ ජනවාරි - දෙසැම්බර් කාලුපරිවිණ්ද සඳහා ප්‍රාථමික ගිණුමේ ගේෂය පිළිවෙළින් රුපියල් බිලියන 16.1 ක සහ රුපියල් බිලියන 2.1 ක අතිරික්තයක් විය. ඒ අනුව, 2017 වසරේ ප්‍රාථමික ගිණුමේ ගේෂයට අදාළ ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායකය සාර්ථක ලෙස ලාඟා කර ගැනීමට රජයට හැකි විය.

ජාත්‍යන්තර තෝරා ශ්‍රීලංකාවේ ස්වේච්ඡාත්ව දෙකක් විසින් 2017 වසරේ ශ්‍රී ලංකාවේ ස්වේච්ඡාත්ව තෝරා නංවන ලදී. 2017 වසරේ පෙබරවාරි මස 09 වැනි දින ගිච් (Fitch) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශීය තෝරා සහ දේශීය ව්‍යවහාර මුදල් තෝරා පැහැර හැරීමේ ශ්‍රීලංකාගත කිරීම “B+” ලෙස තහවුරු කළ අතර ශ්‍රී ලංකාවේ ස්වේච්ඡාත්ව තෝරා ශ්‍රීලංකාගත කිරීමේ ඉදිරි දැක්ම “සාණාත්මක” සිට “ස්ථාවර” දැක්වා සංගේතනය කරන ලදී. රාජ්‍ය මූල්‍ය කටයුතු වැඩියුණු වැඩිසටහන වැඩි වීම සහ තිරසාර සංවර්ධනය යන කරුණු ගිච් ආයතනය මගින් ඔවුන්ගේ ඇගයිමේ දි පෙන්වා දි

## විශේෂ සටහන 7

## භාණ්ඩාර බැඳුම්කර සඳහා නව නිකුත් ක්‍රමයක් හඳුන්වා දීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වූ සම්පූර්ණ වෙන්දේසි ක්‍රමය මත පදනම් වූ නිකුත් කිරීමේ පද්ධතිය ප්‍රියස්ථාපනය කරමින් 2017 ජූලි මස 27 වන දින සිට බලපෑවැන්වෙන පරිදි භාණ්ඩාර බැඳුම්කර සඳහා නව ප්‍රාථමික නිකුත් ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. රජයේ සුරක්ෂිත සඳහා කාර්යක්ෂම සහ විනිවිද්‍යාවයකින් යුතු නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සඳහා වූ දැඩි අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර පරිවයන්ට අනුව නව නිකුත් කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දී ඇත.

මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද පරිදි, භාණ්ඩාර බැඳුම්කර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය ප්‍රාථමික අලෙවිකරුවන්ට සහ ප්‍රාථමික අලෙවිකරුවන් නොවන ලංසු තබන්නන්ට (වරතමානයේ සේවක අර්ථසාධක අරමුදල භාණ්ඩාර බැඳුම්කර සඳහා වූ ප්‍රාථමික නිකුත් සඳහා සහභාගී වන සුදුසුකම් ලත් එකම ප්‍රාථමික අලෙවිකරුවෙකු නොවන ලංසු තබන්නා වේ) විවෘත වේ. ඒ අනුව සාමාන්‍ය මාසික භාණ්ඩාර බැඳුම්කර වෙන්දේසින් වෙන් වෙන් වශයෙන් අදියර 3 ක් යටතේ ක්‍රියාත්මක වේ. එම එක් එක් වෙන්දේසි සඳහා වෙනස් කළේ පිරිමි සහිත වූ භාණ්ඩාර බැඳුම්කර, කාණ්ඩ දෙකක් යටතේ ඉදිරිපත් කරනු ලබයි. පහත විස්තර කර ඇති පරිදි සැම කාණ්ඩයක් සඳහාම අදියර I යටතේදී බහු මිල වෙන්දේසි ක්‍රමය යටතේ නිකුතු සිදු වන අතර ඉනික්වනිව අදියර II / III යටතේ නිකුතු සිදු වන්නේ නම් එම එක් එක් අදියර යටතේ නිකුත් කිරීමේ පරිමාවන්, අදාළ පුරුව අදියරයන්හි ප්‍රතිඵල මත පදනම්ව සිදු කෙරෙනු ඇත.

**අදියර I:** වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණය තුළ බර තබන ලද සාමාන්‍ය එලදා අනුපාතිකය සහ කඩුම් අනුපාතයට අනුව බහුමිල වෙන්දේසි ක්‍රමය යටතේ භාණ්ඩාර බැඳුම්කර තරගකාරී ලෙස නිකුත් කිරීම සහ වෙන්දේසි මණ්ඩලයට පිළිගත හැකි මට්ටමක් දක්වා ලංසු අනුමත කිරීම.

**අදියර II:** පළමු අදියර යටතේ සම්පූර්ණ නිකුත්ව සිදු නොවන අවස්ථාවන්හි දී, පළමු අදියර නිකුතු සඳහා නිශ්චය කරන ලද බර තබන ලද සාමාන්‍ය එලදා අනුපාතිකය මත පදනම් ව ස්වේච්ඡා පදනම මත ලංසු කැඳවීම. මෙම අදියර යටතේ සමස්ත ඉල්ලුම් පරිමාව අධි අගයක් සටහන් කරන අවස්ථාවන්හි දී, පළමු අදියර එක් එක් ලංසු තබන්නන්ගේ කාර්යසාධනයට සමානුපාතිකව මෙම අදියර දී වෙන් කිරීම කරනු ලැබේ.

**අදියර III:** අදියර I සහ අදියර II යටතේ නිකුත් කරන ලද සම්පූර්ණ පරිමාව වෙන්දේසි සඳහා ඉදිරිපත් කරන ලද මුළු පරිමාවට වඩා අඩු අගයක් ගන්නා විටදී පළමු සහ දෙවන අදියරයන්හි දී එක් එක් අලෙවිකරුවන්ගේ කාර්යසාධනය පදනම්ව, අදියර I යටතේ බර තබන ලද සාමාන්‍ය එලදා අනුපාතිකය යටතේ ප්‍රාථමික අලෙවිකරුවන් අතර පමණක් අනිවාර්ය පදනමින් නිකුත් කිරීම. කෙසේ වුව ද පළමු අදියර දී වෙන්දේසිය වෙත ඉදිරිපත් කළ ප්‍රමාණයන් අවම වශයෙන් සියයට 60 ක ප්‍රමාණයක් පිළිගැනීම සිදු නොවන අවස්ථාවක දී මෙම අදියර ක්‍රියාත්මක කිරීමට නොහැකි වේ. තුන්වන අදියරයේ දී කිසියම් ප්‍රාථමික අලෙවිකරුවෙකු වෙත සිදු කරන නිකුත් කිරීම, පළමු සහ දෙවන අදියරයන්හි දී එම අලෙවිකරුගේ සාර්ථක වූ සහභාගීත්ව අනුපාතයට ප්‍රතිලේමව සමානුපාතික වේ.

සාරාංශයක් ලෙස ගත් කළ, මිල මත පදනම් වූ තරගකාරී වෙන්දේසි නිකුත්වක් සහ එනුලින් ස්ථාපිත, බර තබන ලද සාමාන්‍ය එලදා අනුපාතිකයට යටත්ව, කාර්යසාධනය පදනම්ව කරන ලද, එහෙන් මිල මත තරගකාරී නොවන නිකුත්වක දෙමුවුමක් ලෙස නව ක්‍රමවේදය සැලකිය හැකිය. එවැනි ද්විතීකව සිදුවන මිල මත තරගකාරී නොවන වෙන්දේසිවල ක්‍රියාකාරී සහභාගීත්වය සඳහා උත්ප්‍රේරකයක් වනු ඇත. එවැනි කාර්යසාධනය මත පදනම් වූ නිකුත් කිරීමේ ක්‍රියාවලිය, ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සංවිධානත්මක ලංසු තැබීම හරහා සිදුවන අවබුළු තත්ත්වයන් අවම කිරීමේ ක්‍රමවේදයක් ලෙස නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ. තවද, නව නිකුතු ක්‍රමවේදය, ප්‍රාථමික අලෙවිකරුවන්ට ඔවුන්ගේ ආයෝජක පදනම පුළුල් කර ගැනීම සඳහාන් වෙන්දේසින්හි තරගකාරීන්ට වර්ධනය කර ගැනීම සඳහාන්, එමගින් ව්‍යවසර් තිරසාරාවය තහවුරු කරගැනීම උදෙසාන් උපකාරී වනු ඇත.

නව නිකුතු ක්‍රමවේදයේ සැලකිය යුතු සාධනීය ලක්ෂණයක් වනුයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් එක් භාණ්ඩාර බැඳුම්කර කාණ්ඩ සඳහා නිකුත් කරනු ලබන උපරිම ප්‍රමාණයන් අදාළ වෙන්දේසි නිවේදනයේ සඳහන් ප්‍රමාණයන්ට සීමා කිරීමය. එමගින් නිකුතු ක්‍රියාවලියේ විනිවිද්‍යාවය වර්ධනය කිරීමත්, නිකුතු ක්‍රියාවලිය මුළුල්ලෙහිම ලංසුකරුවන් අතර විශ්වාසය ගොඩනැංවීමත් තහවුරු වනු ඇත.

නව බැඳුම්කර නිකුතු ක්‍රමයෙහි අනෙකුත් වැදගත් ලක්ෂණ පහත දැක්වේ.

## රෘප සටහන වි.ස. 7.1


### නව භාණ්ඩාගාර නිකුතු ක්‍රියාවලියේ ප්‍රධාන සටහන

#### අදියර II

##### අදියර I

- පෙ.ව. 8. 30 - බැං මල එන්දියී කුම්ඨ යටතේ ලෝසු තැබුම් අවශ්‍ය ය.
- පෙ.ව. 11. 00 - ලෝසු තැබුම් කුඩා මෙලාව.
- ප.ව. 12.30 - ටෙන්දර් මැන්දියී රෝටිල තැබුම් දෙන්දියී යටතේ උදියර I හි නිකුතුව.

නිකුතු විවෘත වෙත පෙන්වනු ලබන වැඩිහිටි මූල්‍ය මැවත්තා නෑ.



\* අදියර III ක්‍රියාත්මක වනුයේ අදියර I යටතේ අවම වැඩිහිටි වෙතිනාකමෙන් සියෝම 50 ක වෙතිනාකම් සහිත ලෝසු පිළිගෙන්නා විව පෙන්.

- නව භාණ්ඩාගාර බැඳුම්කරවල කුපන් පොලී අනුපාතයන් පවත්නා වෙළඳපොල පොලී අනුපාතික සම්ග සැසඳෙන බවට තහවුරු කිරීම සහ එමගින් ඉහළ වට්ටමක් සහිත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ ඉඩ ප්‍රස්ථා බැහැර කිරීම.
- නව බැඳුම්කර නිකුතුන්වල කළේ මිල් දින, ලින් මාසයේ 15 වෙනි දිනට නියම කරමින් සහ එම බැඳුම්කර

කළේ පිරිම් හා සමගාමීව ඉදිරියේ දී නව නිකුතු සිදු කිරීම තුළින්, ඉදිරි වෙන්දීසි ප්‍රාථමිකය කිරීමේ හැකියාව ඉහළ නැංවීම.

- වෙන්දීසියක දී ප්‍රාථමික අලෙවිකරුවන් විසින් අවම වැඩිහිටි තැබිය යුතු ලෝසු විවෘත වෙතිනාකම වෙන්දීසිය සඳහා ඉදිරිපත් කළ මූල්‍ය බැඳුම්කර විවෘත වෙතිනාකමේ එක් ප්‍රාථමික අලෙවිකරුවකු සඳහා වන සාමාන්‍ය ලෙස වෙනස් කිරීම.
- අදාළ කාර්තුව තුළ ප්‍රාථමික අලෙවිකරුවන්ට සිදු කළ නිකුතු සාමාන්‍යයෙන් එක් එක් ප්‍රාථමික අලෙවිකරුවන් විසින් සියෝම 50 ක අවම සහභාගින්ව අනුපාතිකයක් පවත්වා ගත යුතු ලෙස ප්‍රාථමික අලෙවිකරුවන්ට කාර්තුවය අවම කාර්ය සාධන නීරණායකයක් හඳුන්වා දීම.

නව ප්‍රාථමික නිකුතු කුමවේදය මගින් නිකුතු ක්‍රියාවලියෙහි විනිවිදාවය ඉහළ දමන අතර, ලෝසු තබන්නන් අතර තරගකාරීන්වය සහ නිකුත් කරන්නාගේ පිරිවැය කාර්යක්ෂමතාව ඉහළ නැවැව බලාපොරොත්තු වේ. මෙහිලා වෙළඳපොලෙහි ඇති සම්පත් සලකා බලා, භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙන්දීසියෙන් ලබා ගන්නා ප්‍රමාණයන් තීරණය කිරීම ඉතා වැදගත් වේ. වාර්ෂික භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු ක්‍රියාවලිය හා අදාළව වෙන්දීසි කාසපහනනක් මගින් නිකුතු ප්‍රමාණයන් සහ අදාළ පරිණන කාල පුරුව දැනුම දීම වෙළඳපොල සහභාගිකරුවන්ට වඩාත් හැඳින් සුදානම් වීම සඳහා උපකාරී වන අතර පිරිවැය කාර්යක්ෂමතාවයන් මෙනා සහභාගින්වයන් හරහා නව කුමවේදයේ සාර්ථකත්වය තහවුරු කෙරෙනු ඇතේ.

# 6

ණය ගෞණිගත කිරීම “B1” ලෙස සහ ඉදිරි දැක්ම “සාණාත්මක” ලෙස තහවුරු කරන ලදී. නැවතන්, 2017 දෙසැම්බර් 12 වැනි දින මූල්‍යීස් ඣය ගෞණිගත කිරීමේ ආයතනය, ස්වේච්ඡන්වය ඣය ගෞණිගත කිරීම “B1” ලෙස සහ ඉදිරි දැක්ම “සාණාත්මක” ලෙස තහවුරු කරන ලදී. මැතක්දී එනම් 2018 පෙබරවාරි 07 දින, වැඩියුණු වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය හා නිසි මුදල් ප්‍රතිපත්ති වැඩිපිළිවෙළක් පවත්වාගෙන යාම සැලකිල්ලට ගනිම්න් ගිවි ඣය ගෞණිගත කිරීමේ ආයතනය ශ්‍රී ලංකාවේ ස්වේච්ඡන්වය ඣය ගෞණිගත කිරීම “B+” සමඟ ඉදිරි දැක්ම “ස්ථාවර” ලෙස තහවුරු කරන ලදී.

ආදාළම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය සාර්ථකව සිදු කිරීමට ගෙන ඇති පියවර මධ්‍යයේ වුවද, 2017 වසරේදී රාජ්‍ය මූල්‍ය ඉලක්ක අපේක්ෂිත ලෙස මූල්‍යනින්ම අන්පත් කර ගැනීමට අසමත් වී ඇතේ. රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩිසහන සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය ඉලක්කවලින්

ඇත්. තවද, තිරසාර ලෙස ශ්‍රී ලංකාවේ ආයතනික හා යහපාලනය කෙතින්ම කිරීම සැලකිල්ලට ගනිම්න් 2017 නොවැම්බර් 20 වන දින ස්වැන්ච්බ්රිඩ් ඇත්ත් ප්‍රවර්ස් (Standard & Poor's) ගය ගෞණිගත කිරීමේ ආයතනය එහි ඉදිරි දැක්ම “සාණාත්මක” සිට “ස්ථාවර” දක්වාද එහි දිගු කාලීන ගය ගෞණිගත කිරීම “B+” ලෙසද තහවුරු කරන ලදී. එයට පෙර, එනම් 2017 මාර්තු මස 07 දින, රාජ්‍ය මූල්‍ය ක්‍රියාවලිය තැබුම්කරවල වර්ධනය සලකා බැලීමෙන් පසු, ස්වැන්ච්බ්රිඩ් ඇත්ත් ප්‍රවර්ස් ආයතනය “B+” දිගු කාලීන සහ “B” කෙටි කාලීන ස්වේච්ඡන්වය එහි ගෞණිගත කිරීම “B+” ලෙසද තහවුරු කරන ලදී. කෙසේ වුවද, එහි ඉදිරි දැක්ම “සාණාත්මක” ලෙස තහවුරුටත් පැවති අතර, විදේශීය අංශයේ දුර්වල කාර්යය සහ රාජ්‍ය ගය මත විදේශ විනිමය අනුපාතිකයේ ඉහළ යැමේ බලපෑම මේ සඳහා හේතු ලෙස ප්‍රධාන ඇත්ත් ස්වේච්ඡන්වය එහි ගෞණිගත කිරීම ආයතනය ශ්‍රී ලංකාවේ ආයතනයද ශ්‍රී ලංකාවේ ස්වේච්ඡන්වය එහි ගෞණිගත කිරීම “B+” සමඟ ඉදිරි දැක්ම “ස්ථාවර” ලෙස තහවුරු කරන ලදී. 2017 වසරේ ජූලි 13 දින මූල්‍යීස් (Moody's) ගය ගෞණිගත කිරීමේ ආයතනයද ශ්‍රී ලංකාවේ ස්වේච්ඡන්වය එහි ගෞණිගත කිරීම “B+” සමඟ ඉදිරි දැක්ම “ස්ථාවර” ලෙස තහවුරු කරන ලදී. කෙසේ වුවද, එහි ඉදිරි දැක්ම “සාණාත්මක” ලෙස තහවුරුටත් පැවති අතර, විදේශීය අංශයේ දුර්වල කාර්යය සහ රාජ්‍ය ගය මත විදේශ විනිමය අනුපාතිකයේ ඉහළ යැමේ බලපෑම මේ සඳහා හේතු ලෙස ප්‍රධාන ඇත්ත් ස්වේච්ඡන්වය එහි ගෞණිගත කිරීම “B+” සමඟ ඉදිරි දැක්ම “ස්ථාවර” ලෙස තහවුරු කරන ලදී.

බැහැර වේම වළක්වා ගැනීම හා රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. සමස්ත සාර්ථක ආර්ථික සේපායිතාව ලගා කර ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය නීති අනුගමනය කර රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගැනීම වැදගත් වේ. රාජ්‍ය ආදායම අඩු වීම, වියදම් පමණ ඉක්මවා යැමි, ඉහළ අයවුය හිගයන් සහ රාජ්‍ය තෙය ඉහළ යැමි රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය දුෂ්කර ඉලක්කයක් බවට පත් කරන අතරම රජයේ ආයෝජන අඩුවීමට ද හේතු වේ. වර්තමානයේ රාජ්‍ය තෙය ඉහළ මට්ටමක පවතින වාතාවරණය හමුවේ, රාජ්‍ය මූල්‍ය ඉහළ ඉලක්ක ලගා කර ගැනීම අපහසු වීමෙන් බරපතල ආර්ථික අරුමුද ඇති විය නැතිය. ආදායම උත්පාදනය වැඩි කර ගැනීමට රජය දැඩි ක්‍රියාමාරුග රසක් ගෙන ඇත්තේ ආදායම ඉලක්ක ලගා කර ගැනීම සඳහා එවැනි උත්සාහයන් අඛණ්ඩව පවත්වාගෙන යැමි අත්‍යවශ්‍ය වේ. අකාරෝක්ෂම රාජ්‍ය වියදම් තාර්කිකරණය, රජයට අයන් වාණිජ ව්‍යවසායන් ප්‍රතිචුවන් කොට වාණිජය වශයෙන් ගෙනුතා සහිත ආයතන ලෙස පවත්වාගෙන යැමි, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් විනිවිද්‍යාවය සහ වගේම වැඩිදියුණු කිරීම හා සහනාධාර නිසි පරිදි ඉලක්ක කර ගැනීම තුළින් මැදි කාලීන අයවුය රාමුව තුළ ජාතික ප්‍රමුඛතා සලකා වියදම්වල සංයුතිය සකස් කිරීම මගින් එම වියදම්වල ගුණාත්මකභාවය වැඩිදියුණු වනු ඇතේ. ප්‍රනරාවර්තන වියදම්වලින් තනි විශාලතම අයිතිවය ලෙස පොලී ගෙවීම තවදුරටත් පවතින අතර 2006 - 2015 කාල සිමාවේ දී රාජ්‍ය අංශයේ සේවා තිපුක්තිය සියයට 33.7 කින් මිලියන 1.1 දක්වා ඉහළ ගොස් ඇති බැවින් සමාන ආර්ථික තත්ත්ව පවතින රටවලට සාහේක්ෂව ශ්‍රී ලංකාවේ ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස වැටුප් වියදම්ද ඉහළ අගයක් ගනී. මෙම කාලසිමාව තුළ සේවා තිපුක්ති උත්පාදනයේ ප්‍රධාන මූලය රාජ්‍ය අංශය විය. තවද, ජනවිකාශයේ සිදුවන දිසු වෙනස් වීමෙන් සම්ගම රාජ්‍ය අංශයේ සැලකිය යුතු වර්ධනය හේතුවෙන් විශාම වැටුප් ගෙවීම ඉහළ ගොස් ඇති අතර ප්‍රනරාවර්තන වියදම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් විශාම වැටුප් ගෙවීම (සියයට 9.4) සඳහා වැය වේ. අනාගතයේදී වයස්ගත ජනගහනය වැඩි වීම ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය යුතු කරුණක් වන අතර, වර්තමානයේදී අරමුදල් නොලැබෙන රාජ්‍ය අංශයේ විශාම වැටුප් ක්‍රමයේ තීරසාරභාවය සහතික කිරීමට අවශ්‍ය පියවර ගැනීම වඩා වැදගත් වේ. ඒ අනුව, 2017 වසරේ අයවුය යෝජනා මගින් දක්වා ඇති පරිදි දායක විශාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම කඩිනම් කළපුතු අතර රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශාම යැමි වයස් ප්‍රමාණය ඉහළ නැංවීමද මේ සඳහා තවත් විකල්පයක් වේ. තවද, ඉහළ වියදමක් ඇති වර්තන පැවරුම් සහ පුහුසාධන ගෙවීම රජයේ අයවුය මත තවදුරටත් පිබනයක් ඇති කරයි. මේ හේතුවෙන්

අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි ප්‍රමුඛතා වියදම් සඳහා වෙන් වූ රාජ්‍ය මූල්‍ය අවකාශය සිමා වී ඇති අතර රටේ සමාජය - ආර්ථික සංවර්ධනය කෙරෙහි අඩියෝග රසක් නිර්මාණය වී ඇතේ. විශේෂයෙන් වාණිජය ස්වභාවයේ විදේශීය ණය ගැනීම අඛණ්ඩව ඉහළ යැමි හේතුවෙන් රටේ විදේශ විනිමය අවඳනම ඉහළ යන අතර ඉහළ යන ජාත්‍යන්තර පොලී අනුපාතික සමග නෙය හා බැලුණු අවඳනම ද වැඩි වේ. විදේශීය ණය කළම මත වගකීම කළමනාකරණ කටයුතු විවක්ෂණ ලෙස කළමනාකරණය කළහොත්, රජයේ තෙය නැවත නිකුත් කිරීම සුම්මත කිරීමට එය උපකාරී වනු ඇතේ. විශේෂයෙන්ම, දේශපාලන වශයෙන් ජනප්‍රිය ප්‍රතිඵලත් සහ ආධාර මත යැපෙන සංස්කෘතියකින් සඳුම්ලත් රටක රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය ප්‍රත්‍යක්ෂයෙන්ම දේශපාලන අඩියෝගයකි. එබැවින්, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලියක් දක්වා යන ගමනේදී ඉලක්ක සපුරා ගැනීම සඳහා දේශපාලන එකගතතාවයක් ඇති කර ගැනීම හා මහජනතාව දැනුම්වත් කිරීම අනියැයින් වැදගත් වේ.

### 6.3 රජයේ අයවුය කටයුතු


#### ආදායම සහ ප්‍රදාන

#### ආදායම

බුද්ධ නොවන ආදායම මාරුගවලින් ලද ආදායම අඩු වීමෙන් ඇති වූ ප්‍රතිඵලයක් ලෙස රජයේ ආදායම ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස අඩු වුවද, බුද්ධ ආදායම වැඩි වීමෙන් ප්‍රවාන තියාත්මක විය. ඒ අනුව, රජය විසින් ක්‍රියාත්මක කරන ලද ආදායම පාදක කර ගන් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සඳහා රජය දියත් කළ ප්‍රතිඵලත්වල සාර්ථකත්වය පිළිබඳ කෙරෙමින් බුද්ධ ආදායම ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 2016 වසරේ වාර්තා වූ සියයට 12.3 සිට 2017 වසරේදී සියයට 12.6 දක්වා වැඩි විය. 2016 වසරේ අග හාගයේදී සියයට 12.6 දක්වා වැඩි විය. 2016 වසරේ අග හාගයේදී එකතු කළ අගය මත බුද්ධ අනුපාතිකය සියයට 15 දක්වා ඉහළ නැංවීම ඇතුළු එකතු කළ අගය මත බුද්ධ පනත සඳහා සිදු කළ අගය මත බුද්ධ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යැමි 2017 වසරේ බුද්ධ ආදායම ඉහළ යැමිව හේතු විය. කෙසේ වෙනත්, රජය සතු ප්‍රධාන වාණිජ ව්‍යවසායන්ගෙන් ලද ලාභාංග අඩු වීමෙන් බුද්ධ නොවන ආදායම ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 2016 වසරේ පැවති සියයට 1.9 සිට 2017 වසරේදී සියයට 1.2 දක්වා අඩු වීම හේතුවෙන් රජයේ මූල්‍ය ආදායම ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 2016 වසරේ පැවති සියයට 14.2 සිට සියයට 13.8 දක්වා අඩු විය.

## 6.2 රෘප සටහන

## රාජ්‍ය ආදායමේ සංස්කීරිතය - 2017



රජයේ ආදායම නාමික වශයෙන් 2016 වසරේ පැවති රුපියල් බිලියන 1,686.1 සිට 2017 වසරේ දී රුපියල් බිලියන 1,831.5 දක්වා සියයට 8.6 කින් ඉහළ ගියේය. බදු ආදායම 2016 වසරේ පැවති රුපියල් බිලියන 1,463.7 සිට රුපියල් බිලියන 1,670.2 දක්වා සියයට 14.1 කින් ඉහළ ගිය අතර එකතු කළ අය මත බදු ආදායමේහි සැලකිය යුතු වර්ධනය සහ බනිඡ තෙල් නිෂ්පාදන මත වූ නිෂ්පාදන බදුවලින් ලද ආදායම, ආර්ථික සේවා ගාස්තු, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද, වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද සහ ජාතිය ගොඩ නැගීමේ බද්ද මගින් ලද ආදායම ඉහළ යැම මෙමගින් නිරුපණය විය. කෙසේ වෙතත්, ආනයන බදු, සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම බදු, රඳවා ගැනීමේ බදු, මත්පැන් හා සිගරවී මත වන සුරා බදු, විදුලි සංදේශ බද්ද සහ සෙස් බද්ද මගින් ලද ආදායම වසර තුළදී පහළ ගියේය. වතු බදු ආදායම 2017 වසරේදී ද අඛණ්ඩවම රජයේ ආදායම සඳහා ප්‍රධාන ආයකත්වයක් දැක් වූ මූලාශ්‍ය වූ අතර එය මුළු බදු ආදායමෙන් සියයට 83.6 ක් විය. එකතු කළ අය මත බදු ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යැමෙහි ප්‍රතිඵලයක් ලෙස වතු බදු ආදායමෙහි වාර්තා වූ ඉහළ වර්ධනය හේතුවෙන් සැපු බදු ආදායම මුළු බදු ආදායමේහි ප්‍රතිගතයක් ලෙස ප්‍රසාදිය වසර පැවති සියයට 17.7 හා සැසදීමේදී මෙම වසරේදී සියයට 16.4 දක්වා ඇඩු විය. ඒ අතරම, බදු නොවන ආදායම 2016 වසරේ පැවති රුපියල් බිලියන 222.4 සිට 2017 වසරේදී රුපියල් බිලියන 161.4 දක්වා ඇඩු වීම හේතුවෙන් බදු ආදායම මුළු ආදායමේහි ප්‍රතිගතයක් ලෙස 2016 වසරේ පැවති සියයට 86.8 සිට 2017 වසරේදී සියයට 91.2 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.

## 6.2 සංඛ්‍යා සටහන

## ආර්ථික ව්‍යුහා ප්‍රතිපාදනය අනුව රාජ්‍ය ආදායම

යිරිභය	2016	2017		2018 අනුමත අයකිරීමෙනු
		ඇඟ්‍යාලික ඇයකිරීමෙනු	භාවතාලික	
රුපියල් මිලියන				
බදු ආදායම	1,463,689	1,827,000	1,670,178	2,034,000
ආදායම් බදු	258,857	334,550	274,562	370,000
එකතුකළ අය මත බදු	283,470	380,000	443,760	550,000
නිෂ්පාදන බදු	454,952	579,035	469,500	535,040
ආනයන මත බදු	156,487	165,500	136,501	175,000
අනෙකුත් බදු	309,924	367,915	345,855	403,960
බදු නොවන ආදායම	222,374	183,300	161,353	183,200
මුළු ආදායම	1,686,062	2,010,300	1,831,531	2,217,200
දාදේනි.යෙහි ප්‍රතිගතයක් ලෙස (අ)				
බදු ආදායම	12.3	13.5	12.6	14.3
ආදායම් බදු	2.2	2.5	2.1	2.6
එකතුකළ අය මත බදු	2.4	2.8	3.3	3.9
නිෂ්පාදන බදු	3.8	4.3	3.5	3.8
ආනයන මත බදු	1.3	1.2	1.0	1.2
අනෙකුත් බදු	2.6	2.7	2.6	2.8
බදු නොවන ආදායම	1.9	1.4	1.2	1.3
මුළු ආදායම	14.2	14.9	13.8	15.6

(ආ) ජනලේඛන හා සංඛ්‍යාලේඛන ලෙපාත්‍රේමින්තුව විසින් 2018.03.20  
දින නිකුත් කරන ලද 2016 සැප්තැම්බර් දාදේනි. ඇයකිරීමෙනු මත පදනම වේ.

ආදායම් බදු මිගින් ලද ආදායම දාදේනි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2016 වසර වාර්තා වූ සියයට 2.2 සිට 2017 වසරේ දී සියයට 2.1 දක්වා සුළු වශයෙන් ඇඩු විය. කෙසේ වෙතත්, ආදායම් බදු ආදායම නාමික වශයෙන් පසුගිය වසරේ වාර්තා වූ රුපියල් බිලියන 258.9 සිට 2017 රුපියල් බිලියන 274.6 දක්වා සියයට 6.1 කින් ඉහළ ගියේය. වසර තුළදී ආර්ථික සේවා ගාස්තු මගින් ලද ආදායමේහි සැලකිය යුතු වර්ධනයක් වාර්තා වූ අතර ඒ සඳහා ආර්ථික සේවා ගාස්තු ගෙවීමට යටත් වන අවම සීමාව කාර්තුවකට රුපියල් මිලියන 50.0 සිට කාර්තුවකට රුපියල් මිලියන 12.5 දක්වා ඇඩු කිරීම සහ මෝටර් වාහන ආනයනය කිරීම මත ආර්ථික සේවා ගාස්තු පැනවීම හේතු විය. ඒ අනුව, ආර්ථික සේවා ගාස්තු මගින් ලද ආදායම 2016 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 20.5 සිට 2017 වසරේ දී රුපියල් බිලියන 44.7 දක්වා සියයට 118.6 කින් ඉහළ ගියේය. තවද, ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ආරම්භ කිරීමත් සමඟ බදු අනුකූලතාව ඉහළ යැමෙහි ප්‍රතිඵලයක් ලෙස උපයන විට ගෙවීමේ බදු ආදායමද 2016 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 28.2 සිට 2017 රුපියල් බිලියන 32.9 දක්වා සියයට 16.9 කින් වර්ධනය විය. කෙසේ වෙතත්, සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බදු මගින් ලද ආදායම 2016 වසරේ පැවති රුපියල් බිලියන 154.3 සිට 2017 වසරේදී රුපියල් බිලියන 143.6 දක්වා ඇඩු වූ අතර 2016

වසරේ දෙවන කාර්තුවේ සිට ලාභ ලබන ව්‍යාපාර, ආර්ථික සේවා ගාස්තු ගෙවීමට යටත් කිරීම සහ ආදායම බඳු ගෙවීමේදී ආර්ථික සේවා ගාස්තු ගෙවීම් ඒ සඳහා හිලව් කිරීමට ඉඩ ලබා දීම, මේ සඳහා ප්‍රධාන වගයෙන් හේතු විය. ඒ අතරම, පූජුගිය වසර හා සැපයීමේදී, අයවැය මූල්‍යන කටයුතු සඳහා භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම අඩු වීම සහ පෙර වසරට සාපේක්ෂව පොලී අනුපාතික අඩු වීම නිරෝපණය කෙරෙම්න් රඳවා ගැනීමේ බඳු ආදායම 2016 වසරේ පැවති රුපියල් බිලියන 55.9 සිට 2017 වසරේදී රුපියල් බිලියන 53.3 දක්වා සියයට 4.6 කින් අඩු විය.

2016 වසරේ අග භාගයේදී එකතු කළ අගය මත බඳු පනත සඳහා සිදු කළ සංගේධන සඳහා ප්‍රතිචාර වගයෙන් එකතු කළ අගය මත බඳු ආදායම 2017 වසරේදී සැලිකිය යුතු වර්ධනයක් වාර්තා කළේය. ඒ අනුව, එකතු කළ අගය මත බඳු ආදායම නාමික වගයෙන් මෙන්ම ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙසද ඉහළ ගිය අතර එය, එකතු කළ අගය මත බඳු අනුපාතිකය සියයට 11 සිට සියයට 15 දක්වා ඉහළ නැංවීම, එකතු කළ අගය මත බඳු පනත යටතේ ලබා දී තිබූ ඇතැම් බඳු අත්හැරීම ඉවත් කිරීම මගින් එකතු කළ අගය මත බඳු පදනම පුළුල් කිරීම, එකතු කළ අගය මත බඳු සඳහා උගාපදිංචි සීමාව කාර්තුවකට රුපියල් මිලියන 3.75 සිට රුපියල් මිලියන 3.0 දක්වා අඩු කිරීම සහ ආදායම් කළමනාකරණ තොරතුරු පද්ධතිය ආරම්භ කිරීමන් සමඟ බඳු අනුකූලතාව ඉහළ යැමෙහි ප්‍රතිඵලයක් විය. ඒ අනුව, එකතු කළ අගය මත බඳු ආදායම ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2016 වසරේ පැවති සියයට 2.4 සිට 2017 වසරේදී සියයට 3.3 දක්වා ඉහළ ගිය අතර නාමික වගයෙන්ද රුපියල් බිලියන 443.8 දක්වා සියයට 56.5 කින් ඉහළ ගියේය. දේශීය ආර්ථික කටයුතු මත වූ එකතු කළ අගය මත බඳු ආදායම 2016 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 168.1 සිට 2017 වසරේදී රුපියල් බිලියන 275.4 දක්වා සියයට 63.8 කින් ඉහළ ගියේය. ඒ අතරම, ආනයන මත වූ එකතු කළ අගය මත බඳු ආදායමද රුපියල් බිලියන 168.4 දක්වා වසර තුළදී සියයට 46.0 කින් ඉහළ ගියේය. එකතු කළ අගය මත බඳු ආදායම මුළු බඳු ආදායමේහි ප්‍රතිගතයක් ලෙස 2016 වසරේ පැවති සියයට 19.4 සිට වසර තුළදී සියයට 26.6 දක්වා සැලිකිය යුතු ලෙස ඉහළ ගියේය. එයට අමතරව, එකතු කළ අගය මත බඳු ආදායම මුළු ආදායම වෙත දක්වන දායකත්වයද 2016 වසරේ පැවති සියයට 16.8 සිට 2017 වසරේදී සියයට 24.2 දක්වා ඉහළ ගියේය.

2017 වසරේදී නිෂ්පාදන/සුරා බඳු ආදායම නාමික වගයෙන් ඉහළ ගිය ද, ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස එම බඳු ආදායම අඩු විය. නිෂ්පාදන/සුරා බඳු ආදායම 2017 වසරේදී මුළු බඳු ආදායමට විශාලම තනි

දායකත්වයක් සැපයුවද, නිෂ්පාදන/සුරා බඳු ආදායම මුළු බඳු ආදායමේහි ප්‍රතිගතයක් ලෙස 2016 වසරේ වාර්තා වූ සියයට 31.1 සිට 2017 වසරේදී සියයට 28.1 දක්වා අඩු විය. මද්‍යසාර, සිගරට සහ දුම්කොළ මත වූ සුරා බඳු ආදායම අඩු වීම හමුවේ වුවද, බනිජ තෙල් නිෂ්පාදන සහ මෝටර් වාහන මත වූ නිෂ්පාදන බඳු ආදායම ඉහළ යැමෙන් නිෂ්පාදන බඳු ආදායම නාමික වගයෙන් රුපියල් බිලියන 455.0 සිට රුපියල් බිලියන 469.5 දක්වා සියයට 3.2 කින් වැඩි විය. කෙසේ වෙතත්, නිෂ්පාදන/සුරා බඳු ආදායම ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස පූජුගිය වසරේ පැවති සියයට 3.8 සිට මෙම වසරේදී සියයට 3.5 දක්වා අඩු විය. ඒ අතර, වසර තුළදී බනිජ තෙල් නිෂ්පාදන ආනයන ඉහළ යැමු සහ 2016 වසරේ අග භාගයේදී ඩිසල් සඳහා වූ නිෂ්පාදන බඳු ඉහළ නැවීම පිළිබඳ කෙරෙම්න් බනිජ තෙල් නිෂ්පාදන මත වූ නිෂ්පාදන බඳු ආදායම රුපියල් බිලියන 74.0 දක්වා සියයට 32.8 කින් ඉහළ ගියේය. මූල්‍ය ආයතන විසින් සිදු කරන ගිය ලබාදීම මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වටිනාකම මත ගිය අනුපාත පැනවීම හේතුවෙන් මෝටර් වාහන ආනයන අඩු වුවද, අදාළ නිෂ්පාදන බඳු අනුපාතික ඉහළ යැමු නිසා මෝටර් වාහන මත නිෂ්පාදන බඳු ආදායම 2017 වසරේදී රුපියල් බිලියන 189.7 දක්වා සුළු වගයෙන් ඉහළ ගියේය. කෙසේ වෙතත්, ප්‍රධාන වගයෙන් සැර මද්‍යසාර සහ මෝල්ට් මද්‍යසාර විකුණුම අඩු වීම හේතුවෙන් මත්පැන් මත වූ සුරා බඳු ආදායම 2017 වසරේදී රුපියල් බිලියන 113.7 දක්වා සියයට 5.5 කින් අඩු විය. ප්‍රධාන වගයෙන් සිගරට අලවිය අඩු වීම හේතුවෙන්, 2017 වසරේදී සිගරට සහ දුම්කොළ මත නිෂ්පාදන/සුරා බඳු ආදායම රුපියල් බිලියන 86.0 දක්වා සියයට 3.1 කින් අඩු විය. මද්‍යසාර සහ සිගරට විකුණුම අඩු වීමට ප්‍රධාන වගයෙන් හේතු වූයේ අදාළ නිෂ්පාදන/සුරා බඳු ඉහළ නැංවීම සහ සිගරට සහ මත්පැන් පානය අඩු කිරීම සඳහා රජය විසින් දියත් කරන ලද ප්‍රවාරණ වැඩසටහනයි.

2016 වසර හා සැපයීමේදී, 2017 වසර තුළදී ආනයන බඳු ආදායම අඩු වූ අතර විශේෂ වෙළඳ භාණ්ඩ බඳු ආදායම වැඩි විය. ඒ අනුව, විශේෂයෙන් පෙවුල්, ඩිසල් සහ කිරීපිටි සඳහා බඳු අත්හැරීම ලබා දීම හේතුවෙන් වසර තුළ දී ආනයන බඳු ආදායම නාමික වගයෙන් මෙන්ම ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2016 වසරේ පැවති සියයට 1.3 සිට 2017 වසරේදී සියයට 1.0 දක්වා අඩු වූ අතර එය නාමික වගයෙන් 2017 වසරේ දී රුපියල් බිලියන 136.5 දක්වා සියයට 12.8 කින් අඩු විය. ආනයන බඳු ආදායම, මුළු බඳු ආදායමේහි ප්‍රතිගතයක් ලෙස 2016 වසරේ පැවති සියයට 10.7 සිට 2017 වසරේදී සියයට 8.2 දක්වා අඩු විය. ඒ අතර, ගොවී ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා වෙළඳ ද්‍රව්‍ය කිහිපයක් මත විශේෂ වෙළඳ භාණ්ඩ බඳු

අනුපාතික ඉහළ නැංවීම හේතුවෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බදු නාමික වගයෙන් රුපියල් බිලියන 55.8 සිට රුපියල් බිලියන 71.4 දක්වා සියයට 27.9 කින් සැලකිය යුතු ලෙස වැඩි විය. විශේෂ වෙළඳ භාණ්ඩ බදු ආභායම මුළු බදු ආභායමෙහි ප්‍රතිශතයක් ලෙස පසුගිය වසරේ වාර්තා වූ සියයට 3.8 සිට සියයට 4.3 දක්වා වැඩි විය.

අනෙකුත් සියලු බදුවලින් ලද ආභායම වසර තුළදී මිශ්‍ර කාර්යසාධනයක් පෙන්වේය. ඒ අනුව, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්දට යටත් ඇතුළුම් භාණ්ඩ ආනයන ඉහළ යැමුව ප්‍රතිචාර වගයෙන් වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු ආභායම 2016 වසරේ පැවති රුපියල් බිලියන 88.4 සිට 2017 වසරේදී රුපියල් බිලියන 102.4 දක්වා සියයට 15.2 ක ඉහළ යැමක් වාර්තා කළේය. කෙසේ වෙතත්, භාණ්ඩ ආනයනය කිරීමේදී අභාල වන තීරු බදු තොටුව බදු වරාය ක්‍රමයෙන් ඉවත් කිරීමේ අරමුණින්, 2017 අයවැය සහ 2018 අයවැය මගින් ආනයනික භාණ්ඩ කිහිපයක් මත වූ සෙස් බද්ද ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සෙස් බදු ආභායම 2016 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 61.7 සිට 2017 වසරේදී රුපියල් බිලියන 59.6 දක්වා සියයට 3.5 කින් අඩු විය. ප්‍රධාන වගයෙන් දේශීය ආරක්ෂක කටයුතු මත ජාතිය ගොඩ නැගීමේ බදු ආභායම ඉහළ යැම හේතුවෙන් මෙහි බදු ආභායම නාමික වගයෙන් රුපියල් බිලියන 69.0 දක්වා සියයට 20.2 කින් ඉහළ ගියේය. ඒ අනුව, දේශීය කටයුතු මත වන ජාතිය ගොඩනැගීමේ බදු ආභායම රුපියල් බිලියන 49.7 දක්වා සියයට 27.4 කින් වැඩි වූ අතර ආනයන මත වන ජාතිය ගොඩනැගීමේ බදු ආභායම රුපියල් බිලියන 19.3 දක්වා සියයට 5 කින් ඉහළ ගියේය. දේශීය ආරක්ෂක කටයුතු මත වන ජාතිය ගොඩනැගීමේ බදු ආභායමෙහි වර්ධනයට ප්‍රධාන වගයෙන් හේතු වියේ ඇතුළුම් සේවා මත පනවා තීබූ ජාතිය ගොඩනැගීමේ බදු අන්තර්වැර් 2016 තොටුවැර් මස සිට ඉවත් කිරීමේ. ප්‍රධාන වගයෙන් අන්තර්ජාල සේවා සඳහා අභාල වූ සියයට 10 ක විදුලි සංදේශ බද්ද 2017 සැප්තෝම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීම හේතුවෙන් විදුලි සංදේශ බදු ආභායම 2016 පැවති රුපියල් බිලියන 36.0 සිට රුපියල් බිලියන 33.4 දක්වා සියයට 7.2 කින් අඩු විය.

2017 වසරේදී, බදු තොටුව ආභායම ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස මෙන්ම නාමික වගයෙන්ද අඩු විය. ඒ අනුව, වසර තුළ රජය සතු වාණිජ ව්‍යවසායනෙන් දුරටත් මූල්‍ය කාර්යසාධනය හේතුවෙන් බදු තොටුව ආභායම ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 2016 වසරේ පැවති සියයට 1.9 සිට සියයට 1.2 දක්වා අඩු විය. නාමික වගයෙන්, බදු තොටුව ආභායම 2016 වසරේ පැවති රුපියල් බිලියන 222.4 සිට රුපියල් බිලියන 161.4 දක්වා සියයට 27.4 කින් අඩු විය. 2017 වසරේදී රජය සතු ප්‍රධාන වාණිජ

ව්‍යවසායයන්ගෙන් ලද ලාභ හා ලාභාංග පසුගිය වසරේ වාර්තා වූ රුපියල් බිලියන 108.2 සිට රුපියල් බිලියන 54.0 දක්වා සියයට 50.1 කින් අඩු විය. මේ අතර, 2017 වසර තුළදී කුලී ආදායම රුපියල් බිලියන 4.5 දක්වා සියයට 59.5 කින් අඩු වූ අතර පොලී ආභායම රුපියල් බිලියන 7.4 දක්වා සියයට 53.2 කින් ඉහළ ගියේය. අතුරු දීමනාව සහ විග්‍රාම වැටුපට අයත් තොටුව විශේෂ දීමනාව මූලික වැටුපට එකතු කිරීම හා සමගාමීව 2017 වසර තුළදී සමාජ ආරක්ෂණ දායක මුදල් 2016 වසරේ පැවති රුපියල් බිලියන 18.0 සිට 2017 වසරේදී රුපියල් බිලියන 22.9 දක්වා සියයට 27.1 කින් ඉහළ ගියේය. තවද, ගාස්තු සහ අයතිරීම්වලින් ලද ආභායම 2016 වසරේ පැවති රුපියල් බිලියන 68.4 සිට රුපියල් බිලියන 66.6 දක්වා සුළු වගයෙන් අඩු විය. ඒ අනුව, බදු තොටුව ආභායම මුළු ආභායමෙහි ප්‍රතිශතයක් ලෙස 2016 වසරේ පැවති සියයට 13.2 සිට මෙම වසරේදී සියයට 8.8 දක්වා අඩු විය.

## ප්‍රභාත

බහුපාර්ශ්වීය ආධාරකරුවන්ගෙන් සහ ද්විපාර්ශ්වීය ආධාරකරුවන්ගෙන් ලද මුළු විශේෂීය ප්‍රභාත 2016 වසරේ ලද රුපියල් බිලියන 7.5 සිට මෙම වෙත වසරේදී රුපියල් බිලියන 8.0 දක්වා වැඩි විය. 2016 වසර හා සැසඳීමේදී බහුපාර්ශ්වීය ආධාරකරුවන්ගෙන් ලද ප්‍රභාත 2017 වසරේදී රුපියල් බිලියන 5.5 දක්වා සියයට 6.8 කින් ඉහළ ගියේය. කෙසේ ව්‍යවද, බහුපාර්ශ්වීය ආධාරකරුවන්ගෙන් ලද ප්‍රභාත, මුළු ප්‍රභාතනවල ප්‍රතිශතයක් ලෙස 2017 වසරේදී ද 2016 වසරේ මෙන් සියයට 68 ක පමණ මට්ටමේ තොටුවස්ව පැවතුණි. ඒ අතර, ද්විපාර්ශ්වීය ආධාරකරුවන්ගෙන් ලද ප්‍රභාත 2017 වසරේදී රුපියල් බිලියන 2.6 දක්වා සියයට 7.9 කින් ඉහළ ගියේය. ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA), ලෝක ආභාර වැඩසටහන (WFP) සහ ජපන් රජය වසර තුළදී ප්‍රභාත ලබා දුන් ප්‍රධාන සංවර්ධන ආධාරකරුවන් විය.

## වියදම් සහ ගුද්ධ ණය දීම

ප්‍රනරාවර්තන වියදම් තාරකිකරණය කිරීම සඳහා ගෙන් උත්සාහයන් පිළිබඳ කෙරෙමින් මුළු වියදම් හා ගුද්ධ අය දීම ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 2016 වසරේ පැවති සියයට 19.6 සිට 2017 වසරේදී සියයට 19.4 දක්වා අඩු විය. ඒ අනුව, වසර තුළදී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස ප්‍රනරාවර්තන වියදම් සියයට 14.5 දක්වා අඩු වූ අතර ප්‍රාග්ධන වියදම් හා ගුද්ධ අය දීම සියයට 4.9 දක්වා සුළු වගයෙන් ඉහළ ගියේය. ප්‍රාග්ධන වියදම් සහ රජයේ අය දීම ඇතුළත් වන රාජ්‍ය ආයෝජන 2016 වසරේ පැවති සියයට 5 සිට 2017 වසරේදී සියයට 4.9 දක්වා අඩු විය. මුළු වියදම් සහ


ගුද්ධ ගය දීම්, නාමික වගයෙන් 2016 වසරේ පැවති රුපියල් බිලියන 2,333.9 සිට 2017 වසරේදී රුපියල් බිලියන 2,573.1 දක්වා සියලුට 10.2 කින් ඉහළ ගියේය.

පුනරාවර්තන වියදම්, ද.දේශ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 2016 වසරේ පැවති සියලුට 14.8 සිට 2017 වසරේදී සියලුට 14.5 දක්වා අඩු විය. කෙසේ වෙතත්, නාමික වගයෙන් 2016 වසරේදී රුපියල් බිලියන 1,757.8 ක් ව පැවති පුනරාවර්තන වියදම්, 2017 වසරේදී රුපියල් බිලියන 1,927.7 දක්වා සියලුට 9.7 කින් ඉහළ ගියේය. පුනරාවර්තන වියදම් නාමික වගයෙන් ඉහළ යැමුව ප්‍රධාන වගයෙන් හේතු වුයේ පොලී ගෙවීම් ඉහළ යැමු සහ ආපදාවලදී සහන සැලකීමේ කටයුතු සඳහා වූ වියදමිය. පොලී ගෙවීම් සැලකිය යුතු ලෙස ඉහළ ගියද, වැටුප් හා වෙතන මෙන්ම වර්තන පැවරුම් හා සහනාධාරද ද.දේශ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස පහළ මට්ටමක පැවතිම පුනරාවර්තන වියදම් අඩු විමට හේතු විය.

පොලී ගෙවීම ද.දේශ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 2016 වසරේ පැවති සියලුට 5.1 සිට 2017 වසරේදී සියලුට 5.5 දක්වා වැඩි විය. ප්‍රධාන වගයෙන් භාණ්ඩාගාර බැඳුම්කර සහ නොපියවූ විදේශීය ගය සඳහා වන පොලී ගෙවීම් ඉහළ යැමු හේතුවෙන් පොලී වියදම් නාමික වගයෙන් 2016 වසරේ පැවති රුපියල් බිලියන 610.9 සිට 2017 වසරේදී රුපියල් බිලියන 735.6 දක්වා සියලුට 20.4 කින් ඉහළ ගියේය. දේශීය ගය මත වන පොලී ගෙවීම්, 2016 වසරේ පැවති රුපියල් බිලියන 484.2 සිට 2017 වසරේදී රුපියල් බිලියන 570.6 දක්වා සියලුට 17.9 කින් ඉහළ ගිය අතර එය 2017 වසරේදී මුළු පොලී ගෙවීම්වල ප්‍රතිශතයක් ලෙස සියලුට 77.6 ක් විය. 2016 වසරේදී ඉහළ පොලී අනුපාතික යටතේ සිදු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවල ගුද්ධ නිකුත්

### 6.3 රුප සටහන

#### රාජ්‍ය පුනරාවර්තන වියදම් සංස්කීර්ණ - 2017



### 6.3 සංඛ්‍යා සටහන

#### ඇර්ඩික වර්කිකරණයට අනුව

#### වියදම සහ ගුද්ධ නාය දීම්

දිරෝය	2016	2017		2018 අනුමත අයුත්මෙනු
		අනුමත අයුත්මෙනු	කාචකාලික	
රුපියල් බිලියන				
පුනරාවර්තන වියදම්	1,757,782	1,946,000	1,927,693	2,152,000
භාණ්ඩ හා සේවා වියදම්	746,250	838,336	756,591	862,954
එයින් වැටුප් හා වේතන	576,471	615,000	588,518	630,000
පෙලී ගෙවීම්	610,895	680,087	735,566	820,000
විදේශීය	126,713	123,291	164,942	170,000
දේශීය	484,182	556,796	570,623	650,000
වර්තන පැවරුම් හා සහනාධාර	400,637	427,577	435,536	469,046
එයින් තුවුම් හා සහනාධාර				
ආයතනට	317,153	358,613	350,420	392,632
සමෘද්ධි	40,740	43,950	39,707	43,950
විශාල වැටුප්	171,903	180,830	181,059	197,659
පොලීර සහනාධාර	27,771	36,500	30,361	32,000
අනෙකුත්	76,739	97,333	99,293	119,023
ප්‍රාතිනි වියදම්	577,036	697,780	638,343	746,863
ලුරුන වත්කම් අත්පත් කර ගැනීම්	328,202	502,035	360,333	528,499
ප්‍රාතිනි පැවරුම්	248,834	195,745	278,010	218,364
ආපසු ටෙවීම් අවුකුල පසු නාය දීම්	-934	1,520	7,021	3,336
මුළු වියදම් සහ ගුද්ධ නාය දීම්	2,333,883	2,645,300	2,573,056	2,902,200

#### ද.දේශ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස (ඇ)

පුනරාවර්තන වියදම්	14.8	14.4	14.5	15.2
භාණ්ඩ හා සේවා වියදම්	6.3	6.2	5.7	6.1
එයින් වැටුප් හා වේතන	4.8	4.6	4.4	4.4
පෙලී ගෙවීම්	5.1	5.0	5.5	5.8
විදේශීය	1.1	0.9	1.2	1.2
දේශීය	4.1	4.1	4.3	4.6
වර්තන පැවරුම් හා සහනාධාර	3.4	3.2	3.3	3.3
එයින් තුවුම් හා සහනාධාර				
ආයතනට	2.7	2.7	2.6	2.8
සමෘද්ධි	0.3	0.3	0.3	0.3
විශාල වැටුප්	1.4	1.3	1.4	1.4
පොලීර සහනාධාර	0.2	0.3	0.2	0.2
අනෙකුත්	0.6	0.7	0.7	0.8
ප්‍රාතිනි වියදම්	4.8	5.2	4.8	5.3
ලුරුන වත්කම් අත්පත් කර ගැනීම්	2.8	3.7	2.7	3.7
ප්‍රාතිනි පැවරුම්	2.1	1.4	2.1	1.5
ආපසු ටෙවීම් අවුකුල පසු නාය දීම්	...	...	0.1	...
මුළු වියදම් සහ ගුද්ධ නාය දීම්	19.6	19.6	19.4	20.4

(අ) රාජ්‍යාධ්‍ය හා සංඛ්‍යාධ්‍ය වෙත පැවතු තුවුම් සියලු විසින් 2018.03.20 දින

මූලය: මුදල හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

දෙපාර්තමේන්තු මත පදනම් වේ.

කිරීම් ඉහළ යැමු හේතුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර මත වන පොලී වියදම් රුපියල් බිලියන 438.2 දක්වා සියලුට 22.8 කින් ඉහළ ගියේය. භාණ්ඩාගාර බැල්පත් මත වන පොලී ගෙවීම්, 2016 වසරේ පැවති රුපියල් බිලියන 78.8 සිට 2017 වසරේදී රුපියල් බිලියන 81.3 දක්වා සියලුට 3.2 කින් සුළු වගයෙන් ඉහළ ගියේය. මෙයට අමතරව, 2017 වසරේදී ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ රුපියල් බිලියන 33.8 ක් සහ රුපියල් බිලියන 2.9 ක් විය. විදේශීය ගය මත වන පොලී ගෙවීම් පිළිවෙළින් රුපියල් බිලියන 33.8 ක් සහ රුපියල් බිලියන 2.9 ක් විය. විදේශීය ගය මත වන පොලී වියදම් 2016 වසරේ

පැවති රුපියල් බිලියන 126.7 සිට 2017 වසරේදී රුපියල් බිලියන 164.9 දක්වා සියයට 30.2 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර මැතකාලීනව විදේශීය ණය ප්‍රමාණය ඉහළ යැම, විශේෂයෙන්ම, ජාත්‍යන්තර ස්වේච්ඡන්ව බැඳුම්කරද ඇතුළුව නොපියවූ වාණිජ අය ප්‍රමාණය ඉහළ යැම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. 2017 වසරේදී දා පොලී ගෙවීම් අධික්වල විශාලතම තනි ප්‍රතිඵලනය වියදීම් අධිකමය වූ අතර එය මූල්‍ය ප්‍රතිඵලනය වියදීම් සියයට 38.2 ක් සහ රඟයේ ආදායමෙන් සියයට 40.2 ක් විය.


භාණ්ඩ හා සේවා මත වන වියදීම ද.දේ.නි.යෙහි ප්‍රතිඵලයක් ලෙස 2016 වසර පැවති සියයට 6.3 සිට 2017 වසරේදී සියයට 5.7 දක්වා අඩු විය. කෙසේ වෙතත්, භාණ්ඩ හා සේවා මත වන වියදීම නාමික වශයෙන් 2016 වසරේ පැවති රුපියල් බිලියන 746.3 සිට රුපියල් බිලියන 756.6 දක්වා සියයට 1.4 කින් වැඩි විය. මෙම අංගයේ විශාලතම වියදීම් අධිකමය වන වැටුප් සහ වෙතන නාමික වශයෙන් රුපියල් බිලියන 588.5 දක්වා සියයට 2.1 කින් ඉහළ ගිය ද, ද.දේ.නි.යෙහි ප්‍රතිඵලයක් ලෙස 2016 වසරේ පැවති සියයට 4.8 සිට 2017 වසරේදී සියයට 4.4 දක්වා අඩු විය. ආරක්ෂක සේවා සඳහා වන වැටුප් හා වෙතන ඇතුළුව මධ්‍යම රජයේ සේවකයන්ගේ වැටුප් හා වෙතන රුපියල් බිලියන 438.8 දක්වා සියයට 1.4 කින් ඉහළ ගිය අතර පළාත් සභාවල සේවකයන්ගේ වැටුප් සහ වෙතන සඳහා වන මධ්‍යම රජයේ දායකත්වය වසර තුළදී රුපියල් බිලියන 149.7 දක්වා සියයට 4.2 කින් ඉහළ ගියේය. රාජ්‍ය අංගයේ සේවකයන් සඳහා තව වැටුප් ව්‍යුහයක් 2016 ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීම් සමඟ අන්තර් දීමනාව අධ්‍යාපන මූලික වැටුපට පරිවර්තනය කරනු ලැබීම එයට ප්‍රධාන වශයෙන් හේතු විය. වැටුප් සහ වෙතන, ප්‍රතිඵලනය වියදීම් දෙවන විශාලතම අධිකමය බවට තවදුරටත් පැවති අතර එය ප්‍රතිඵලනය වියදීම් ප්‍රතිඵලයක් ලෙස 2016 වසරේ පැවති සියයට 32.8 සිට 2017 වසරේදී සියයට 30.5 දක්වා සුළු වශයෙන් අඩු විය. තවද, අනෙකුත් භාණ්ඩ හා සේවා මත වන වියදීම ද.දේ.නි.යෙහි ප්‍රතිඵලයක් ලෙස 2016 වසරේ පැවති සියයට 1.4 සිට 2017 වසරේදී සියයට 1.3 දක්වා සුළු වශයෙන් අඩු විය. එසේම, අනෙකුත් භාණ්ඩ හා සේවා මත වන වියදීම නාමික වශයෙන් 2017 වසරේදී රුපියල් බිලියන 168.1 දක්වා සියයට 1 කින් අඩු විය.

මූල්‍ය වර්තන පැවරුම් සහ සහනාධාර ද.දේ.නි.යෙහි ප්‍රතිඵලයක් ලෙස 2016 වසරේ පැවති සියයට 3.4 සිට 2017 වසරේදී සියයට 3.3 දක්වා අඩු වූ අතර රාජ්‍ය සංස්ථා සහ කටුම් අංගය වෙත කරන ලද වර්තන පැවරුම් අඩු වීම ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. කෙසේ වෙතත්, වර්තන පැවරුම් සහ සහනාධාර නාමික වශයෙන් 2016 වසරේ පැවති රුපියල් බිලියන

400.6 හා සැසදීමේදී 2017 වසරේදී රුපියල් බිලියන 435.5 දක්වා සියයට 8.7 කින් වැඩි විය. මෙය කටුම් අංගය මෙන්ම රාජ්‍ය ආයතන වෙතද කරන ලද වර්තන පැවරුම් ඉහළ යැමේ ඒකාබද්ධ ප්‍රතිඵලයකි. 2017 වසරේදී කටුම් සහ අනෙකුත් අංශ වෙත කරන ලද වර්තන පැවරුම්, මූල්‍ය වර්තන පැවරුම්වල ප්‍රතිඵලයක් ලෙස සියයට 80.5 ක් වූ අතර රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සංස්ථා වෙත කරන ලද වර්තන පැවරුම් මූල්‍ය වර්තන පැවරුම්වලින් පිළිවෙළින් සියයට 12.5 ක් සහ සියයට 7.1 ක් විය.

විශාල වැටුප් ගෙවීම් ඇතුළුව කටුම් වෙත කරන ලද වර්තන පැවරුම් ද.දේ.නි.යෙහි ප්‍රතිඵලයක් ලෙස 2016 වසරේ පැවති සියයට 2.7 සිට 2017 වසරේදී සියයට 2.6 දක්වා සුළු වශයෙන් පහළ ගියේය. කෙසේ වෙතත්, කටුම් අංගය වෙත කරන ලද වර්තන පැවරුම් නාමික වශයෙන් 2016 වසරේ පැවති රුපියල් බිලියන 317.2 සිට 2017 වසරේදී රුපියල් බිලියන 350.4 දක්වා සියයට 10.5 කින් වැඩි විය. කටුම් අංගය වෙත කරන පැවරුම් පැවතින් ප්‍රතිඵලය වන විශාල වැටුප් ගෙවීම් 2017 වසරේදී රුපියල් බිලියන 181.1 දක්වා සියයට 5.3 කින් ඉහළ ගිය අතර වසර තුළදී විශාල විශාල සංඛ්‍යාව 600,752 දක්වා 21,338 කින් වැඩි වීම එයට හේතු විය. කෙසේ වෙතත්, සමඟදී වැඩසටහන සඳහා වන වියදීම පෙර වසරේ පැවති රුපියල් බිලියන 40.7 සිට රුපියල් බිලියන 39.7 දක්වා සියයට 2.5 කින් සුළු වශයෙන් අඩු විය. මෙයට අමතරව, ආධාරිත රෝටිරුවන් සඳහා වූ සුභස්ථාන වැඩසටහන් සඳහා අදාළ වියදීම් 2016 වසරේ පැවති රුපියල් බිලියන 26.7 සිට 2017 වසරේදී රුපියල් බිලියන 27.8 දක්වා සියයට 4.2 කින් ඉහළ ගියේය. පාසල් නිල ඇදුම්, පෙළ පොත් සැපයීම සහ පාසල් සිසුන් සඳහා

#### 6.4 රෘප සටහන කාර්යයන් අනුව වියදීම් වර්ගීකරණය - 2017



## 6.4 සංඛ්‍යා සටහන

## කාර්යාලය අනුව වියදම් වර්ගීකරණය

සිරුත්‍ය	2016	2017		2018 අනුමත සංඛ්‍යා
		අනුමත සංඛ්‍යා	ජාවහලික සංඛ්‍යා	
රුපියල් මිලියන				
ප්‍රත්‍රාවර්තන වියදම්	1,757,782	1,946,000	1,927,693	2,152,000
සාමාන්‍ය පොදු සේවා	408,176	464,881	424,975	484,732
සිවිල් පරිපාලනය	104,519	154,085	113,175	153,432
ආරක්ෂක කටයුතු	224,315	231,081	228,013	239,091
පොදු නීතිය හා ආරක්ෂාව	79,343	79,715	83,787	92,209
සමාජ සේවා	607,626	620,903	640,368	709,535
අධ්‍යාපනය	179,319	175,097	187,628	205,049
සෞඛ්‍යය	155,402	152,860	161,312	180,977
සූබන්ධිතය	251,490	264,585	264,510	303,369
ප්‍රකාශනය	21,415	28,361	26,919	20,139
අර්ථීක සේවා	129,435	131,054	126,310	132,288
කාලීකර්මය සහ වාර්තාව	63,787	73,989	71,460	71,997
බලකෙන සහ රුප සම්පාදන	1,334	2,940	1,478	1,589
ප්‍රවාහන සහ සන්නිවේදනය	48,959	33,856	34,657	41,729
වෙනත්	15,354	20,269	18,715	16,973
අනෙකුත්	612,544	729,161	736,040	825,445
එසින් පොදු ගෙවීම්	610,895	680,087	735,566	820,000
ප්‍රායිතන වියදම් සහ තුම්	594,013	708,300	657,386	761,000
සාමාන්‍ය පොදු සේවා	50,504	86,087	46,348	55,853
සිවිල් පරිපාලනය	46,128	74,539	41,362	47,445
පොදු නීතිය හා ආරක්ෂාව	4,376	11,548	4,986	8,408
සමාජ සේවා	117,297	183,170	135,306	207,371
අධ්‍යාපනය	58,971	90,873	69,752	105,707
සෞඛ්‍යය	30,747	46,843	35,509	52,867
නිවාස	7,152	9,263	9,553	24,006
ප්‍රකාශනය	20,426	36,191	20,493	24,791
අර්ථීක සේවා	424,021	437,428	474,118	494,333
කාලීකර්මය සහ වාර්තාව	68,990	79,121	66,663	77,550
බලකෙන සහ රුප සම්පාදන	48,840	32,685	54,872	49,204
ප්‍රවාහන සහ සන්නිවේදනය	200,478	165,827	228,847	176,199
වෙනත්	105,713	159,795	123,736	191,380
අනෙකුත්	2,191	1,615	1,614	3,443
මුළු වියදම් සහ තුම්	2,351,795	2,654,300	2,585,079	2,913,000
දී.දේ.නි.යෙහි ප්‍රතිනියක් ලෙස (අ)				
සාමාන්‍ය පොදු සේවා	3.9	4.1	3.5	3.8
සමාජ සේවා	6.1	6.0	5.8	6.5
අර්ථීක සේවා	4.6	4.2	4.5	4.4
අනෙකුත්	5.2	5.4	5.6	5.8
එසින් පොදු ගෙවීම්	5.1	5.0	5.5	5.8
මුළු වියදම් හා තුම්	19.8	19.7	19.5	20.5
මූලය: මූදල හා ජනමාධ්‍ය අමාත්‍යාංශය				
(අ) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018.03.20 දින නිකුත් කරන ලද 2016 සංඛ්‍යාව දී.දේ.නි.යෙහි මත පදනම් වේ.				

වන පෝෂණ වැඩසටහන 2017 වසරේදී කුටුම්භ අංශය වෙත ලබා දුන් අනෙකුත් ප්‍රධාන සහනාධාර විය. මේ අතර, පොහොර සහනාධාරය සඳහා වන වියදම් 2016 වසරේ පැවති රුපියල් බිලියන 27.8 සිට 2017 වසරේදී රුපියල් බිලියන 30.4 දික්වා සියයට 9.3 කින් වැඩි විය. තවද, ආපදාවලදී සහන සැලසීම සඳහා කියාත්මක කරනු ලබන ක්‍රියාමාර්ග සඳහා වන ප්‍රත්‍රාවර්තන

වියදම් දී.දේ.නි.යෙහි ප්‍රතිනියක් ලෙස සියයට 0.1 ක් පමණ විය.

2017 වසර තුළදී රාජ්‍ය ආයතන වෙත කරන ලද පැවතුම් දී.දේ.නි.යෙහි ප්‍රතිනියක් ලෙස පසුගිය වසරේ මෙන්ම සියයට 0.4 ක් ලෙස නොවෙනස්ව පැවති අතර රාජ්‍ය සංස්ථා සේවා වෙත කරන ලද වර්තන පැවතුම් සියයට 0.2 දික්වා සුළු වශයෙන් අඩු විය. කෙසේ වෙතත්, වසර තුළදී නාමික වශයෙන් රාජ්‍ය ආයතන වෙත සිදු කරන ලද වර්තන පැවතුම් පැවතුම් ඉහළ ගිය අතර රාජ්‍ය සංස්ථා වෙත කරන ලද වර්තන පැවතුම් පැවතුම් ඉහළ ගිය ඇත්තුවෙන් වසර තුළදී රාජ්‍ය ආයතන වෙත කරන ලද වර්තන පැවතුම් රුපියල් බිලියන 54.4 දික්වා සියයට 8.2 කින් ඉහළ ගියේය. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙහි සහ තැපැල් දෙපාර්තමේන්තුවෙහි මෙහෙයුම් අලාභ ආවරණය කිරීම සඳහා ලබා දුන් වර්තන පැවතුම් සුළු වශයෙන් ඉහළ ගියද, රාජ්‍ය සංස්ථාවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට රුපියල් විසින් දරන ලද උත්සාහයන් පිළිබඳ කෙරෙමින් රාජ්‍ය සංස්ථා වෙත කරන ලද වර්තන පැවතුම් රුපියල් බිලියන 30.7 දික්වා සියයට 7.5 කින් අඩු විය.

පවත්නා සීමින රාජ්‍ය මූල්‍ය අවකාශය මධ්‍යයෙහි, ප්‍රායිතන වියදම් හා ගුද්ධ තුය දීම් දී.දේ.නි.යෙහි ප්‍රතිනියක් ලෙස 2016 වසරේ පැවති සියයට 4.8 සිට 2017 වසරේදී සියයට 4.9 දික්වා සුළු වශයෙන් වැඩි විය. කෙසේ වෙතත්, ප්‍රායිතන වියදම් සහ ගුද්ධ තුය දීම් නාමික වශයෙන් පසුගිය වසරේ පැවති රුපියල් බිලියන 576.1 හා සැසැලිමේදී රුපියල් බිලියන 645.4 දික්වා සියයට 12 කින් ඉහළ ගියේය. මේ අතර, රුපියල් ප්‍රායිතන වියදම් සහ තුය දීම් ඇතුළත් රාජ්‍ය ආයෝජන දී.දේ.නි.යෙහි ප්‍රතිනියක් ලෙස පසුරු පැවති සියයට 5 සිට සියයට 4.9 දික්වා අඩු විය. රාජ්‍ය ආයෝජන නාමික වශයෙන් 2016 වසරේ පැවති රුපියල් බිලියන 594.0 හා සැසැලිමේදී 2017 වසරේදී රුපියල් බිලියන 657.4 දික්වා සියයට 10.7 කින් ඉහළ ගියේය. ප්‍රායිතන වත්කම් අන්පත් කර ගැනීම සහ සේවාවර වත්කම් ඉදිකිරීම හා සංවර්ධනය කිරීම ඇතුළුව අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු විසින් මුර්ත වත්කම් අන්පත් කර ගැනීම සඳහා සිදු කළ වියදම් 2016 වසරේ පැවති රුපියල් බිලියන 328.2 සිට 2017 වසරේදී රුපියල් බිලියන 360.3 දික්වා සියයට 9.8 කින් ඉහළ ගියේය. ප්‍රායිතන පැවතුම් රුපියල් බිලියන 278.0 දික්වා සියයට 11.7 කින් ඉහළ ගිය අතර, රාජ්‍ය ආයතන වෙත කරන ලද ප්‍රායිතන පැවතුම් සියයට 16.7 කින් ඉහළ ගිය එයට හේතු විය. මේ අතර, රාජ්‍ය සංස්ථාවලට සහ ලබා දීම 2016 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 17.0 සිට 2017 වසරේදී රුපියල් බිලියන 19.0 දික්වා සියයට 12.2 කින් ඉහළ ගියේය.

වසර තුළදී රජය විසින් ආර්ථික සහ සමාජ සේවා සඳහා අධ්‍යෙක්වන ආයෝජන සිදු කරන ලදී. ඒ අනුව, 2017 වසර තුළදී ආර්ථික සහ සමාජයේ සේවාවන්හි සිදු කරන ලද රාජ්‍ය ආයෝජන පිළිබඳින් රැඹියල් බිලියන 474.1 ක් සහ රැඹියල් බිලියන 135.3 ක් විය. ආර්ථික සේවා සඳහා සිදු කරන ලද ආයෝජන ප්‍රධාන වගයෙන් රටේ ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම සඳහා යොමු වූ අතර සමාජ සේවා සඳහා සිදු කරන ලද ආයෝජන ප්‍රධාන වගයෙන් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා යොමු විය. ඒ අනුව, රටේ මහාමාරිග සංවර්ධනය කිරීම සඳහා සැලකිය යුතු අයෝජන ප්‍රමාණයක් සිදු කරන ලදී. තවද, “ප්‍රගම පාසල භොඳම පාසල” වැඩසටහන යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් ඉහළ නැවත ලද අතර ගාවතුර සහ තායැලුම් මගින් භානියට පන් වූ පාසල් ප්‍රතිස්ථාපනය කරන ලදී. මේ අතර, සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මක බව ඉහළ තැබුම් සඳහා සෞඛ්‍ය අංශය සඳහා වන රාජ්‍ය ආයෝජන ප්‍රධාන වගයෙන්, වාවුටු සංකීර්ණ ඉදිකිරීම හා වැඩිදියුණු කිරීම, වකුගත් රෝගීන් සඳහා රුධිර කාන්දු පෙරණ මධ්‍යස්ථාන පිහිටුවීම, නවීන මාශය විද්‍යාගාර පිහිටුවීම සහ ප්‍රහුණු පාසල් සංවර්ධනය කිරීම සඳහා යොදවන ලදී.

### ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ගේෂයන්


2017 වසර තුළදී පොලී නොවන වියදම් අඩු විම පිළිබඳූ කෙරෙමින් ප්‍රාථමික ගිණුමේ ගේෂය අතිරික්තයක් වාර්තා කළද සමස්ත ආදායමේ අඩු විම හේතුවෙන් අයවැය තිගය සහ වර්තන ගිණුමේ තිගය පූළු වගයෙන් වැඩි විය. ඒ අනුව, අයවැය මෙහෙයුම් කටයුතු මගින් වැඩිදියුණු වූ වියදම් කළමනාකරණය පිළිබඳූ කෙරෙමින් පොලී ගෙවීම ඇතුළත් නොවන ප්‍රාථමික ගිණුමේ ගේෂය 2016 වසරේ පැවති රැඹියල් බිලියන 29.4 ක හිගයට සාපේක්ෂව 2017 වසරේදී රැඹියල් බිලියන 2.1 ක අතිරික්තයක් වාර්තා කළේය. රජයේ වියදම් සහ ගුද්ධ ණය දීම අඩු වුවද, රාජ්‍ය ආදායම ද.දේ.නි.යෙහි ප්‍රතිකතයක් ලෙස 2016 වසරේ පැවති සියයට 14.2 සිට 2017 වසරේදී සියයට 13.8 දක්වා අඩු විම, සමස්ත අයවැය තිගය ද.දේ.නි.යෙහි ප්‍රතිකතයක් ලෙස පෙර වසරේ පැවති සියයට 5.4 සිට 2017 වසරේදී සියයට 5.5 දක්වා වැඩිවීමට හේතුවිය. මෙයට සමගාමීව, රජයේනිර්-ඉතුරුම් පිළිබඳූ කෙරෙන වර්තන ගිණුමේ තිගයද ද.දේ.නි.යෙහි ප්‍රතිකතයක් ලෙස පෙර වසරේ පැවති සියයට 0.6 සිට 2017 වසරේදී සියයට 0.7 දක්වා වැඩි විය.

### අයවැය තිගය මූල්‍යනය

2017 වසරේදී අයවැය තිගය මූල්‍යනය කිරීම සඳහා ප්‍රධාන වගයෙන් විද්ධිය මූල්‍ය යොදා ගන්නා ලදී. ඒ අනුව, විද්ධිය මූල්‍ය මගින් සිදු කළ මූල්‍යනය, ද.දේ.නි.යෙහි ප්‍රතිකතයක් ලෙස පෙර වසරේ පැවති සියයට 2.5 ව සාපේක්ෂව 2017

### 6.5 රෘප සටහන

අයවැය තිගය මූල්‍යනය  
(ද.දේ.නි.යෙහි ප්‍රතිකතයක් ලෙස)



මූල්‍යනය: මූල්‍ය හා ජනමාධ්‍ය අම්තනායය හි ලෙස මහ බැංකුව

වසරේදී සියයට 3.3 ක් විය. සමස්ත අයවැය තිගයෙන් විද්ධිය මූල්‍ය මගින් සිදු කළ මූල්‍යනය 2016 වසරේ පැවති සියයට 61.2 (රැඹියල් බිලියන 391.9) ව සාපේක්ෂව 2017 වසරේදී සියයට 59.9 (රැඹියල් බිලියන 439.2) ක් විය. ඒ අනුව, සමස්ත අයවැය තිගයෙන් දේශීය මූල්‍ය මගින් සිදු කළ මූල්‍යනය 2017 වසරේදී සියයට 40.1 (රැඹියල් බිලියන 294.3) ක් දක්වා වැඩි වූ අතර ද.දේ.නි.යෙහි ප්‍රතිකතයක් ලෙස දේශීය මූල්‍යනය 2016 වසරේ පැවති සියයට 2.1 සිට 2017 වසරේදී සියයට 2.2 දක්වා වැඩි විය.

### 6.5 සංඛ්‍යා සටහන

දේශීය ණය ගැනීමේ මූල්‍ය

යිරිය	රැඹියල් බිලියන			
	2014	2015	2016	2017 (රු)
යිරිය උපකරණ අනුව	378.7	592.7	248.4	294.3
භාණ්ඩාගාර බලුම්කර (ඇ)	369.1	442.6	349.8	109.1
භාණ්ඩාගාර බිලුපත් (ඇ)	26.1	-26.4	98.5	-81.7
රුපියල් අය	-	-31.4	-	-
ශ්‍රී ලංකා සංවර්ධන බලුම්කර	21.0	223.0	-120.5	53.3
මහ බැංකු නාවකාලික				
අත්තිකාරම	34.7	7.2	-67.8	116.5
අනෙකුත් (ඇ)	-72.2	-22.3	-11.5	97.0
ආයතන අනුව	378.7	592.7	248.4	294.3
බැංකු	126.9	291.8	140.0	187.7
බැංකු නොවන (ඇ)	251.8	300.9	108.5	106.5

මූල්‍යනය: මූල්‍ය හා ජනමාධ්‍ය අම්තනායය හි ලෙස මහ බැංකුව

(ඇ) නාවකාලික

(ඇ) විද්ධිය ආයෝජනයේ වෙත නිකුත් කරන ලද භාණ්ඩාගාර බලුම්කර සහ 2014 සහ 2015 වසර වල දී රජය සඟ වාණිජ ව්‍යාවසායයන් ප්‍රතිවුෂ්‍යතාව කිරීම සඳහා ලබා ගන්නා ලද අරුම්ලදී ඇතුළත් නොවේ.


(ඇ) විද්ධිය ආයෝජනයේ වෙත නිකුත් කරන ලද භාණ්ඩාගාර බිලුපත් වට්නාම ඇතුළත් නොවේ.

(ඇ) 2017 වසරේදී පැවති පැවති පැවති පැවති සියයට 0.6 සිට 2017 වසරේදී සියයට 0.7 දක්වා වැඩි විය.

6

2017 වසරේදී විදේශීය මූල්‍යනය වැඩි වීමට ජාත්‍යන්තර ස්ථෙලෝරින්ට බැඳුම්කර තිබුණුව සහ විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම ප්‍රධාන වශයෙන් හේතු විය. ඒ අනුව, විදේශීය මූලාගු මගින් අයවැය හිගය මූල්‍යනය කිරීම 2016 වසරේ පැවති රුපියල් බිලියන 391.9 ට හේතු සමස්ත අයවැය හිගයෙන් සියයට 61.2 ට සාපේක්ෂව, 2017 වසරේදී, රුපියල් බිලියන 439.2 දක්වා හේතු සමස්ත අයවැය හිගයෙන් සියයට 59.9 දක්වා වැඩි විය. ගුද්ධ විදේශීය මූල්‍යනයේ සංයුතිය, රුපියල් බිලියන 228.5 (ඒ.ඡ. බොලර් බිලියන 1.5) ක ජාත්‍යන්තර ස්ථෙලෝරින්ට බැඳුම්කර, රුපියල් බිලියන 152.7 (ඒ.ඡ. බොලර් බිලියන 1.0) ක විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම, රුපියල් බිලියන 43.7 ක භාණ්ඩාගාර බැඳුම්කරවල විදේශීය ආයෝජන, රුපියල් බිලියන 13.6 ක භාණ්ඩාගාර බිල්පත්වල විදේශීය ආයෝජනය සහ රුපියල් මිලියන 779.0 ක විදේශීය ව්‍යාපෘතිවල ගුද්ධ යෙයවලින් සමන්විත විය. 2017 වසරේදී විදේශීය ව්‍යාපෘතිවලින් ලබා ගත්තා ලද ණය ප්‍රමාණය රුපියල් බිලියන 220.1 ක් වූ අතර එම යෙයවලට අඟුලට සිදු කළ ආපසු ගෙවීම ප්‍රමාණය රුපියල් බිලියන 219.4 ක් විය. 2017 වසරේ විදේශීය ව්‍යාපෘති මූල්‍යනයේදී වින අපනයන-ආනයන බැංකුව (එක්සිම බැංකුව), ජාත්‍යන්තර සංවර්ධන සංගමය, ජපාන රජය සහ ආසියානු සංවර්ධන බැංකුව ප්‍රධාන මූලාගු විය.

2017 වසරේ දේශීය මූලාගු මගින් අයවැය හිගය මූල්‍යනයේ දී, රජය වැඩි වශයෙන් දේශීය බැංකු මූලාගු මගින් නෙය ලබාගත් අතර බැංකු නොවන අංශයේ දායකත්වය අඩුවිය. ඒ අනුව, බැංකු අංශයෙන් නෙය ලබා ගැනීම ගුද්ධ දේශීය මූල්‍යනයේ ප්‍රතිශතයක් ලෙස 2016 වසරේ පැවති සියයට 56.3 (රුපියල් බිලියන 140.0) ට සාපේක්ෂව 2017 වසරේදී සියයට 63.8 (රුපියල් බිලියන 187.7) ක් විය. මෙම වැඩි වීමට හේතු වූයේ 2016 වසරේදී රුපියල් බිලියන 43.1 ක ගුද්ධ නෙය ආපසු ගෙවීමක් ලෙස පැවති වාණිජ බැංකු මගින් සිදු කළ මූල්‍යනය 2017 වසරේදී රුපියල් බිලියන 375.7 ක ගුද්ධ නෙය ගැනීමක් දක්වා සැලැකිය යුතු ලෙස වැඩි වීමයි. වාණිජ බැංකු මගින් සිදුකළ මූල්‍යනය වැඩි වීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ භාණ්ඩාගාර බිල්පත් හරහා වාණිජ බැංකු මගින් සිදු කළ මූල්‍යනය රුපියල් බිලියන 200.9 දක්වා වැඩි වීම සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර රුපියල් බිලියන 53.3 දක්වා වැඩි වීමයි. කෙසේ වූවද, මහ බැංකුව මගින් සිදු කළ මූල්‍යනය රුපියල් බිලියන 187.9 ක නෙය ආපසු ගෙවීමක් ලෙස වාර්තාව වීම හේතුවෙන් රජයේ දේශීය මූල්‍යනය මන වාණිජ බැංකු මගින් සිදු කළ මූල්‍යනයේ බලපැම යම් ප්‍රමාණයකින් අඩු විය. මහ බැංකුව මගින් සිදු කළ මූල්‍යනය අඩු වීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ මහ බැංකුව මිලදී ගෙන තිබූ රුපියල් බිලියන 304.5 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය පරිණත වීමයි. මේ



අතර, බැංකු නොවන අංශය මගින් සිදු කළ මූල්‍යනය 2016 වසරේදී පැවති රුපියල් බිලියන 108.5 සිට 2017 වසරේදී රුපියල් බිලියන 61.8 දක්වා අඩු විය.

2017 වසර තුළදී, නෙය උපකරණ මාර්ගයෙන් සිදු කළ රජයේ ගුද්ධ නෙය ගැනීම තවදුරටත් අඩු වූවද, නෙය උපකරණ හරහා නොවන නෙය ගැනීම සැලකිය යුතු ලෙස වැඩි විය. ඒ අනුව, දේශීය නෙය උපකරණ මාර්ගයෙන් නෙය ගැනීම 2016 වසරේ පැවති රුපියල් බිලියන 327.8 සිට 2017 වසරේදී රුපියල් බිලියන 80.8 දක්වා අඩු වූ අතර, ප්‍රධාන වශයෙන් මහ බැංකු තාවකාලික අත්තිකාරම් සහ වාණිජ බැංකු අයිරා මගින් නෙය ගැනීම වැඩි වීම හේතුවෙන්, උපකරණ නොවන මාර්ගවලින් නෙය ගැනීම, 2016 වසරේ පැවති රුපියල් බිලියන 79.4 ක නෙය ආපසු ගෙවීමට සාපේක්ෂව 2017 වසරේදී රුපියල් බිලියන 213.5 දක්වා වැඩි විය. භාණ්ඩාගාර බැඳුම්කර මගින් සිදු කළ නෙය ගැනීම 2016 වසරේ පැවති රුපියල් බිලියන 349.8 සිට රුපියල් බිලියන 109.1 දක්වා අඩු විය. මේ අතර, භාණ්ඩාගාර බිල්පත් මගින් නෙය ගැනීම 2016 වසරේදී පැවති රුපියල් බිලියන 98.5 ක ගුද්ධ නෙය ගැනීමට සාපේක්ෂව 2017 වසරේදී රුපියල් බිලියන 81.7 ක ගුද්ධ නෙය ආපසු ගෙවීමක් ලෙස වාර්තාව විය. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මගින් ගුද්ධ නෙය ගැනීම 2016 වසරේ පැවති රුපියල් බිලියන 120.5 ක නෙය ආපසු ගෙවීමට සාපේක්ෂව රුපියල් බිලියන 53.3 ක් විය.

2017 වසරේදී, විදේශීය ව්‍යාපෘති මූදලින් ලබා ගත් දේශීය නෙය ප්‍රමාණය වැඩි වීම ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ අක්වරු බැංකු ඒකක මගින් ලබා ගත් නෙය ප්‍රමාණය ඉහළ යැම හේතු විය. ඒ අනුව, 2017 වසරේදී ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මගින් ගුද්ධ නෙය ගැනීම රුපියල් බිලියන 53.3 දක්වා වැඩි විය.

අතර අක්වෙරල බැංකු එකක මගින් ගුද්ධ තේ ගැනීම රුපියල් බිලියන 33.3 දක්වා තුන් ගුණයකටත් වහා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගියෙය. ශ්‍රී ලංකා සවර්ධන බැඳුම්කර මාරුගයෙන් ලබා ගත් තේ ගුද්ධ යැමෙට හේතු වූයේ රුපියල් බිලියන 338.5 (එ.ඡ. බොලර් බිලියන 2.2) ක දළ තේ ගැනීම සහ රුපියල් බිලියන 285.2 (එ.ඡ. බොලර් බිලියන 1.9) ක දළ තේ ගැනීම අතර පරතරයයි. 2017 වසර තුළදී වේදේශීය ව්‍යවහාර මුදලින් ලබා ගත් ගුද්ධ දේශීය තේ ප්‍රමාණය 2016 වසරේ පැවති රුපියල් බිලියන 112.9 ක ගුද්ධ තේ ගැනීම ආපසු ගෙවීමට සාපේක්ෂව රුපියල් බිලියන 86.6 ක අගයක් ගත් අතර රුපියල්වලින් වටිනාකම තක්සේරු කරන ලද ගුද්ධ දේශීය මූල්‍යනය 2016 වසරේ පැවති රුපියල් බිලියන 361.3 ව සාපේක්ෂව රුපියල් බිලියන 207.7 ක් විය.


#### 6.4 රාජ්‍ය තේ සහ තේ සේවාකරණ ගෙවීම්

##### මධ්‍යම රුපියල් තේ

මධ්‍යම රුපියල් තේ ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2016 වසර පැවති සියයට 78.8 සිට 2017 වසර අවසානයට පැවති සියයට 77.6 දක්වා අඩු විය. තේ ප්‍රමාණයේ නාමික වැඩි වීමට සාපේක්ෂව ද.දේ.නි.යෙහි නාමික වැඩි වීම ඉහළ අගයක් ගැනීම 2017 වසරේද ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් වශයෙන් තේ ප්‍රමාණය අඩු වීමට හේතු විය. කෙසේ වුවද, නාමික වශයෙන්, මධ්‍යම රුපියල් සමස්ත නොපියවූ තේ ප්‍රමාණය 2017 වසර අවසානය වන විට රුපියල් බිලියන 10,313.0 දක්වා සියයට 9.9 කින් වැඩි විය. මධ්‍යම රුපියල් තේ ප්‍රමාණය රුපියල් බිලියන 925.7 කින් වැඩි වීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ගුද්ධ තේ ගැනීම වැඩි වීම සහ වේදේශීය ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව රුපියල් අගය අවප්‍රමාණය වීමයි. දේශීය තේ ප්‍රමාණය ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2016 වසර අවසානයට පැවති සියයට 44.9 සිට 2017 වසර අවසානය වන විට සියයට 42.1 දක්වා සැලකිය යුතු ලෙස අඩු වූ අතර, වේදේශීය තේ ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2016 වසර අවසානයට පැවති සියයට 34 සිට 2017 වසර අවසානය වන විට සියයට 35.5 දක්වා වැඩි විය. මෙම ඉහළ යැම සැලකු විට, ශ්‍රී ලංකා රුපියල, ප්‍රධාන වේදේශීය ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව අවප්‍රමාණය වීමෙන් රුපියල් බිලියන 225.2 කින් වැඩි වීමද හේතු වී ඇත. මේ අතර, වට්ටම් සාධකය (භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල නිකුත් කිරීම සහ කළුපිරිම්වල පොත් අගය සහ මුහුණන් අගය අතර වෙනස) හේතුවෙන් තේ ප්‍රමාණය රුපියල් බිලියන 17.2 කින් අඩු වූ අතර, වට්ටමක් සහිතව නිකුත් කෙරුණු රාජ්‍ය සුරක්ෂිත වල

##### 6.7 රුපියල් සාහැනු

###### මධ්‍යම රුපියල් තොපිය වූ තේ



ගුද්ධ තේ 2017 වසර තුළදී ආපසු ගෙවීම මේ සඳහා බලපෑවේය.

දේශීය මූලාගු මගින් තේ ගැනීම අඩු වීම හේතුවෙන් දේශීය තේ සමස්ත නොපියවූ තේ ප්‍රමාණයයෙහි ප්‍රතිගතයක් ලෙස 2016 වසර අවසානයට පැවති සියයට 56.9 සිට 2017 වසර අවසානය වන විට සියයට 54.2 දක්වා අඩුවේව දෙවැනි වසරටත් අඩු විය. නාමික වශයෙන් ගත් කළ, දේශීය තේ ප්‍රමාණය 2016 වසරේද පැවති සියයට 7.7 ක වැඩි වීමට සාපේක්ෂව 2017 වසර අවසානය වන විට රුපියල් බිලියන 5,594.4 දක්වා සියයට 4.7 කින් පමණක් වැඩි විය. කෙටි කාලීන තේ ප්‍රමාණය, සමස්ත දේශීය තේ ප්‍රමාණයයෙහි ප්‍රතිගතයක් ලෙස, 2016 වසර අවසානයට පැවති සියයට 18.1 සිට 2017 වසර අවසානය වන විට සියයට 18.4 දක්වා සුළු වශයෙන් වැඩි විය. මහ බැංකු තාවකාලික අත්තිකාරම මගින් ලබා ගත් නොපියවූ තේ ප්‍රමාණය 2016 වසර අවසානයට පැවති රුපියල් බිලියන 83.3 සිට 2017 වසර අවසානය වන විට රුපියල් බිලියන 199.8 දක්වා සැලකිය යුතු ලෙස වැඩි විය. කෙසේ වුවද, දේශීය ආයෝජකයින් සතුව පැවති භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය 2016 වසරේද පැවති රුපියල් බිලියන 779.6 සිට 2017 වසරේද රුපියල් බිලියන 697.2 දක්වා අඩු වීම හේතුවෙන්, තාවකාලික අත්තිකාරම ප්‍රමාණය වැඩි වීමෙන් කෙටිකාලීන තේ මත ඇති වූ බලපෑම විඟාල ලෙස අඩු විය. මේ අතර, මැදි හා දිගු කාලීන තේ, දේශීය තේ ප්‍රමාණයයෙහි ප්‍රතිගතයක් ලෙස 2017 වසර අවසානයට පැවති සියයට 81.6 දක්වා සුළු වශයෙන් අඩු විය. මැදි කාලීන තේ ප්‍රමාණය ප්‍රතිගතයක් වන භාණ්ඩාගාර බැඳුම්කර, 2017 වසර අවසානය වන විට සමස්ත දේශීය තේ

### 6.6 සංඛ්‍යා සටහන

#### මධ්‍යම රුපයේ නොපිය වූ තොස (වසර අවසානයට)

දියෝග	2014	2015	2016	2017 (කු)
මුළු රුපය තොස	7,390,899	8,503,227	9,387,303	10,313,045
දේශීය තොස (ආ)	4,277,783	4,959,196	5,341,507	5,594,427
පරිණාම කළය අනුව				
නොවාලින	941,162	913,291	968,396	1,031,181
මැදි හා දිගුකාලින	3,336,620	4,045,905	4,373,111	4,563,246
ආයතන අනුව				
බඳු	1,669,882	1,924,036	2,114,901	2,328,544
බඳු නොවන	2,607,901	3,035,160	3,226,606	3,265,883
විදේශීය තොස	3,113,116	3,544,031	4,045,796	4,718,618
තොස වර්ග අනුව				
සහනදායී තොස	1,490,978	1,729,895	1,897,680	2,130,482
සහනදායී නොවන තොස	457,668	507,047	538,859	560,207
වාණිජ තොස (ඇ)	1,164,470	1,307,089	1,609,257	2,027,928
ව්‍යවහාර මුදල් අනුව				
වි.ගැ.ති.	679,835	734,552	755,614	829,537
එ.ඩ. බොලර්	1,292,052	1,733,790	2,207,431	2,650,431
ර්ජාන යෙන්	429,638	470,109	496,852	516,218
දුරට්	162,743	181,084	183,561	208,075
වෙනත්	548,848	424,495	402,338	514,356
සැහන:				
විම්ම අනුපාතයේ විවෘතය	-90,230	228,731	161,697	211,868

මූලයන්: මුදල් හා රුපනායිත අමාත්‍යාංශය ජ්‍යෙෂ්ඨ ප්‍රතිඵලන් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා මහ බැංකුව

- (අ) නොවාලික  
(ආ) (i) දේශීය ආයතකාලීනට තිබුණු කරන ලද හාය්බාගාර බැඳුම්කර ඇතුළත් නොවන. (ii) රජය ආයතන මගින් ලබා බතින තෙල් නීතිභාග සංස්ථාවට ගෙවිය යුතු තොස එයටම සඳහා 2012 දී තිබුණු කළ රු. 7. මිලියන 78,447 ක හාය්බාගාර බැඳුම්කර ඇතුළත් නොවාලි. 2017 ජනවාරි මසයේදී එමයින් සම්මත බැඳුම්කර කළ මිටි තිසු 2017 ජනවාරි සිට නොවිය තුළ තොස ප්‍රමාණය රු. 56,662 කි. (iii) ප්‍රිලියන 56,662 ක් අඟන් සම්මත ප්‍රායෝගික සැපයීමේ සඳහා තිබුණු කරන ලද රු. 7. මිලියන 13,125ක හාය්බාගාර බැඳුම්කර ඇතුළත් නොවාලි.  
(ඇ) රුපයේ ව්‍යුහාකම් යුතු හාය්බාගාර බැඳුම්කර සං හාය්බාගාර බැඳුම්කරව යිදු කළ විදේශීය ආයතකාල නොවිය තුළ ප්‍රමාණය ඇතුළත් වේ.

ප්‍රමාණයෙහි ප්‍රතිඵලනයක් ලෙස සියයට 68.3 ක් වූ අතර හාය්බාගාර බැඳුම්කර මගින් ලබා ගත් නොපිය තොස ප්‍රමාණය 2016 වසර අවසානයට පැවති රුපයේ බැඳුම්කර මිලියන 3,714.8 සිට 2017 වසර අවසානය වන විට රුපයේ බැඳුම්කර මිලියන 3,822.6 දක්වා වැඩි විය. මේ අතර, 2017 වසර අවසානය වන විට ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර තොස ප්‍රමාණය රුපයේ බැඳුම්කර මිලියන 637.9 දක්වා වැඩි විය.


දේශීය බැංකු අංශයෙන් ලබා ගත් මධ්‍යම රුපයේ නොපිය තොස ප්‍රමාණය 2017 වසර අවසානය වන විට රුපයේ බැඳුම්කර මිලියන 2,328.5 දක්වා වැඩි වූ නමුත් මහ බැංකුවෙන් ලබා ගත් නොපිය තොස ප්‍රමාණය 2016 වසර අවසානයට පැවති රුපයේ බැඳුම්කර මිලියන 415.0 සිට 2017 වසර අවසානය වන විට රුපයේ බැඳුම්කර මිලියන 209.4 දක්වා සැලකිය යුතු ලෙස අඩු විය. ඒ අනුව, සමස්ත දේශීය තොස ප්‍රමාණයෙහි ප්‍රතිඵලනයක් ලෙස

බැංකු අංශයෙන් ලබා ගත් ණය 2016 වසර අවසානයට පැවති සියයට 39.6 සිට 2017 වසර අවසානය වන විට සියයට 41.6 දක්වා වැඩි විය. 2017 වසර තුළදී රුපයේ බැඳුම්කර මිලියන 321.5 ක හාය්බාගාර බැඳුම්කර මගින් ලබා ගත් ණය ආපසු ගෙවීම හේතුවෙන් මහ බැංකුවෙන් ලබා ගත් නොපිය තොස ප්‍රමාණය අඩු විය. කෙසේ වුවද, වසර තුළදී මහ බැංකු තාවකාලික අන්තිකාරම මගින් ලබා ගත් නොපිය තොස ප්‍රමාණය රුපයේ බැඳුම්කර මිලියන 199.8 දක්වා වැඩි විය. 2017 වසරේදී හාය්බාගාර බැඳුම්කර වාණිජ බැංකු මගින් සිදු කළ ඉහළ ආයතකාල හේතුවෙන් වාණිජ බැංකු මගින් ලබා ගත් නොපිය තොස ප්‍රමාණය 2017 වසර අවසානය වන විට රුපයේ බැඳුම්කර 2,119.1 දක්වා වැඩි විය. ඒ අනුව, වාණිජ බැංකු සතු හාය්බාගාර බැඳුම්කර ප්‍රමාණය 2017 වසර අවසානය වන විට රුපයේ බැඳුම්කර මිලියන 463.2 දක්වා වැඩි විය. 2017 වසරේදී සමස්ත දේශීය තොස ප්‍රමාණයෙහි ප්‍රතිඵලනයක් ලෙස බැංකු නොවන අංශයේ තොස ප්‍රමාණය සිට සියයට 60.4 සිට සියයට 58.4 දක්වා තවදුරටත් අඩු වූ නමුත් 2017 වසර අවසානය වන විට බැංකු නොවන අංශයෙන් ලබා ගත් නොපිය තොස ප්‍රමාණය රුපයේ බැඳුම්කර මිලියන 3,265.9 ක් විය.

2017 වසර තුළදී විදේශීය ව්‍යුහාර මුදලින් වටිනාකම තක්සේරු කළ දේශීය තොස ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි වූ අතර 2017 වසර අවසානය වන විට නොපිය තොස ප්‍රමාණය රුපයේ බැඳුම්කර මිලියන 702.1 ක් ලෙස වාර්තා විය. 2017 වසර අවසානය වන විට ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මගින් ලබා ගත් තොස ප්‍රමාණය රුපයේ බැඳුම්කර මිලියන 637.9 (එ.ඩ. බොලර් බැඳුම්කර 4.17) දක්වා වැඩි වූ අතර 2017 වසර අවසානය වන විට අක්වෙරල බැංකු ඒකක මගින් ලබා ගත් තොස ප්‍රමාණය

### 6.8 රුප සටහන

#### මධ්‍යම රුපයේ නොපිය වූ දේශීය තොස සංස්කීර්ණ - 2017




රැඡියල් බිලියන 64.2 (ඒ.ජ. බොලර් මිලියන 420) දක්වා වැඩි විය. මේ අතර, රැඡියල්වලින් වටිනාකම තක්සේරු කළ දේශීය නෙය ප්‍රමාණය 2017 වසර අවසානය වන විට රැඡියල් බිලියන 4,892.3 දක්වා වසර තුළදී රැඡියල් බිලියන 153.0 කින් වැඩි විය.

විදේශීය මූලාගු මගින් නෙය ගැනීම් ඉහළ යැම හේතුවෙන්, 2017 වසර තුළදී මධ්‍යම රජයේ සමස්ත නෙය ප්‍රමාණය තබයුත් වැඩි විය. නොපියුව විදේශීය නෙය ප්‍රමාණය 2016 වසර අවසානයට පැවති රැඡියල් බිලියන 4,045.8 සිට 2017 වසර අවසානය වන විට රැඡියල් බිලියන 4,718.6 දක්වා වැඩි විය. අයවිය හිගය මූල්‍යනය සහදා විශේෂයෙන්ම සහනදායී නොවන නෙය වැනි විදේශීය මූලාගු වැඩි වශයෙන් හාවත කිරීම විදේශීය නෙය ප්‍රමාණයේ වැඩි වීමට ප්‍රධාන වශයෙන් හේතු විය. 2017 වසර තුළදී, ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර ස්ථේලෝරින්ට බැඳුම්කර නීතින් කිරීම (ඒ.ජ. බොලර් බිලියන 1.5), විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම (ඒ.ජ. බොලර් බිලියන 1.0) සහ විදේශීය ආයෝජකයින් සතු හාන්ඩාගාර බිල්පත් හා හාන්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය (රැඡියල් බිලියන 62.6) ඉහළ යැම හේතුවෙන් වාණිජ නෙය ඇතුළු සහනදායී නොවන නෙය ප්‍රමාණය රැඡියල් බිලියන 2,588.1 දක්වා වැඩි විය. ඒ අනුව, සමස්ත විදේශීය නෙය ප්‍රමාණයෙහි ප්‍රතිශතයක් ලෙස සහනදායී නොවන නෙය ප්‍රමාණය 2016 වසරේ පැවති සියයට 53.1 සිට සියයට 54.8 දක්වා වැඩි විය. මේ අතර, 2017 වසර අවසානය වන විට ජාත්‍යන්තර ස්ථේලෝරින්ට බැඳුම්කර සම්බන්ධ නොපියුව


#### 6.9 රෘප සටහන

මධ්‍යම රජයේ නොපිය වූ විදේශීය ණය සංයුතිය - 2017



#### 6.10 රෘප සටහන

ව්‍යවහාර මූල්‍ය විරෝධ අනුව මධ්‍යම රජයේ සමස්ත නොපිය වූ නෙය සංයුතිය - 2017




තක්සේරු කළ මෙම ගණ ප්‍රමාණයට අදාළ ගණ සේවාකරණය සිදු කරන බැවින් ගණ ප්‍රමාණයෙහි රුපියලේ අගය වැඩි විමෝ බලපෑම නිශේෂනය වේ. එම නිසා, රුපියලේ අවප්‍රමාණය හෝ අධිප්‍රමාණය හේතු කොට ගෙන ගණ ප්‍රමාණයෙහි රුපියලේ වටිනාකම්න් සිදු වන වෙනස, රුපියලේ අවප්‍රමාණය හේතු අතිරේක මුරුන පිරිවැයක් හෝ මුරුන ඉතිරියක් ලෙස සැලකිය නොහැකි ය.

#### මධ්‍යම රුපයේ ගණ සේවාකරණ ගෙවීම්

පොලී ගෙවීම් සහ ගණ ආපසු ගෙවීම් වැඩි විම හේතුවෙන් සමස්ත ගණ සේවාකරණ ගෙවීම්වල නාමික අගය 2016 වසරේ පැවති රුපියලේ බිලියන 1,352.4 සිට 2017 වසරේදී රුපියලේ බිලියන 1,603.0 දක්වා සියයට 18.5 කින් වැඩි විය. වසර තුළදී, දේශීය ගණ සේවාකරණ ගෙවීම් රුපියලේ බිලියන 1,213.5 දක්වා සියයට 14.8 කින් වැඩි වූ අතර විදේශීය ගණ සේවාකරණ ගෙවීම් රුපියලේ බිලියන 389.6 දක්වා සියයට 31.7 කින් වැඩි විය. 2017 වසරේදී සමස්ත ගණ ආපසු ගෙවීම් ප්‍රමාණය රුපියලේ බිලියන 867.5 දක්වා සියයට 17 කින් වැඩි වූ අතර ප්‍රධාන වශයෙන්, භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළව ගණ ආපසු ගෙවීම් රුපියලේ බිලියන 355.9 දක්වා සියයට 44.9 කින් වැඩි විම මෙන්ම විදේශීය ගණ ආපසු ගෙවීම් රුපියලේ බිලියන 224.5 දක්වා සියයට 32.8 කින් වැඩි විම මෙයට හේතු විය. මේ අතර, 2017 වසරේ සමස්ත පොලී ගෙවීම් පෙර වසරට සාපේක්ෂව රුපියලේ බිලියන 735.6 දක්වා සියයට 20.4 කින් වැඩි විය. 2017 වසරේදී භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ පොලී ගෙවීම් රුපියලේ බිලියන 438.2 දක්වා සියයට 22.8 කින් වැඩි වූ අතර එය ප්‍රධාන වශයෙන් දේශීය

#### 6.11 රුප සටහන

#### මධ්‍යම රුපයේ ගණ සේවාකරණ ගෙවීම් (දු.දේ.ති.යෙහි ප්‍රතිනිශ්චයක් ලෙස)



#### 6.7 සංඛ්‍යා සටහන

#### මධ්‍යම රුපයේ ගණ සේවාකරණ ගෙවීම්

රුපියලේ මිලයන

ගිණුම	2014	2015	2016	2017 (අ)
ජය සේවාකරණ ගෙවීම්	1,076,257	1,317,791	1,352,443	1,603,049
දේශීය	777,488	918,112	1,056,624	1,213,498
විදේශීය	298,769	399,679	295,820	389,551
ජය ආපසු ගෙවීම්	632,662	808,117	741,549	867,484
දේශීය	449,554	523,824	572,442	642,875
විදේශීය	183,109	284,293	169,107	224,609
පොලී ගෙවීම්	443,595	509,674	610,895	735,566
දේශීය	327,934	394,289	484,182	570,623
කොට්කාලීන	78,811	57,728	78,787	81,275
මැදි හා දැනුකාලීන	249,123	336,561	405,394	489,348
විදේශීය	115,660	115,386	126,713	164,942

(අ) තාවකාලීන

මූලයෙන්: මුදල හා ජනමාධ්‍ය අමාත්‍යාංශය රුපියලේ ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා මහ බැංකුව

පොලී ගෙවීම් වැඩි විමට හේතු විය. 2017 වසරේ මැයි භාගය වනතුරු වෙළඳපොලෙහි පැවති ඉහළ පොලී අනුපාතික එම වැඩි විමට ප්‍රධාන වශයෙන් හේතු විය. විදේශීය වාණිජ ගණ ගැනීම් මත පොලී ගෙවීම් වැඩි විම හේතුවෙන් 2016 වසරට සාපේක්ෂව 2017 වසරේදී

#### 6.8 සංඛ්‍යා සටහන

#### මධ්‍යම රුපයේ ගණ සේවාකරණ දුරක්ෂක

දුරක්ෂක	2014	2015	2016	2017 (අ)
මධ්‍යම රුපයේ ගණ/දේශීය.	71.3	77.7	78.8	77.6
දේශීය ගණ/දේශීය.	41.3	45.3	44.9	42.1
විදේශීය ගණ/දේශීය.	30.0	32.4	34.0	35.5
මුළු විදේශීය ගණ/අපනයන (අ)	142.5	154.0	159.3	161.9
මුළු ගණ සේවාකරණ				
ගෙවීම්/දේශීය	10.4	12.0	11.4	12.1
මුළු ගණ සේවාකරණ ගෙවීම්/				
රුපයේ ආදායම (අ)	90.0	90.6	80.2	87.5
ඒයින් දේශීය ගණ සේවාකරණ				
ගෙවීම්/රුපයේ ආදායම (අ)	65.1	63.1	62.7	66.3
මුළු ගණ සේවාකරණ ගෙවීම්/රුපයේ				
වියම් (ඉ)	44.3	42.5	44.0	46.6
ඒයින් දේශීය ගණ සේවාකරණ				
ගෙවීම්/රුපයේ වියම් (ඉ)	32.0	29.6	34.4	35.3
විදේශීය ගණ සේවාකරණ ගෙවීම්/				
අපනයන (අ)	13.7	17.4	11.6	13.4
මුළු ගණ පොලී ගෙවීම්/දේශීය.	4.2	4.7	5.1	5.5
දේශීය ගණ පොලී ගෙවීම්/දේශීය.	3.2	3.6	4.1	4.3
ප්‍රත්‍යාර්ථක වියම්	24.8	23.2	27.5	29.6
විදේශීය ගණ පොලී ගෙවීම්/				
අපනයන (අ)	5.0	5.0	5.0	5.7

මූලයෙන්: මුදල හා ජනමාධ්‍ය අමාත්‍යාංශය රුපියලේ ප්‍රතිපත්ති සහ ආර්ථීක කටයුතු අමාත්‍යාංශය ජනමාළුව හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහ බැංකුව

(අ) ජනමාළුව හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018.03.20 දින තිබුණු කරන ලද 2015 සහ 2016 සංගේධින දු.දේ.ති. ඇස්ත්‍රිත හේතුවේ.

(ආ) තාවකාලීන

(ඇ) හානිව හා සේවා අපනයන

(ඈ) රුපයේ ආදායම ආර්ථික වර්ගීකරණයට අනුව

(ඉ) ගණ ආපසු ගෙවීම් ඇඹුලත්ව රුපයේ වියම්

විදේශීය ණය සඳහා පොලී ගෙවීම් රුපියල් බ්ලියන 164.0 දක්වා සියයට 29.6 (රුපියල් බ්ලියන 37.4) කින් වැඩි විය.

නෙය සේවාකරණයෙහි වැඩි විම පිළිබඳ කෙරෙමින් 2017 වසරේදී ප්‍රධාන නෙය සේවාකරණ දේශීයන්හි දුරවල කාර්යසාධනයක් දක්නට ලැබුණි. සමස්ත නෙය සේවාකරණ ගෙවීම් 2017 වසරේදී ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස පෙර වසරේ පැවති සියයට 11.4 සිට සියයට 12.1 දක්වා වැඩි විය. 2017 වසරේදී දේශීය නෙය ආපසු ගෙවීම් ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 4.8 ක් ලෙස නොවෙනස්ව පැවති අතර විදේශීය නෙය ආපසු ගෙවීම් ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2016 වසරේ පැවති සියයට 1.4 සිට 2017 වසරේදී සියයට 1.7 දක්වා වැඩි විය. සමස්ත පොලී ගෙවීම් ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2016 වසරේ පැවති සියයට 5.1 සිට 2017 වසරේදී සියයට 5.5 දක්වා වැඩි විය. දේශීය නෙය මත සිදු කළ පොලී ගෙවීම් ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2016 වසරේ පැවති සියයට 4.1 සිට 2017 වසරේ සියයට 4.3 දක්වා වැඩි වූ අතර, විදේශීය නෙය මත සිදු කළ පොලී ගෙවීම් 2017 වසරේදී ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස පෙර වසරේ පැවති සියයට 1.1 සිට සියයට 1.2 දක්වා වැඩි විය. තවද, රජයේ මුළු ආදායමේ ප්‍රතිගතයක් ලෙස නෙය සේවාකරණ ගෙවීම් 2016 වසරේ පැවති සියයට 80.2 සිට 2017 වසරේදී සියයට 87.5 දක්වා වැඩි විය.

#### ප්‍රධාන මූල්‍ය නොවන රාජ්‍ය ආයතනවල නොපියවූ නෙය

දේශීය බැංකු අංශය සතු නොපියවූ නෙය හා ව්‍යාපෘති සම්බන්ධ විදේශීය නෙය ඇතුළත් ප්‍රධාන මූල්‍ය නොවන රාජ්‍ය ආයතනවල සමස්ත නොපියවූ නෙය ප්‍රමාණය<sup>4</sup> 2017 වසරේදී ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස අඩු විය. ඒ අනුව, ප්‍රධාන මූල්‍ය නොවන රාජ්‍ය ආයතනවල නෙය ප්‍රමාණය ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස පෙර වසරේ පැවති සියයට 6.9 සිට 2017 වසර අවසානය වන විට සියයට 6.4 දක්වා අඩු විය. කෙසේ වුවද, නාමික වශයෙන්, මූල්‍ය නොවන රාජ්‍ය ආයතනවල සමස්ත නොපියවූ නෙය ප්‍රමාණය 2016 වසර අවසානයට පැවති රුපියල් බ්ලියන 827.4 සිට 2017 වසර අවසානය වන විට රුපියල් බ්ලියන 844.6 දක්වා වැඩි විය. මූල්‍ය නොවන රාජ්‍ය ආයතන විසින් දේශීය වාණිජ බැංකුවලට පියවීමට ඇති දේශීය නෙය ප්‍රමාණය රුපියල් බ්ලියන 495.1 සිට රුපියල් බ්ලියන 514.4 දක්වා වැඩි වූ අතර එය ප්‍රධාන මූල්‍ය නොවන රාජ්‍ය ආයතනවල සමස්ත නොපියවූ නෙය ප්‍රමාණයෙන් සියයට 60.9 ක් විය. මේ අතර, ව්‍යාපෘති සම්බන්ධ සියයට 4.9 දක්වා වැඩි විය.

<sup>4</sup> මූල්‍ය නොවන රාජ්‍ය ආයතනවල නොපියවූ නෙය මෙයට ඇතුළත් වේ.

#### 6.9 සංචාර සටහන මූල්‍ය නොවන ප්‍රධාන රාජ්‍ය ආයතනවල නොපියවූ නෙය (විසර අවසානයට)

ආයතනය	2014	2015	2016	2017 (අ)
රුපියල් මිලයන				
දේශීය නෙය (ඇ)	446,047	522,966	495,114	514,360
ඡංකා විදුලිබල මණ්ඩලය	47,384	35,812	30,875	27,057
ඡංකා පොනාර සංස්ථාව	30,593	23,833	27,861	22,634
ඡංකා බිතිජ තේල් නීතිජන සංස්ථාව	245,618	264,471	192,601	177,058
කොළඹ වාණිජ පොනාර සමාගම	13,342	10,208	13,655	11,177
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය	4,777	4,739	4,134	3,264
වි අමෙරික මණ්ඩලය	5,574	13,772	13,926	11,534
මාරු සංවර්ධන අධිකාරිය	58,325	74,912	81,792	100,745
ම්‍රිලංකන දුවත් සේවය	9,055	33,040	49,696	57,405
ම්‍රි ලංකා වරාය අධිකාරිය	11,801	14,642	12,356	14,622
අනෙකුත් ආයතන	19,578	47,537	68,217	88,865
විදේශීය නෙය (ඇ)	308,673	338,064	332,305	330,221
දුවන් තොවුපළ හා දුවන් සේවා (ආ)	25,909	26,284	23,791	23,955
ඡංකා විදුලිබල මණ්ඩලය	160,195	173,874	166,613	155,535
ම්‍රි ලංකා වරාය අධිකාරිය	122,568	137,906	141,901	150,730
මූල්‍ය නොවන රාජ්‍ය				
ආයතනවල මුළු නෙය	754,720	861,030	827,419	844,581
ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස (ඇ)				
දේශීය නෙය	4.3	4.8	4.2	3.9
විදේශීය නෙය	3.0	3.1	2.8	2.5
මුළු නෙය	7.3	7.9	6.9	6.4

මූලයන්: මුදල් හා ජනමාධ්‍ය ද්‍රාවණවායය  
ම්‍රි ලංකා මහ බැංකුව

- (ඇ) තාවකාලීක
- (ඇ) වාණිජ බැංකු වලට නොපියවූ නෙය
- (ඇ) විදේශීය ව්‍යාපෘති සම්බන්ධ නොපියවූ නෙය ඇතුළත් වේ.
- (ඇ) ජනලේඛන හා සංඛ්‍යා දේශීය දෙපාර්තමේන්තුව විසින් 2018.03.20 දින නීතිජන ප්‍රකාශන දින නීතිජන ප්‍රකාශන දින දැනුම් වේ.

විදේශීය නෙය රුපියල් බ්ලියන 330.2 දක්වා වැඩි විය. මූල්‍ය නොවන ප්‍රධාන රාජ්‍ය ආයතනවල සමස්ත නොපියවූ නෙය ප්‍රමාණයෙන් ව්‍යාපෘති සම්බන්ධ විදේශීය නෙය ප්‍රමාණය ප්‍රකාශනයට පැවති සියයට 40.2 සිට 2017 වසර අවසානය වන විට සියයට 39.1 දක්වා අඩු විය.

#### 6.5 උප රාජ්‍ය ආයතනවල අයවැය කටයුතු

##### උප රාජ්‍ය ආයතනවල ප්‍රතිපත්ති දැකාව හා ක්‍රියාමාර්ග

පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් 2017 වසර තුළදී උප රාජ්‍ය ආයතන සඳහා ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ සැපයීමේදී සුවිශ්චේ වූ කාර්යාලාරයක් ඉටු කරන ලදී. ම්‍රි ලංකාවේ උප රාජ්‍ය ආයතන පද්ධතිය පළාත් සහා 9 කින් සහ පළාත්

පාලන ආයතන 341 කින් සමන්විත වේ. 2017 වසර අවසානය වන විට පළාත් පාලන පද්ධතිය මහ නගර සහා 22 කින් ද, නගර සහා 43 කින් ද, ප්‍රාදේශීය සහා 276 කින් ද සමන්විත විය. උප රාජ්‍ය ආයතන මට්ටමේ සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීම සහ ආයෝජන පහසුකම් සැලකීම තුළින් තුළින ප්‍රාදේශීය සංවර්ධනයක් ලෙස කර ගැනීම සඳහා පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් උප රාජ්‍ය ආයතන සමග සම්පූර්ණ කටයුතු කරන ලදී.

ජනතාවගේ ජ්වන තත්ත්වය නාගා සිටුවීම සඳහා උප රාජ්‍ය ආයතන මට්ටම්න් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලට පූමුඛත්වය ලබා දෙන ලදී. සෞඛ්‍ය පහසුකම්, ප්‍රස්තකාල පහසුකම් සහ දිවා සුරක්ෂා මධ්‍යස්ථාන වැනි සමාජ සේවා ඉහළ නැගුවීමේ අරමුණින් යුතුව 2017 වසරේද ද පළාත් පාලන ආයතන වැඩියුණු කිරීමේ ව්‍යාපෘතිය (පුර නැගුම වැඩසටහන) අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලද අතර ඒ යටතේ ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා ප්‍රාදේශීය සභා මාර්ග වැඩියුණු කිරීමද සිදු කරන ලදී. එසේම, ප්‍රාදේශීය සභා මගින් සපයන සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැගුවීම සඳහා ඒවාගෙහි කාර්යයන් ස්වයංක්‍රීයකරණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලදී. අධ්‍යාපතික පහසුකම් වැඩියුණු කිරීම සඳහා, දැනුම කේන්ද්‍රයෙහි පදනම ලෙස පාසුල් අධ්‍යාපන පද්ධතිය ප්‍රතිතිර්මාණය කිරීමේ වැඩසටහන සහ ප්‍රස්තකාල සංවර්ධන වැඩසටහන වසර තුළදී අඛණ්ඩව ක්‍රියාත්මක විය. බෝ වන සහ බෝ නොවන රෝග පාලනය කිරීමේ සහ පිටුදැකීමේ අරමුණින් යුතුව සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතියද වසර තුළදී අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර එමගින් මාතා සහ ලමා සෞඛ්‍ය සේවා වැඩියුණු කරන ලදී. මේ අමතරව, මහ කොළඹ ජල හා අපර්ල කළමනාකරණ ව්‍යාපෘතිය, ප්‍රාදේශීය සභා ගක්තිමත් කිරීමේ වැඩසටහන, යාපනය-කිලිනාවිවි ජල සම්පාදන හා සට්පාරක්ෂක ව්‍යාපෘතිය, ග්‍රාමීය පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය, පළාත් පාලන ආයතන සඳහා කළම එකතු කිරීමේ කම්පැක්ටර රථ සැපයීමේ ව්‍යාපෘතිය, අඩු පහසුකම් සහිත නැගී එන ප්‍රදේශවල ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය සහ ග්‍රාමීය මාර්ග කිලෝමීටර 1,000 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියද වසර තුළදී අඛණ්ඩව ක්‍රියාත්මක විය. උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන හා සේවා වැඩියුණු කිරීමේ ව්‍යාපෘතිය, උතුරු පළාත් මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය, ඉරණමඩු වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සහ ගෙරින් ගෙරට - ගමින් ගමට වැඩසටහන ඇතුළුව උප රාජ්‍ය ආයතන මට්ටමේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් වසර තුළදී නිම කරන ලදී. තවද, සෞඛ්‍ය සම්පන්න පරිසරයක් කිරීම සඳහා 2017

වසරේදී ජාතික සහ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ, ගඟාග්‍රිත කොමියෝස්ට්‍රකරණය සහ අපද්‍රව්‍ය වෙන් කර තබා ගැනීම ප්‍රවර්ධනය කළ අතර කොමියෝස්ට්‍ර අංගන සහ අපද්‍රව්‍ය එකතු කරනු ලබන මධ්‍යස්ථාන පිහිටුවේමධද කටයුතු කරන ලදී.

තුළින පාදේශීය සංවර්ධනයක් ලාඟා කර ගැනීමේ අරමුණින් යුතුව, 2018 වසරදී ක්‍රියාත්මක කිරීම සඳහා මූදල් කොමිෂන් සභාව විසින් වසර තුළදී ක්‍රියාත්මක කිහිපයයක් නිරදේශ කරන ලදී. ඒ අනුව, තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහි එලඹයි බව ඉහළ නාවා ගැනීම සඳහා ජාතික සහ උප ජාතික මට්ටමේදී සැලසුම්කරණය සහ අධික්ෂණය සඳහා අවශ්‍ය තොරතුරුවලින් සමන්විත කළමනාකරණ තොරතුරු පදන්තියක් ස්ථාපිත කිරීමට කොමිෂන් සභාව නිරදේශ කරන ලදී. තවද, එලඹයි ලෙස අරමුදල් උපයෝගීතය කිරීමට සහ ආයෝජනවල විනිවිදහාවය හා වගිම පවත්වා ගැනීම සඳහා විමධ්‍යගත විෂයයන් යටතට ගැනෙන අංශ සංවර්ධනය සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදන පළාත් සහා හරහා ලබා දීමට කොමිෂන් සභාව විසින් නිරදේශ කරන ලදී. එසේම, පොදුගැලික පාසල්, පොදුගැලික උපකාරක පංති, දෙශීය හා විදේශීය උසස් අධ්‍යාපන ආයතන, සෞඛ්‍ය සේවා සපයන්නන් සහ වෘත්තීය සේවා සපයන්නන් වැනි මෙතෙක් භාවිතා තොකරන ලද ආදායම් මූලාශ්‍ර මගින් බඳු අය කර ගැනීම තුළින් පළාත් ආදායම් ප්‍රවර්ධනය කර ගැනීමටද, කාර්තුවකට රුපියල් මිලියන 3.0 ට අඩු ආදායමක් උපයනු ලබන ව්‍යාපාරවලින් ජාතිය ගොඩ නැගීමේ බඳු අය කර ගැනීම සඳහා පළාත් සහාවලට අවසර ලබා දීමටද නිරදේශ කර ඇතු. ග්‍රාමීය ප්‍රදේශවල ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වන පොදුගැලික ආයෝජකයින් සඳහා පොලී සහනාධාර, බඳු විරාම, සහනාභයි බඳු අනුපාතික සහ ණය යෝජනා කුම ඇතුළත් දිරිගැනීමේ දීමනා හඳුන්වා දීමටද කොමිෂන් සභාව විසින් නිරදේශ කරන ලදී. මෙගින්, ප්‍රමුඛතාව ලබා දිය යුතු අනෙකුත් අංශවල ආයෝජනය කිරීම සඳහා රාජ්‍ය ආයෝජන වැඩසටහන තුළ වැඩි අවකාශයක් නිර්මාණය කෙරෙයි. මෙට අමතරව, පළාත් ආදායම් එක්රස් කිරීම දිරිගැනීමේ සඳහා විමධ්‍යගත ආදායම් රස්කර ගන්නා ප්‍රමාණයේ වැඩි වීම මත පදනම් වූ ආදායම් කාර්යසාධන ප්‍රභානයක් හඳුන්වා දීමට යෝජනාවක්ද ඉදිරිපත් කරන ලදී.

පළාත් සහාවල ආයවැය කටයුතු

පලාත් සහාවල බදු ආදායම නාමික වශයෙන් 2017 වසරේදී ද අඛණ්ඩව ඉහළ ගියද, ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස බදු ආදායම 2016 වසරේදී පැවති මට්ටමේම නොවෙනස්ව පැවතුණි. ජාතිය

ගොඩනැගීමේ බදු ආදායමෙන් මධ්‍යම රජය විසින් සිදු කරන පැවරුම් ඉහළ යැම් හේතුවෙන් පළාත් සහාවල සමස්ත ආදායම 2016 වසරේ පැවති රුපියල් බිලියන 79.6 සිට 2017 වසරේ දී රුපියල් බිලියන 85.2 දක්වා සියයට 7.0 කින් ඉහළ ගියේය. කෙසේ වෙතත්, ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සමස්ත ආදායම 2016 වසරේ පැවති සියයට 0.7 සිට 2017 වසරේදී සියයට 0.6 දක්වා සුළු වශයෙන් අඩු විය. බදු ආදායම නාමික වශයෙන් රුපියල් බිලියන 76.6 දක්වා සියයට 8.0 කින් ඉහළ ගිය අතර, බදු නොවන ආදායම 2016 වසරේ පැවති රුපියල් බිලියන 8.7 සිට 2017 වසරේදී රුපියල් බිලියන 8.6 දක්වා සියයට 1.0 කින් අඩු විය. ජාතිය ගොඩනැගීමේ බදු ආදායමෙන් මධ්‍යම රජය විසින් සිදු කරන පැවරුම් රුපියල් බිලියන 32.3 දක්වා සියයට 27.4 කින් ඉහළ ගිය අතර, එය 2017 වසරේදී පළාත් සහාවල මුළු බදු ආදායම සඳහා ඉහළම ණයකත්වයක් දක්වන ලද අයිතමය බවට පත් විය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇතැම් භාණ්ඩ හා සේවා මත ලබා දී තිබූ බදු නිදහස් කිරීම 2016 නොවුම්බර් සහ 2017 අගෝස්තු සිට ඉවත් කිරීම සහ ජාතිය ගොඩනැගීමේ බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතු සීමාව 2016 නොවුම්බර් මාසයේ සිට කාර්යාලික රුපියල් බිලියන 3.75 සිට කාර්යාලික රුපියල් බිලියන 3.0 දක්වා අඩු කිරීමයි. කෙසේ වෙතත්, පැවරුම් ම්ප්‍රු මගින් ලද මුද්දර බදු ආදායමේ අඩු විම නිරුපණය කෙරෙමින් මුද්දර බදු ආදායම 2016 වසරේ පැවති රුපියල් බිලියන 32.5 සිට 2017 වසරේදී රුපියල් බිලියන 31.5 දක්වා සියයට 3.3 කින් අඩු විය. ලියාපදිංචි ගාස්තු ආදායම 2017 වසරේදී රුපියල් බිලියන 10.9 දක්වා සියයට 5.9 කින් ඉහළ ගියේය. ජාතිය ගොඩනැගීමේ බදු

#### 6.10 සංඛ්‍යා සටහන

##### පළාත් සහාවල අයවය තත්ත්වය

රුපියල් මිලියන

යිරියය	2014	2015	2016 (අ)	2017 (ආ)
මුළු ආදායම	59,133	67,972	79,595	85,172
බදු ආදායම	52,569	61,476	70,942	76,607
බදු නොවන ආදායම	6,564	6,496	8,653	8,565
මුළු වියදම්	216,824	269,586	276,147	286,031
ප්‍රනරුවර්තන වියදම්	172,131	222,223	237,664	236,575
එනිශ වුවුල් හා වේතන	131,162	171,871	182,497	187,018
ප්‍රාග්ධන වියදම්	44,693	47,363	38,483	49,457
මධ්‍යම රජයේ පැවරුම්	157,691	201,614	196,552	200,860
සාම්ප්‍රදාන ප්‍රදාන	126,144	167,551	169,106	166,348
උපමාන පාදක ප්‍රදාන	3,392	3,753	3,035	3,236
පළාත් විශේෂ සංවර්ධන				
ප්‍රදාන	8,343	13,345	12,177	20,250
විශේෂ යෝජන තම				
සඳහා විදේශීය ප්‍රදාන	19,812	16,965	12,234	11,025

(අ) සංඛ්‍යා සටහන  
(ආ) තාක්ෂණික

මූලයන්: මූලද්‍ර හා ජනමාධ්‍ය අමාත්‍යාංශය  
පළාත් සහ සහ පළාත් පාලන අමාත්‍යාංශය

ආදායමෙන් මධ්‍යම රජය විසින් සිදු කරන පැවරුම් සහ මුද්දර බදු ආදායම පළාත් සහාවල සමස්ත බදු ආදායමෙහි ප්‍රතිගතයක් ලෙස පිළිවෙළින් සියයට 42.1 ක් සහ සියයට 41.1 ක් විය. මුළු ආදායමට බස්නාහිර පළාත් සහාවෙන් සිදු කළ එයකත්වය 2016 වසරේ පැවති සියයට 51.8 සිට 2017 වසරේදී සියයට 51.9 දක්වා සුළු වශයෙන් වැඩි විය. බස්නාහිර පළාත් සහාවට පසුව දකුණු සහ වයඹ පළාත් සහා පිළිවෙළින් පළාත් සහාවල ආදායමට සියයට 9.5 ක් සහ සියයට 9.4 ක් බැඟින් අඩු විය. මේ අතර, 2017 වසර තුළදී සබරගමු පළාතෙන් ලද ආදායම සමස්ත ආදායමේ ප්‍රතිගතයක් ලෙස 2016 වසරේ පැවති සියයට 5.3 සිට සියයට 4.4 දක්වා සැලකිය යුතු ලෙස අඩු විය.

2017 වසරේදී පළාත් සහාවල ප්‍රනරුවර්තන වියදම් නාමික වශයෙන් මෙන්ම ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙසද සුළු වශයෙන් අඩු විය. ඒ අනුව, ප්‍රනරුවර්තන වියදම් නාමික වශයෙන් 2016 වසරේ පැවති රුපියල් බිලියන 237.7 සිට 2017 වසරේදී රුපියල් බිලියන 236.6 දක්වා සියයට 0.5 කින් අඩු වූ අතර ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙසද 2016 වසරේ පැවති සියයට 2.0 සිට 2017 වසරේදී සියයට 1.8 දක්වා අඩු විය. වැටුප් හා වේතන හැර, නඩත්තු සහ ප්‍රවාහන වියදම් ඇතුළු සියලුම ප්‍රධාන වියදම්වල අඩු විම, ප්‍රනරුවර්තන වියදම්වල මෙම අඩු වීමට ප්‍රධාන වශයෙන් හේතු විය. වැටුප් සහ වේතන රුපියල් බිලියන 187.0 දක්වා සියයට 2.5 කින් වැඩි වූ අතර එය පළාත් සහාවන්හි සමස්ත ප්‍රනරුවර්තන වියදම්න් සියයට 79.1 ක් සඳහා එයක වෙමින් ප්‍රනරුවර්තන වියදම්හි විශාලතම තනි අයිතමය බවට පත් විය. පළාත් සහාවල වැටුප් සහ වේතනවලින් සියයට 90 ක් පමණ අධ්‍යාපන සහ සේවා අංශ සඳහා දරන ලදී. කාර්යයන් අනුව වියදම් විරිගිකරණය සැලකු විට, සමාජ සේවා සඳහා වන ප්‍රනරුවර්තන වියදම් රුපියල් බිලියන 214.5 දක්වා සියයට 1.4 කින් ඉහළ ගිය අතර පළාත් පරිපාලන කටයුතු සහ ආර්ථික සේවා සඳහා වන ප්‍රනරුවර්තන වියදම් පිළිවෙළින් රුපියල් බිලියන 18.1 සහ රුපියල් බිලියන 4.0 දක්වා සියයට 15.4 කින් සහ සියයට 14.4 කින් අඩු විය. මුළු ප්‍රනරුවර්තන වියදම්න් සියයට 21.3 කට, සියයට 12.5 කට සහ සියයට 11.8 කට එයක වෙමින් පිළිවෙළින් බස්නාහිර පළාත් සහාව, මධ්‍යම පළාත් සහාව සහ වයඹ පළාත් සහාව විශාලතම වියදම් දරන පළාත් සහා තුන බවට පත් විය.

ප්‍රාග්ධන වියදම් ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2016 වසරේ පැවති සියයට 0.3 සිට 2017 වසරේදී සියයට 0.4 දක්වා වැඩි වූ අතර නාමික වශයෙන් රුපියල් බිලියන 49.5 දක්වා සියයට 28.5 කින් ඉහළ ගියේය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ පළාත් විශේෂ සංවර්ධන ව්‍යාපෘති සඳහා 2016 වසරේ දරන ලද

රුපියල් බිලියන 12.2 සිට 2017 වසරේදී රුපියල් බිලියන 20.3 දක්වා සියයට 66.3 කින් ඉහළ යැමයි. ප්‍රාග්ධන වත්තම් අත්පත් කර ගැනීම සහ විශේෂ ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධන වියදම් දැරීම වසර තුළදී අඩු විය. කෙසේ වෙතත්, පළාත් පාලන ආයතනවලට සිදු කරන ප්‍රාග්ධන පැවරුම් 2017 වසරේදී රුපියල් බිලියන 2.3 දක්වා සියයට 28.1 කින් ඉහළ ගියේය.

සාමූහික ප්‍රඛන්ද, උපමාන පාදක ප්‍රඛන්ද, පළාත් විශේෂිත සංවර්ධන ප්‍රඛන්ද සහ විශේෂිත සංවර්ධන ප්‍රඛන්ද මගින් 2017 වසරේදී මධ්‍යම රජය මගින් සිදු කළ පැවරුම් රුපියල් බිලියන 200.9 දක්වා සියයට 2.2 කින් ඉහළ ගියේය. මධ්‍යම රජයේ පැවරුම්වල ප්‍රධාන

අයිතමය වන, පළාත් සභාවල පුනරාවර්තන වියදම් වැඩසටහන්වල ඇති සම්පත් පරතරය පියවීම සඳහා යොඟ ගන්නා, සාමූහික ප්‍රඛන්ද රුපියල් බිලියන 166.3 ක් වූ අතර එය මූල්‍ය පැවරුම්වලින් සියයට 82.8 ක් විය. විශේෂ ව්‍යාපෘති, පළාත් විශේෂිත සංවර්ධන ව්‍යාපෘති සහ උපමාන පාදක ප්‍රඛන්ද යටතේ වන පැවරුම් පිළිවෙළින් රුපියල් බිලියන 11.0 ක්, රුපියල් බිලියන 20.3 ක් සහ රුපියල් බිලියන 3.2 ක් විය. වසර තුළදී පළාත් සභාවල වියදම්න් සියයට 70.2 ක් මූල්‍යනය කරන ලද්දේ මධ්‍යම රජයේ පැවරුම් මගින් වන අතර, පළාත් සභාවල ආදායම රස්කිරීම් ඉහළ නංවා ගැනීම සඳහා තවදුරටත් ප්‍රයත්තයන් දැරීම සහ ප්‍රතිපත්තිමය දිගානතීන්හි අවශ්‍යතාව එමගින් අවධාරණය කෙරේ.